

වාර්ෂික වාර්තාව 2013



ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය
මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය
නො.415, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව.
www.cecb.lk

පටුන

| | |
|---|----|
| ආයතනික තොරතුරු | 01 |
| මූල්‍යමය විශේෂතා | 03 |
| අධ්‍යක්ෂ මණ්ඩලය | 04 |
| මඉළකා හි කළමනාකරණ කණ්ඩායම | 06 |
| අධ්‍යක්ෂවරයාගේ වාර්තාව | 07 |
| විගණන කමිටු වාර්තාව | 08 |
| සංයුක්ත තොරතුරු සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති | 10 |
| මූල්‍ය ප්‍රකාශන | |
| විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය | 25 |
| මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය | 26 |
| මුදල් ප්‍රවාහ ප්‍රකාශනය | 27 |
| සමකොටස් වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය | 28 |
| මූල්‍ය ප්‍රකාශනය සඳහා සටහන් | 29 |
| 1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව | 39 |
| විගණකාධිපතිවරයාගේ වාර්තාව | 52 |
| වර්ෂයෙහි කාර්ය සාධනය | 66 |
| මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්.) සමාගම - මඉසේස | 76 |

ඉංජිනේරු ශිල්පයෙන් විශිෂ්ට ශ්‍රී ලංකාවක්

ශ්‍රී ලංකාව තුළ සහ විදේශයන්හි ජාතික ඉංජිනේරු උපදේශන සහ ඉදිකිරීම් විශිෂ්ටත්වය සඳහා ගෞරවාදරයට පත් ව්‍යාපාර සන්නාමයක් ලෙස මඉලකා රජය සතු, වාණිජ වශයෙන් සාර්ථක ස්වයං මූල්‍ය ආයතනයක් වශයෙන් වර්ෂ 42 ක දිගු කාලීන ස්ථාවර ඉංජිනේරු ශිල්පීය කාර්ය සාධනයක් සපුරාලයි. අපගේ ඉංජිනේරු ශිල්පීය දක්ෂතා අතිවිශාල බහුකාර්ය මහවැලි සංවර්ධන යටිතලව්‍යුහ ව්‍යාපෘති වල දැඩිව නොසැලී පවතින අතර එතැන් සිට ශ්‍රී ලංකාව තුළ සහ විදේශයන්හි විවිධාංගීකෘත සමාජ සහ ආර්ථික යටිතලව්‍යුහ රාශියක් සංවර්ධනය කිරීම පිණිස ඉංජිනේරු ශිල්පීය දක්ෂතා එකතු කිරීම සඳහා ව්‍යාප්ත වී සහ වර්ධනය වී ඇත.

අපගේ ඒකාබද්ධ ශක්තිය සහ දක්ෂතා මඟින් වේලි, උමං, ජලවිදුලි ඉංජිනේරු (ශ්‍රී ලංකා/නැගෙනහිර අප්‍රිකාව), වාරිමාර්ග, ජල සම්පාදන/ සනීපාරක්ෂක සහ පාරිසරික ඉංජිනේරු, අධිවේගී මාර්ග, පාලම්, දුම්රිය මාර්ග, ගුවන් තොටුපළ, උස් ගොඩනැගිලි, ගොඩනැගිලි සහ නාගරික යටිතලපහසුකම්, විශ්වවිද්‍යාල, පරීක්ෂණාගාර, සෞඛ්‍ය ආරක්ෂණ, වෙරළ සහ සාගර, ආරක්ෂක යටිතල ව්‍යුහ, විදේශයන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආදී වශයෙන් වූ විශාල පරාසයක් ආවරණය කරනු ලැබේ. අපගේ ප්‍රවීණතා පරාසය තවදුරටත් පාරිසරික අධ්‍යයන, ස්වභාවික සම්පත් කළමනාකරණය, නැවත පදිංචි කිරීමේ සමාජ ආර්ථික දර්ශනය, ප්‍රජා සංවර්ධන, තොරතුරු සහ සන්නිවේදන ජාල, උපදේශන සහ ඉදිකිරීම් අවශ්‍යතා ආවරණය කරයි. සත්‍ය වශයෙන්ම සියළු ඉංජිනේරුමය සැලසුම්, උපදේශන සහ ඉදිකිරීම් අවශ්‍යතා එකම තැනකින් ඉටු කර ගැනීම සඳහා ඇති ආයතනය වන්නේ අපයි.

පශ්චාත් ගැටුම් කාලපරිච්ඡේදයේ වෙනස්වීම් සහ අපගේ ජනතාවගේ බලාපොරොත්තු උදෙසා වන අපගේ ජාතික බැඳියාවන් අප අඛණ්ඩව සාක්ෂාත් කරගෙන ඇත. අප අපගේ ස්වර්ණ ජයන්තිය අඛණ්ඩව සිටින බැවින් තත්ත්වයෙන් අප කර්මාන්තයෙහි නියැලෙන ප්‍රබලයින් අතර සිටී. මඉලකා එහි පුහුණු විනයගරුක ප්‍රවීණයන් සහ උසස් ඉංජිනේරුමය දක්ෂතා සමඟින් සිත්ඇදගන්නා පොදු සහ පෞද්ගලික යටිතලව්‍යුහ සහ උපයෝගීතා නිර්මාණය කරන අතරතුර පරිසරය ආරක්ෂා කිරීමේ ජාතික අභියෝගතාවලට මුහුණ දීම සඳහා එහි ප්‍රයත්නයන් වඩාත් බලවත් කරගනු ඇත.

ප්‍රවෛද්‍යයෙන් ඉලක්ක අභිබවා යමු

දැක්ම

“ලෝක තත්ත්වයේ ඉංජිනේරුමය ආයතනයක් කරා”

මෙහෙවර

මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රශස්ත ශුභ සිද්ධිය සඳහා සම්පත් උපරිම අයුරින් පරිහරණය කිරීම උදෙසා දක්වන ලද දායකත්වය වෙනුවෙන් පුදනු ලැබූ, ඉහළ අභිප්‍රේරණයක් සහිත පුහුණු හා දක්ෂ ශ්‍රම බලකායක් සමගින් නූතන තාක්ෂණ විධික්‍රම යොදා ගනිමින් ඉංජිනේරුමය කාර්යයන්හි, ගෘහ නිර්මාණ සහ ප්‍රමාණ සමීක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත්පත් කර ගනිමින් ලෝක මට්ටමේ ඉංජිනේරුමය ආයතනයක් කරා ගමන් කිරීමයි.


ම ඉලකා - මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ක්‍රියාකාරීත්වයෙන් බහු ආයතනික, ප්‍රවේශයෙන් පුරෝගාමී සහ, ඒ සියළු දේට ඉහළින් ඉදිරියට යෑමේ අභිලාශයෙන් යුත් අභිප්‍රේරිත වෘත්තිකයන් කණ්ඩායමකින් සැදුම්ලත් අග්‍රගණ්‍ය උපදේශන ආයතනයයි.

එම අභිප්‍රේරණය අතීතයත් සමඟින් පැමිණෙන්නකි - එම අතීතය දශක දෙකකටත් වඩා පෙර සිට මෙම දිවයිනෙහි මුහුණත නොමැකෙන සලකුණු රාශියක් තැබූ අතීතයකි: එම අතීතය වර්තමාන සංවර්ධිත ලෝකය අවදි කිරීමට අසීරු වූ කාලයේ වැජඹුණු අතීතයකි.

වාසනාවකට, එම නොමැකෙන සලකුණු එම දුරාතීතයේ දක්ෂ ඉංජිනේරුමය වික්‍රමයන්- ජීවය රහිත මෙවලම් මෙන් නොව අපගේ ශරීරයෙහි දිව යන යම් දෙයක් ලෙසින්..... අපව පෝෂණය කරමින්..... සහ අපගේ ආත්මයන්ට ජීවය ලබා දෙමින් තවමත් අප සමඟ පවතී. තවද එය අප විසින් තෝරා ගෙන ඇති පුරුෂයින්ගේ සහ කාන්තාවන්ගේ අභිප්‍රේරණය වර්ධනය කරයි.

එවැනි අභිප්‍රේරණයන්ට මඉලකාහිදී අපි ජවය ලබා දෙන්නෙමු.

| | සමූහය | | මඉඋකා | |
|-------------------------|----------------|-----------------------------------|----------------|-----------------------------------|
| | 2013 රු.මි. | 2012 ප්‍රතිප්‍රකාශිත රු.මි. | 2013 රු.මි. | 2012 ප්‍රතිප්‍රකාශිත රු.මි. |
| ඉදිකිරීම් ආදායම | 13,044 | 11,543 | 13,042 | 11,543 |
| උපදේශන ආදායම | 2,089 | 1,509 | 2,089 | 1,509 |
| ඒකාබද්ධ ආදායම | 15,133 | 13,051 | 15,131 | 13,051 |
| දළ ලාභය | 1,852 | 1,624 | 1,717 | 1,560 |
| බදු පෙර ශුද්ධ ලාභය | 610 | 696 | 585 | 682 |
| බදු පසු ශුද්ධ ලාභය | 342 | 404 | 328 | 396 |
| මුළු වත්කම් | 19,356 | 16,821 | 16,179 | 14,430 |
| දායක ප්‍රාග්ධනය | 0.50 | 0.50 | 0.50 | 0.50 |
| මුළු ස්කන්ධය | 4,122 | 3,780 | 4,098 | 3,770 |
| මුළු ස්කන්ධ සමතුලිතතාවය | 19,356 | 16,821 | 16,179 | 14,430 |
| ජංගම වත්කම් | 15,950 | 13,535 | 13,002 | 11,332 |
| ජංගම බැරකම් | 15,022 | 12,776 | 11,876 | 10,419 |





ඉංජි. නිහාල් රූපසිංහ මහතා
සභාපති

BSc. (Hons), PG Dip. (Hydro power) Norway, C. Eng., MIE (SL), MICE (London), බලයගත් මැනුම්කරු

1980 දී උපදේශකයෙකු ලෙස පේරාදෙණිය සරසවියට සම්බන්ධ විය. 1981 දී මඉලකා ට සම්බන්ධ විය. 1989 සිට 1996 දක්වා ප්‍රධාන ස්ථානභාර ඉංජිනේරු ලෙස පත්විය. 1997 සිට 1998 දක්වා මඉලකා හි ව්‍යාපෘති කළමනාකරුවෙකු ක්‍රියා කරන ලදී. EPC අංශය කළමනාකරණය කිරීම සඳහා අතිරේක සාමාන්‍යාධිකාරී (ඉංජිනේරු ප්‍රසම්පාදන සහ ඉදිකිරීම්) ලෙස පත්විය. 2005 දී මඉලකා හි සභාපති ලෙස පත්විය.



ඉංජි.එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා
ත්‍රියාකාරී අධ්‍යක්ෂ

F.I.E.D.(SL), M.I.E.E., M.I.Prod.

B.C.C. ලංකා සමාගමේ හිටපු සභාපති, කලමිඬු සැකි මෙකර්ස් සමාගමේ හිටපු සභාපති සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ, 2010 ජූනි මාසයේදී මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ ත්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස පත්විය.



එස්.එම්.එන්.එල්. සේනානායක මහතා
අධ්‍යක්ෂ

BSc., Dip. Mgt., FCA, වරලත් ගණකාධිකාරී.

1988 දී කෝපරේට් විෂන් පෞද්ගලික සමාගම සම්බන්ධ වූ අතර 1994 දී අධ්‍යක්ෂවරයෙකු ලෙස උසස්වනු ලැබූ කන්සල්ටන්ට්ස් ඇන්ඩ් ඒලීඩ් සර්විසස් පෞද්ගලික සමාගමට සම්බන්ධ විය. 2008 දී අධ්‍යක්ෂවරයෙකු ලෙස මහවැලි සංස්කෘතික පදනමට සම්බන්ධ වූ අතර 2004 දී අධ්‍යක්ෂවරයෙකු ලෙස මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට සම්බන්ධ විය. ඔහු 2010 සිට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.



ඉංජි. රංජිත් ප්‍රේමසිරි මහතා
අධ්‍යක්ෂ

BSc.Eng.(Hons), MIE(SL), MSc.(Construction Mgt.)


1981 දී විධායක ඉංජිනේරු /ස්ථානභාර ඉංජිනේරු ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට සම්බන්ධ වූ අතර 1993 දී පළාත්බද අධිවේගී මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසද ස්වදේශ කටයුතු සහ පළාත්සභා අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙසද පත් විය. 1993 දී දකුණු පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාර ගන්නා ලදී. වර්ෂ 2003 සිට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත. වර්තමානයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරයි. වර්ෂ 2010 දී මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇත.



ඉංජි. එස්.එස්. එදිරිවීර මහතා
අධ්‍යක්ෂ

BSc., Eng MIE(SL), C. Eng. Appointed as Director

1972 සිට 1991 දක්වා නැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ලෙස පත් විය. ශ්‍රී ලංකා ටෙලිකොම් සර්විසස් ලිමිටඩ් ආයතනයට සාමාන්‍යාධිකාරී ලෙස සම්බන්ධ වූ අතර 1992 දී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්විය. 2000 වර්ෂයේදී ඇසෝසියේටඩ් නිව්ස් ජෙපර්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් ආයතනයට සම්බන්ධ වූ අතර කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ක්‍රියා කරන ලදී. නැපැල්, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස සහ තාක්ෂණ අධ්‍යාපන සහ පුහුණු අමාත්‍යාංශයේ ලේකම් ලෙස 2001 දී කටයුතු කරන ලදී. වර්ෂ 2004 දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් ඇත. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සහ තොරතුරු උපදේශකවරයා ලෙස සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් වී ඇත. ඒ අතරම ස්වාධීන රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත. වර්ෂ 2011 ජනවාරි මාසයේදී ඔහු මඉලකා හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහ මඉසේස හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් විය. ඔහු ලන්ඩනයේ නිෂ්පාදන ඉංජිනේරු ආයතනයේ සහ විදුලි ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙක් ද වේ.



එච්.එම්. අජිත් වන්දු මහතා
අධ්‍යක්ෂ

B.Com (Sp.) USJ. PGDMgt (PIM), MBA (PIM) SLAcS, APFA (Fellow), AAT (Associate)

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ වර්ෂ 30 ක පළපුරුද්දක් සහිතයි. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයෙකු, රජයේ උසස් පුහුණු ආයතනය වන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශකවරයෙකු, ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් ලැබූ ව්‍යාපෘතිවල ව්‍යාපෘති ගණකාධිකාරීවරයෙකු සහ මූල්‍ය කළමනාකරුවරයෙකු, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුදල් සහ පරිපාලන අධ්‍යක්ෂවරයෙකු, ප්‍රමුඛ අමාත්‍යාංශවල ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආදායම්, අධ්‍යක්ෂ විදේශ ආධාර කළමනාකරණය සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් විදේශ ආධාර කළමනාකරණ, රාජ්‍ය ණය, මූල්‍ය සහ පරිපාලන ලෙස රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය සඳහා උපරිම දායකත්වයක් දක්වා ඇත. 2012 වර්ෂයේ සිට මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇත.



ආචාර්ය එම්.එච්.එම්.පී.යූ. හේරත් මහතා
අධ්‍යක්ෂ

MBBS (Col.)

වර්ෂ 2010 සිට රාගම පුනරුත්ථාපන රෝහලේ වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.
වර්ෂ 2010 දී මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇත.

කළමනාකරණ කණ්ඩායම

| | |
|--|--|
| ඉංජි. එන්. රූපසිංහ මහතා | සභාපති |
| ඉංජි. එස්.එස්. එදිරිවීර මහතා | විධායක අධ්‍යක්ෂ |
| ඉංජි. කේ.එල්.එස්. සහබන්දු මහතා | සාමාන්‍යාධිකාරී |
| | |
| ඉංජි. එම්.ඒ.සී. පෙරේරා මහතා | ඒකාබ. අති. සාමාන්‍යාධිකාරී (C) / අති. සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති) |
| ඉංජි. ජී.ඩී.ඒ. පියතිලක මහතා | ඒකාබ. අති. සාමාන්‍යාධිකාරී (EPC) & සහ.සාමාන්‍යා.(EPC-WP 1) |
| | |
| ඉංජි. එල්.පී.ජී.සිල්වා මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-WP 2) |
| ඉංජි. එස්.පී.පී. නානායකකාර මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-දකුණ) |
| ඉංජි. ඒ. ගල්කැටිය මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-ඌව සහ සබරගමුව) |
| ඉංජි. එච්.එම්. නන්දසේන මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-මධ්‍යම) |
| ඉංජි. ඩී.ආර්.මිත්‍රා මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-උතුරු මැද) |
| ඉංජි. ජී.ආර්.ඒ.එස්. ගුණතිලක මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-නැගෙනහිර) |
| ඉංජි. එච්.එම්.එස්.රූපසිංහ මෙය. | අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-ආධාරක සේවා) |
| ඉංජි. ආර්.එම්.ඩබ්. රත්නායක මහතා | සේවය ආවරණය/අතිරේක සාමාන්‍යාධිකාරී (EPC-උතුර) |
| ඉංජි. පී.එම්.පී.සී. ගුණතිලක මහතා | සේවය ආවරණය/අති. සාමාන්‍යාධිකාරී (EPC-ගිණිකොන) |
| ඉංජි.එච්.ආර්.ඩබ්.කේ.හෙන්දෙණිය මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (ගම්පහ) |
| ඉංජි.ඩබ්.ඊ.පී. රත්පත් කුමාර මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (සබරගමුව) |
| ඉංජි.එස්.බී.ඒ.ඩී. සේමසිංහ මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (මොණරාගල) |
| ඉංජි. ආර්.එන්.පෙරේරා මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (විශේෂ ව්‍යාපෘති -03) |
| ඉංජි. ඩබ්.ඒ.ආරියතිලක මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (උතුරු මාර්ග) |
| ඉංජි. ටී.ඩී.වික්‍රමරත්න මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (ජල සම්පත්) |
| ඉංජි. කේ.එල්.එස්.ආර්. සහබන්දු මහතා | සහකාර අතිරේක සාමාන්‍යාධිකාරී (DRD) |
| ඉංජි. පී.සී. ජිනසේන මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (අධිවේගී මාර්ග, ගුවන් තොටුපළ සැලසුම් සහ පුහුණුකිරීම්) |
| ඉංජි. ජී.ඒ.ඩී.එල්.ජේ. සෙනෙවිරත්න මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (E & M) |
| ඉංජි. එම්. නවාස් මහතා | සහකාර/අතිරේක සාමාන්‍යාධිකාරී (විශේෂ ව්‍යාපෘති -01) |
| ගෘහනිර්මාණ ශිල්පී ඩබ්.කේ. ලලිත් හේවගේ මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (ගෘහ නිර්මාණ) |
| ලියනගේ දේවිකා මෙය. | නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රමාණ සම්බන්ධ) |
| ඉංජි. එස්.ටී.දේවරාජන් මහතා | අතිරේක සාමාන්‍යාධිකාරී (විශේෂ ව්‍යාපෘති -02) |
| | |
| ජේ.එම්.බී. ජයවීර මහතා | ප්‍රධාන අභ්‍යන්තර විගණක |
| එස්.එච්.එච්.සී.යූ. සේනානායක මෙය. | නීති නිලධාරී/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් |
| ජේ.ඩබ්. රත්නායක මහතා | උපදේශක, මානව සම්පත් |
| යූ.එන්.බී. මාවතගම මහතා | මූල්‍ය කළමනාකරු |

අධ්‍යක්ෂවරයාගේ වාර්තාව

අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව - 2013

නීතිමය තත්ත්වය

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (මඉඋකා), ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා බහු-විෂය උපදේශන සේවාවන් සැපයීම සඳහා වර්ෂ 1973 අප්‍රේල් මස 10 වැනි දින පිහිටුවන ලදී. එය වර්ෂ 1957 අංක 49 දරණ රාජ්‍ය කර්මාන්ත සංස්ථා පනත යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය භාරය

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළුව, අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත වේ.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පහත පරිදි වේ;

- ඉංජි. එන්. රූපසිංහ මහතා - සභාපති
- ඉංජි. එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා - ක්‍රියාකාරී අධ්‍යක්ෂ
- එස්.එම්.එන්.එල්. සේනානායක මහතා - අධ්‍යක්ෂ
- ඉංජි. රංජිත් ප්‍රේමසිරි මහතා - අධ්‍යක්ෂ
- එච්.එම්. අජිත් චන්ද්‍ර මහතා - අධ්‍යක්ෂ
- ඉංජි. එස්.එස්. එදිරිවීර මහතා - අධ්‍යක්ෂ
- වෛද්‍ය එම්.එච්.එම්.යූ.පී. හේරත් මහතා - අධ්‍යක්ෂ

රැස්වීම් සහ පැමිණීම

2013 මූල්‍ය වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීම් 12 ක් පවත්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ පැමිණීම පහත පරිදි වේ.

| නම | තත්ත්වය | 2013 | | | | | | | | | | | |
|--------------------------------------|----------------------|-------|--------|-----------|---------|---------|---------|---------|--------|---------|--------|---------|---------|
| | | ජන 24 | පෙබ 28 | මාර්තු 29 | මැයි 15 | මැයි 21 | ජූනි 26 | ජූලි 18 | අගෝ 30 | සැප් 27 | ඔක් 28 | දෙසැ 07 | දෙසැ 27 |
| ඉංජි. එන්. රූපසිංහ මහතා | සභාපති | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ |
| ඉංජි. එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා | ක්‍රියාකාරී අධ්‍යක්ෂ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ |
| එස්.එම්.එන්.එල්. සේනානායක මහතා | අධ්‍යක්ෂ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | - | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ |
| ඉංජි. රංජිත් ප්‍රේමසිරි මහතා | අධ්‍යක්ෂ | - | - | ✓ | - | - | - | - | - | - | - | - | - |
| එච්.එම්. අජිත් චන්ද්‍ර මහතා | අධ්‍යක්ෂ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ |
| ඉංජි. එස්.එස්. එදිරිවීර මහතා | අධ්‍යක්ෂ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ |
| වෛද්‍ය එම්.එච්.එම්.යූ.පී. හේරත් මහතා | අධ්‍යක්ෂ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ | ✓ |

විගණන කමිටු වාර්තාව

විගණන කමිටුවේ කාර්ය භාරය

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය මාර්ගෝපදේශයන්ට අනුව විගණන කමිටුව මෙහෙයවනු ලැබේ. මාර්ගෝපදේශයන්ට අනුව, නියාමනය කරන ලද නීති සහ ක්‍රියාපටිපාටිවලට අනුව ක්‍රියාපටිපාටි අනුගමනය කරනු ලබන බව සහතික කර ගැනීම සඳහා විගණන කමිටුව විසින් අභ්‍යන්තර පාලන සහ කාර්ය සාධනය සමාලෝචනය කළ යුතු වේ.

විගණන කමිටුවේ කාර්ය භාරයෙහි ප්‍රධාන අංග පහත පරිදි දැක්විය හැකි වේ.

1. අභ්‍යන්තර විගණන ඒකකයෙහි වගකීම් නිශ්චය කිරීම සහ වාර්ෂික විගණන සැලැස්ම සමාලෝචනය කිරීම.
2. ආයතනයේ සියළු ක්‍රියාකාරකම් සඳහා අභ්‍යන්තර පාලන ක්‍රමවේද සමාලෝචනය කිරීම නිශ්චය කිරීම.
3. පිරිවැය ඵලදායිත්වය සහ නාස්තිකාර වියදම් ආදිය බැහැර කිරීම කිරීම සඳහා ඒකකාර කාල අන්තරයන්ගෙන් කාර්ය සාධනය සමාලෝචනය කිරීම.
4. බාහිර විගණකවරුන් සමඟ සම්බන්ධීකරණය කිරීම සහ විගණකාධිපතිවරයාගේ බාහිර / විගණකවරුන්ගේ කළමනාකරණ ලිපි අනුව කටයුතු කිරීම.
5. ව්‍යවස්ථා ලේඛවලට අනුකූල වන්නේද යන්න නිශ්චය කිරීම රෙගුලාසි සහ වක්‍ර ,
6. ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල වන බව සහතික කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීම.
7. ප්‍රතිකර්මය ක්‍රියාමාර්ග සඳහා අභ්‍යන්තරකළමනාකරණ ලිපි ,බාහිර විගණන වාර්තා/ සමාලෝචනය කිරීම
8. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ උපදේශක කාරක සභාවේ නිර්දේශයාවට නැංවීම මහපෙන්වීම් ක්‍රි/ සමාලෝචනය කිරීම
9. වාර්ෂික වාර්තාවට ඇතුළත් කිරීම සඳහා කමිටුවේ සොයාගැනීම් පිළිබඳ වාර්තාවක් සකස් කිරීම.

විගණන කමිටුවේ සංයුතිය

කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන භාණ්ඩාගාර නියෝජිතවරයා සමඟ කමිටුව විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ. විගණන කමිටුවේ සාමාජිකයින් පහත පරිදි වේ.

| | |
|--|----------------|
| එච්.එම්. අජිත් චන්ද්‍ර මහතා | කමිටුවේ සභාපති |
| එස්.එම්.එන්.එල්. සේනානායක මහතා | අධ්‍යක්ෂ |
| වෛද්‍ය එම්.එච්.එම්.යූ.එන්.පී. හේරත් මහතා | අධ්‍යක්ෂ |

රැස්වීම් සහ පැමිණීම

2013 මූල්‍ය වර්ෂයේ කාර්යයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කමිටුව අවස්ථා 09කදී රැස් වී ඇති අතර විගණන කමිටුවේ පැමිණීම පහත පරිදි විය.

| නම | 2013 | | | | | | | | |
|--|-------|--------|-----------|---------|---------|---------|---------|---------|---------|
| | ජන 21 | පෙබ 13 | අප්‍රේ 04 | මැයි 09 | ජූනි 27 | ජූලි 29 | සැප් 13 | නොවැ 01 | දෙසැ 04 |
| එච්.එම්. අජිත් වන්දු මහතා | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ |
| එස්.එම්.එන්.එල්. සේනානායක මහතා | √ | √ | √ | √ | - | √ | √ | √ | √ |
| වෛද්‍ය එම්.එච්.එම්.යූ.එන්.පී. හේරත් මහතා | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ |

කමිටු සාමාජිකයින්ට අමතරව, විගණකාධිපතිවරයාගේ නියෝජිතයින්, සාමාන්‍යාධිකාරීවරයා, ප්‍රධාන අභ්‍යන්තර විගණක, අභ්‍යන්තර විගණක, කමිටුවේ ලේකම් සහ විශේෂ ආරාධිතයින් අවශ්‍ය අවස්ථාවලදී රැස්වීම් සඳහා සහභාගී වූහ.

ක්‍රියාකාරකම්

2103 මූල්‍ය වර්ෂයේදී කමිටුව පහත සඳහන් කාර්යයන් සිදු කර ඇත.

1. කාර්යාංශයේ මෙහෙයුම් පාලනවල ප්‍රමාණවත්භාවය සමාලෝචනය කරන ලදී.
2. කාර්යාංශයේ ව්‍යවස්ථාමය අවශ්‍යතාවලට අනුකූලවීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරන ලදී.

කමිටුවට සහාය දැක්වීම

ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා කළමනාකාරිත්වයෙන් තොරතුරු සහ සහාය කමිටුවට ලැබිණි.

බාහිර විගණකවරුන්

මඉඋකා හි මෙහෙයුම් සහ මූල්‍යමය කාර්යයන් හා සම්බන්ධ බාහිර විගණකවරුන්ගේ ප්‍රකාශන විගණන කමිටුව විසින් භාර ගනු ලැබේ.

නිගමනය

කාර්යාංශයේ ප්‍රතිපත්තිවලට අනුව කාර්යාංශයේ කටයුතු කළමනාකරණය වන බවට යුක්ති සහගත සහතිකයක් කාර්යාංශයේ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ මෙහෙයුම් පාලනවලින් ලබාදෙන බවට විගණන කමිටුව සෑහීමට පත් වේ.

එච්.එම්. අජිත් වන්දු
සභාපති – විගණන කමිටුව

ඒකාබද්ධ තොරතුරු සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති

1. ඒකාබද්ධ තොරතුරු

1.1 පිහිටීම සහ නීතිමය තත්ත්වය

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, වර්ෂ 1957 අංක 49 දරණ රාජ්‍ය කර්මාන්ත සංස්ථා පනතේ ප්‍රතිපාදන යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ පිහිටා ඇති රාජ්‍ය සංස්ථාවකි. සංස්ථාවේ ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය අංක 415, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ස්ථානයේ පිහිටා ඇත.

2013 දෙසැම්බර් මස 31 වැනි දිනට සහ එදිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, කාර්යාංශය සහ එහි පරිපාලිත සමාගම්වලින් (එක්ව ගත්කල “සමූහය” ලෙස හැඳින්වෙන) සමන්විත වේ.

කාර්යාංශයේ සියළු සමාගම්වල මූල්‍ය ප්‍රකාශන සඳහා දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වන පොදු මූල්‍ය වර්ෂයක් ඇත.

1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් සහ මෙහෙයුම්වල ස්වභාවය

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් උපදේශන සහ ඕනෑම , .පාරයන්හි නිරතව සිටියාකාරකම් ව්‍යාඉංජිනේරුමය සම්බන්ධිත ක්‍රී

මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්.) සමාගම (මඉසේස) සම්පූර්ණයෙන්ම මඉඋකා ට අයත් පරිපාලිත සමාගමක් වන අතර ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත එම ආයතනය විසින් හෝ සමූහ ව්‍යාපාරයක හෝ සමූහයක සමාජිකයෙකු ලෙස සිවිල්, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි ඉදිකිරීම්-සැලසුම්, ටර්න්කී සහ වෙනත් ආකාරයේ ඉදිකිරීම් කාර්යයන් මෙන්ම ඒ හා සම්බන්ධිත හෝ අනුබද්ධ හෝ ඊට ආනුෂංගික ව්‍යාපාර භාරගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ නිරතව සිටී.

2 සකස් කිරීමේ පදනම

2.1 අනුකූලවීමේ ප්‍රකාශනය

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, සම කොටස්වල වෙනස්වීමේ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය මෙන්ම ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් වලින්ද සමන්විත වේ. මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන් විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට (SLFRS සහ LKAS) අනුව සකස් කර ඇත.

විශේෂයෙන් සඳහන් කර නොමැති නම් පරිපාලිත සමාගමෙහි මූල්‍ය ප්‍රකාශන, කාර්යාංශයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූල වන ලෙස සකස් කර ඇත.

2 සකස් කිරීමේ පදනම (ඉදිරියට)

2.2 ඇගයීමේ පදනම

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි මතු දැක්වෙන භෞතික අයිතමයන් සඳහා හැර ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය පදනම මත සකස් කර ඇත.

- සාධාරණ වටිනාකමට අගයන ලද මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම් දේපලපිරියත , මත දිනට උපකල්පිතපකරණ වල සාධාරණ වටිනාකම සංක්‍රමයන් යන්ත්‍රෝ පිරිවැය ලෙස හඳුනාගනු ලැබේ.
- ප්‍රත්‍යාසන්න අනාගතයේදී අඛණ්ඩ පැවැත්මක් ලෙස දිගටම පැවතීමට සමූහයට ඇති හැකියාව කාර්යාංශයේ අධ්‍යක්ෂවරුන් විසින් ඇගයීමට ලක් කර ඇති අතර ව්‍යාපාරය ඇවර කිරීමේ හෝ අවසන් කිරීමේ අවශ්‍යතාවයක් එහිදී පෙනී ගොස් නොමැත.

2.3 ක්‍රියාකාරී සහ ඉදිරිපත් කිරීමේ මුදල් වර්ගය

කාර්යාංශයේ ක්‍රියාකාරී මුදල් වර්ගය වන ශ්‍රී ලංකා රුපියල් වලින් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇත.

2.4 ඇස්තමේන්තු සහ තීන්දු භාවිතා කිරීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්ති (SLFRSSs) වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සඳහා, වත්කම් සහ බැරකම්, ආදායම් සහ වියදම් වල ප්‍රතිපත්ති සහ වාර්තාගත ප්‍රමාණයන් යොදාගැනීමට බලපෑම් ඇති කරන තීන්දු, ඇස්තමේන්තු සහ උපකල්පන සිදු කිරීමට කළමනාකාරිත්වයට සිදු වේ. සත්‍ය ප්‍රතිඵල මෙම ඇස්තමේන්තු වලට වඩා වෙනස් විය හැක.

ඇස්තමේන්තු සහ ආශ්‍රිත උපකල්පන, පැරණි අත්දැකීම් සහ අදාළ තත්ත්වයන් යටතේ සාධාරණ යැයි හැඟෙන වෙනත් විවිධ සාධක මත පදනම් වන අතර එහි ප්‍රතිඵල විසින් වෙනත් ප්‍රභවයන්ගෙන් පහසුවෙන් ගම්‍යමාන නොවන වත්කම් සහ බැරකම් වල පවතින වටිනාකම් සම්බන්ධයෙන් තීන්දු ගැනීමේදී පදනම සකස් කරනු ලැබේ.

ඉදිරියට යෑමේ පදනම මත ඇස්තමේන්තු සහ පාදක වූ උපකල්පන අගයනු ලැබේ. සංශෝධනය බලපානු ලබන්නේ එම මූල්‍ය වර්ෂය සඳහා හෝ සංශෝධනයේ කාලපරිච්ඡේදය සඳහා පමණක් නම් ඇස්තමේන්තු සංශෝධනය කරන ලද කාලපරිච්ඡේදයේදී ද වර්තමාන සහ අනාගත යන මූල්‍ය වර්ෂ දෙවර්ගය සඳහාම සංශෝධනය බලපානු ලබන්නේ නම් අනාගත කාලපරිච්ඡේදයේදී ද ගිණුම්කරණ ඇස්තමේන්තු සඳහා සංශෝධන හඳුනාගනු ලැබේ.

ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන වල හඳුනාගනු ලැබූ ප්‍රමාණයන් මත වඩාත් සැලකිය යුතු බලපෑමක් ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති යොදාගැනීමේ තීරණාත්මක තීන්දු පිළිබඳ තොරතුරු මතු දැක්වෙන සටහන් වල ඇතුළත් කර ඇත.

| තීරණාත්මක ගිණුම්කරණ ඇස්තමේන්තු/ තීන්දු | සටහන් අංකය | පිටු අංකය |
|--|------------|-----------|
| කොන්ත්‍රාත් ආදායම, පිරිවැය සහ නිම කරන ලද ප්‍රතිශතය | 09 | 30 |

2 සකස් කිරීමේ පදනම (ඉදිරියට)

2.4 ඇස්තමේන්තු සහ තීන්දු භාවිතා කිරීම (ඉදිරියට)

මූල්‍ය ප්‍රකාශන වල ද්‍රව්‍යමය සිරුරුවක් ප්‍රතිඵලය විය හැකි සැලකිය යුතු අවදානමක් ඇති උපකල්පන සහ ඇස්තමේන්තු අවිනිශ්චිතතාවයන් පිළිබඳ තොරතුරු පහත වගුවෙහි දක්වා ඇත:

| තීරණාත්මක ගිණුම්කරණ ඇස්තමේන්තු/ තීන්දු | සටහන් අංකය | පිටු අංකය |
|--|------------|-----------|
| දේපළ, පිරියත සහ යන්ත්‍රෝපකරණ | 15 | 32 |
| සේවක ප්‍රතිලාභ | 22 | 35 |
| විලම්භිත බදු බැරකම් | 14 | 31 |

2.5 ගිණුම්කරණ ප්‍රතිපත්තිවල වෙනස්වීම්

අ) අර්ථ දැක්වූ ප්‍රතිලාභ බැඳීම්

ප්‍රමිතයෙහි පවතින මාරුවීමේ විධිවිධානයන්ට අනුකූලව සමාගම විසින් සේවක ප්‍රතිලාභ LKAS 19 (2011 වර්ෂයේ ප්‍රතිශෝධිත) 2013 ජනවාරි 01 දින සිට යොදා ගන්නා ලදී. වෙනස්වීමේ ප්‍රතිඵලයක් ලෙස සමාගම මේ වනවිට එහි අර්ථ දැක්වූ සේවක ප්‍රතිලාභ වර්තමාන අගයට මිනිනු ලැබේ. සේවක ප්‍රතිලාභ- LKAS 19 මඟින් නිර්දේශ කර ඇති ව්‍යාපෘති ඒකක බැර ක්‍රමවේදය (PUC) භාවිතා කරමින් අර්ථ දැක්වූ ප්‍රතිලාභ බැඳීම් ස්වාධීන ආයුගණකවරුන් විසින් වාර්ෂිකව ගණනය කරනු ලැබේ. අර්ථ දැක්වූ ප්‍රතිලාභ සැලසුම් සඳහා ආයුගණක ලාභ සහ අලාභ ඒවා සිදු වූ කාලපරිච්ඡේදයේදී වෙනත් විස්තීර්ණ ආදායම්වල සම්පූර්ණයෙන් හඳුනාගනු ලැබේ.

3. සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති

3.1 ඒකාබද්ධ වීමේ පදනම

(අ) ව්‍යාපාර සංයෝජනය

ව්‍යාපාර සංයෝජන අත්පත් කර ගැනීමේ ක්‍රමවේදය භාවිතා කරමින් අත්පත් කර ගත් දිනට, එනම් සමූහයට පාලනය පැවරන ලද දිනට ගිණුම්ගත කරනු ලැබේ. පාලනය යනු එහි ක්‍රියාකාරකම්වලින් ප්‍රතිලාභ ලබා ගැනීම පිණිස යම් ආයතනයක මූල්‍ය සහ මෙහෙයුම් ප්‍රතිපත්ති හැසිරවීම සඳහා ඇති බලය වේ. පාලනය ඇගයීමේදී, වර්තමානයේදී ක්‍රියාත්මක විය හැකි ඡන්ද අයිතිය සමූහය විසින් සැලකිල්ලට ගනු ලැබේ.

අත්පත් කර ගත් දිනට සමූහය විසින් පහත සඳහන් පරිදි කීර්තිනාමය අගයනු ලැබේ:

- පවරන ලද වටිනාකමෙහි සාධාරණ අගය; එකතු කිරීම
- අත්පත් කර ගන්නා ලද ආයතනයෙහි හඳුනා ගන්නා ලද යම් පාලනය නොකරන අයිතීන් ප්‍රමාණය; එකතු කිරීම
- ව්‍යාපාර සංයෝජනය සාක්ෂාත් කර ගන්නා ලද්දේ අදියර වශයෙන් නම්, අත්පත් කර ගන්නා ලද ආයතනයේ කලින් පැවති සම කොටස් හිමිකමෙහි සාධාරණ අගය; අඩු කිරීම
- අත්පත් කර ගන්නා ලද හඳුනාගත හැකි වත්කම් සහ ආරෝපිත බැරකම්වල හඳුනා ගන්නා ලද ශුද්ධ අගය (සාමාන්‍යයෙන් සාධාරණ අගය)

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.1 ඒකාබද්ධ වීමේ පදනම (ඉදිරියට)

(අ) ව්‍යාපාර සංයෝජනය(ඉදිරියට)

අතිරික්තය සෘණ වෙන අවස්ථාවලදී කේවල් කල මිලදී ගැනීමේ වාසියක් ලාභ අලාභයෙහි වහාම හඳුනාගන්නා ලදී. පවරන ලද වටිනාකමට පෙර පැවති සම්බන්ධකම් නිරවුල් කිරීම හා සම්බන්ධිත අගයන් ඇතුළත් නොවේ. එවැනි අගයන් සාමාන්‍යයෙන් ලාභ අලාභයෙහි හඳුනාගනු ලැබේ. ව්‍යාපාර සංයෝජනය හා සම්බන්ධයෙන් සමූහය විසින් දරන ලද, ණය හෝ සම කොටස් සුරැකුම්පත් නිකුත් කිරීම හා සම්බන්ධ නොවන ගනුදෙනු පිරිවැය දැරීමක් ලෙස වියදම් කරන ලදී.

(ආ) අනුබද්ධිත ආයතන

අනුබද්ධිත ආයතන යනු සමූහය මගින් පාලනය වන ආයතන වේ. පාලනය ආරම්භ කරන ලද දින සිට පාලනය අවසන් වන දින දක්වා අනුබද්ධිත ආයතනයන්හි මූල්‍ය ප්‍රකාශන සමූහයේ මූල්‍ය ප්‍රකාශනයන්හි ඇතුළත් වේ. සමූහය විසින් යොදාගන්නා ප්‍රතිපත්ති සමඟ ගැලපීම සඳහා අනුබද්ධිත ආයතන වල ගිණුම්කරණ ප්‍රතිපත්ති අවශ්‍ය අවස්ථාවලදී වෙනස් කරනු ලැබේ.

(ඇ) ඒකාබද්ධ වීම මත ඉවත් කරනු ලබන ගනුදෙනු

අන්තර්-සමූහ ශේෂයන් සහ ගනුදෙනු සහ අන්තර් සමූහ ගනුදෙනු වලින් පැන නගින කිසියම් උපලබ්ධි නොවූ ආදායම් සහ වියදම් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී ඉවත් කරනු ලැබේ. සමකොටස් ගිණුම්ගත ආයෝජිතයින් සමඟ ගනුදෙනු වලදී පැන නගින උපලබ්ධි නොවූ ලාභ ආයෝජනයට එරෙහිව ආයෝජිතයාට සමූහයෙහි ඇති කැමැත්තේ ප්‍රමාණයට ඉවත් කරනු ලැබේ. උපලබ්ධි නොවූ අලාභ උපලබ්ධි නොවූ ලාභ ඉවත් කරන ලද අකාරයට සමාන ආකාරයකින් ඉවත් කරනු ලබන නමුත් එසේ සිදු කරනු ලබන්නේ අගය අඩුවීම පිළිබඳ සාක්ෂියක් නොමැති ප්‍රමාණය දක්වා පමණි.

3.2 විදේශ මුදල් ගනුදෙනු

ගනුදෙනුව සිදුකරන අවස්ථාවේදී පවතින විනිමය අනුපාතය අනුව සියළු විදේශ විනිමය ගනුදෙනු ක්‍රියාකාරී මුදල් වර්ගයට පරිවර්තනය කරනු ලැබේ. වාර්තාකරණ දිනට පවත්නා ස්ථානීය විනිමය අනුපාතිකය අනුව විදේශ මුදල් වලින් නාමකරණය කරන ලද මූල්‍යමය වත්කම් සහ බැරකම් ක්‍රියාකාරී මුදල් වර්ගයට නැවත පරිවර්තනය කරනු ලැබේ.

විදේශ මුදල් වර්ගයක පවතින ඓතිහාසික පිරිවැයට අගය කරනු ලබන මුදල්මය නොවන අයිතම මුල් ගනුදෙනු දිනට පවතින විනිමය අනුපාත භාවිතා කරමින් පරිවර්තනය කරනු ලැබේ. වටිනාකම් නිශ්චය කරනු ලබන අවස්ථාවේදී පැවති විනිමය අනුපාත භාවිතා කරමින් මුදල්මය නොවන වත්කම් සහ බැරකම් පරිවර්තනය කරනු ලැබේ. පරිවර්තන වෙනස ඇතිකරලීම සඳහා හේතු වූ අයිතමයේ ලාභයට හෝ අලාභයට සමගාමීව මුදල්මය නොවන අයිතම පරිවර්තනය කිරීමෙන් පැන නගින ලාභය හෝ අලාභය හඳුනාගනු ලැබේ.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.3 මූල්‍යමට වත්කම් සහ මූල්‍යමය බැරකම්

(අ) ව්‍යුත්පන්න නොකළ මූල්‍යමය වත්කම්

සමූහය විසින් ආරම්භයේදී ණය සහ ලැබිය යුතු දෑ සහ තැන්පතු ඒවායේ ආරම්භක දිනයට හඳුනාගනු ලැබේ. අනිකුත් සියළු මූල්‍ය වත්කම් මෙවලමෙහි කොන්ත්‍රාත්තුගත ප්‍රතිපාදන සඳහා පාර්ශවයක් බවට පත්වන වාණිජ දිනට ආරම්භයේදී හඳුනාගනු ලැබේ.

වත්කමෙන් ලැබෙන මූල්‍ය ප්‍රවාහ සඳහා පවතින කොන්ත්‍රාත්තුගත අයිතීන් කල්ඉකුත් වූ විට හෝ මූල්‍යමය වත්කමෙහි අයිතියෙහි සියළුම අවදානම් සහ පරිදානයන් සැලකිය යුතු ප්‍රමාණයකින් පවරනු ලබන ගනුදෙනුවකදී මූල්‍යමය වත්කම පිළිබඳ කොන්ත්‍රාත්තුමය මූල්‍ය ප්‍රවාහයන් ලබාගැනීමේ අයිතීන් පවරන විටදී සමූහය විසින් මූල්‍යමය වත්කම හඳුනා නොගනී. සමූහය විසින් ඇති කරන ලද හෝ රඳවාගනු ලැබූ, පැවරූ මූල්‍යමය වත්කම් වල කිසියම් පොළියක් වෙන් වූ වත්කමක් හෝ බැරකමක් ලෙස හඳුනාගනු ලැබේ.

ශුද්ධ පදනමින් නිරවුල් කිරීමට හෝ එකවිටම වත්කම් උපලබ්ධිකර බැරකම නිරවුල් කිරීමට හෝ අදහස් කරනු ලබන අගයන් හිලව් කිරීමට සමූහයට නීතිමය අයිතියක් පවතින විටදී සහ එවැනි විටකදී පමණක් මූල්‍යමය වත්කම් සහ බැරකම් හිලව් කරන අතර ශුද්ධ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි ඉදිරිපත් කරනු ලැබේ.

සමූහයට මතු සඳහන් ව්‍යුත්පන්න නොකළ මූල්‍යමය වත්කම් පවතී: ණය සහ ලැබිය යුතු දෑ සහ විකිණීම සඳහා පවතින මූල්‍යමය වත්කම්.

(i) ණය සහ ලැබිය යුතු දෑ

ණය සහ ලැබිය යුතු දෑ, ක්‍රියාකාරී වෙළෙඳපලක් තුළ ප්‍රකාශයට පත් නොකළ ස්ථාවර හෝ නිශ්චය කලහැකි ගෙවීම් සහිත මූල්‍යමය වත්කම් වේ. කිසියම් අගය අඩුවීමේ අලාභ අඩුකර එලදායි පොළී ක්‍රමවේදය භාවිතා කරමින් ආරම්භක හඳුනාගැනීමට සමගාමීව ණය සහ ලැබිය යුතු දෑ ක්‍රමක්ෂිත පිරිවැයට අගයනු ලැබේ.

ණය සහ ලැබිය යුතු දෑ, මුදල් සහ මුදල් හා සමාන දෑ, සම්බන්ධිත පාර්ශව වලින් ලැබිය යුතු දෑ ඇතුළුව ණයකර සහ වෙළෙඳ සහ වෙනත් ලැබිය යුතු දෑ වල ආයෝජන වලින් සමන්විත වේ.

(ii) මුදල් සහ මුදල් හා සමාන දෑ

මුදල් සහ මුදල් හා සමාන දෑවලට මුදල් ශේෂයන් අඩංගු වේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ අවශ්‍යතාවය සඳහා ඉල්ලුම් කිරීමේදී නැවත ගෙවිය යුතු සහ සමූහයේ මුදල් කළමනාකරණයේ අවශ්‍ය කොටසක් තනන බැංකු අයිරා මුදල් සහ මුදල් හා සමාන දෑවල සංසටකයක් ලෙස ඇතුළත් කරනු ලැබේ.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.3 මූල්‍යමය වත්කම් සහ මූල්‍යමය බැරකම් (ඉදිරියට)

(අ) ව්‍යුත්පන්න නොකළ මූල්‍යමය වත්කම් (ඉදිරියට)

(iii) විකිණීම සඳහා පවතින මූල්‍යමය වත්කම්

විකිණීම සඳහා පවතින මූල්‍යමය වත්කම්, විකිණීම සඳහා පවතින ලෙස නාමකරණයක කරන ලද සහ වෙනත් කිසිම මූල්‍යමය වත්කමක් ලෙස වර්ගීකරණය නොකළ ව්‍යුත්පන්න නොකළ මූල්‍යමය වත්කම් වේ. සමකොටස් සුරැකුම්පත් වල සමූහය විසින් සිදු කර ඇති ආයෝජන විකිණීම සඳහා පවතින මූල්‍යමය වත්කම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ. මුල් හඳුනාගැනීමට තදනන්තරව, ඒවා සාධාරණ වටිනාකමට අගයනු ලැබේ, එහි වෙනස්කම් වෙනත් විස්තීර්ණ ආදායම්වල හඳුනාගන්නා අතර සාධාරණ වටිනාකම් සංචිතයෙහි සමකොටස් තුළ ඉදිරිපත් කරනු ලැබේ. ආයෝජනයක් හඳුනාගොත් විට, වෙනත් විස්තීර්ණ ආදායම් වල සමුච්චිත ලාභය හෝ අලාභය, ලාභයට හෝ අලාභයට මාරු කරනු ලැබේ. කෙසේවෙතත් ක්‍රියාකාරී වෙළඳපළක ප්‍රකාශිත වෙළඳපළ මිලක් නොමැති වීම හේතුවෙන් සාධාරණ වටිනාකම විශ්වාසනීයව මැනිය නොහැකි සමකොටස් මෙවලම් වල ආයෝජන පිරිවැයට අගයනු ලැබේ.

(b) ව්‍යුත්පන්න නොකළ මූල්‍යමය බැරකම්

සමූහය මෙවලමෙහි කොන්ත්‍රාත්තූමය විධිවිධානයන්ට කොටස්කරුවෙකු වන වෙළඳ දිනට වෙනත් මූල්‍යමය බැරකම් මුලින් හඳුනාගනු ලැබේ.

එහි කොන්ත්‍රාත්තූමය බැඳීම් බැහැර කළ විට, අවලංගු කළ විට හෝ කල් ඉකුත් වූ විට සමූහය මූල්‍යමය බැරකමක් හඳුනාගනු නොලැබේ.

සමූහය ව්‍යුත්පන්න නොකළ මූල්‍යමය බැරකම් වෙනත් මූල්‍යමය බැරකම් කාණ්ඩයට වර්ගීකරණය කරනු ලැබේ.එවැනි මූල්‍යමය බැරකම් සාධාරණ අගය එකතු කිරීම ඕනෑම සෘජුව ආරෝපණය කළ හැකි ගනුදෙනු පිරිවැයට ආරම්භයේදී හඳුනාගනු ලැබේ. මූලික හඳුනාගැනීමට සමගාමීව මෙම මූල්‍යමය බැරකම් ක්‍රමක්ෂිත පිරිවැයට මනිනු ලැබේ..

වෙනත් මූල්‍යමය බැරකම්, ණය සහ අතමාරු, වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ වලින් සමන්විත වේ.

පොදු කොටස් ප්‍රාග්ධනය

පොදු කොටස් සම කොටස් ලෙස වර්ගීකරණය කරනු ලැබේ.පොදු කොටස් නිකුත් කිරීමට සෘජුව ආරෝපණය කළ හැකි වර්ධක පිරිවැය, බදු හැර සම කොටස් වලින් අඩු කිරීමක් ලෙස හඳුනාගනු ලැබේ.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.4 අගය අඩු වීම

3.4.1 ව්‍යුත්පන්න නොකළ මූල්‍යමය වත්කම්

ලාභ හෝ අලාභ භරණ සාධාරණ වටිනාකමට ගෙන නොගිය මූල්‍යමය වත්කමක් එහි අගය අඩු වී ඇති බවට පරමාර්ථ සාක්ෂියක් පවතීද යන්න නිශ්චය කර ගැනීම සඳහා එක් එක් වාර්තාකරණ දිනට අගය කරනු ලැබේ. වත්කමෙහි ආරම්භක හඳුනාගැනීමෙන් පසු අලාභ අවස්ථාවක් ඇති වූ බවට සහ එම අලාභ අවස්ථාවට එම වත්කමෙහි අනාගත මුදල් ප්‍රවාහ මත විශ්වාසනීයව ඇස්තමේන්තු කළ හැකි සෘණ බලපෑමක් තිබූ බවට පරමාර්ථ සාක්ෂිය මගින් පෙන්වා දෙන්නේ නම් මූල්‍ය වත්කමක අගය අඩු වී ඇත.

ණයගැතියයකු විසින් ණය නොගෙවා පැහැර හැරීම, එසේ නොවේ නම්, සමූහය විසින් සලකා නොබලනු ලබන සමූහයට හිඟව පවතින යම් මුදලක් කොන්දේසි මත ප්‍රතිව්‍යුහගත කිරීම, ණයගැතියයකු හෝ නිකුත් කරන්නෙකු බංකොලොත්භාවයට පත්වන බවට ඇඟවීම් හෝ සුරැකුමක් සඳහා ක්‍රියාකාරී වෙළඳපළක් නොමැති වීම මූල්‍ය වත්කම් අගය අඩු වී ඇති බවට වන පරමාර්ථ සාක්ෂි වලට ඇතුළත් කල හැකි වේ.

ඊට අමතරව, සමකොටස් ඇපකරයක ආයෝජනයක් සඳහා එහි සාධාරණ අගය එහි පිරිවැයට අඩු සැලකිය යුතු හෝ කල් පවතින පහළ යෑම අගය අඩු වීමේ පරමාර්ථ සාක්ෂියක් වේ.

3.4.2 මූල්‍ය වත්කම්

ලැබිය යුතු දෑ සඳහා අගය අඩු වීම පිළිබඳ සාක්ෂි සමූහය විසින් විශේෂිත වත්කම් මට්ටමකින් සලකා බලනු ලැබේ. විශේෂිත අගය අඩුවීම සඳහා සියළු තනි තනි වශයෙන් සැලකිය යුතු ලැබිය යුතු දෑ අගය කරනු ලැබේ.

වත්කමෙහි මුල් ඵලදායී පොළී අනුපාතයට වට්ටම්කරන ලද ඇස්තමේන්තුගත අනාගත මුදල් ප්‍රවාහයන්හි වර්තමාන වටිනාකම සහ එහි පවතින වටිනාකම අතර වෙනස ලෙස ගණනය කරනු ලබන ක්‍රමක්ෂිත පිරිවැයට මූල්‍ය වත්කමක් හා සම්බන්ධ අගය අඩුවීමේ අලාභයක් මනිනු ලැබේ. අලාභ, ලාභ හෝ අලාභවල හඳුනාගන්නා අතර ලැබී යුතු දෑවලට එරෙහිව දීමනා ගිණුමෙහි පිළිබිඹු කරනු ලැබේ. අගය අඩු වූ වත්කම මත පොළිය අවසන් නොකළ වට්ටම තුළින් අඛණ්ඩව හඳුනාගනු ලැබේ. සමගාමී සිද්ධියක් හේතුවෙන් අගය අඩුවීමේ අලාභය අඩු වූ විට, අගය අඩුවීමේ අලාභයෙහි සිදු වූ අඩු වීම ලාභ හෝ අලාභය භරණ වෙන් කරනු ලැබේ.

විකිණීම සඳහා පවතින ආයෝජන ඇපකරමත අගය අඩුවීමේ අලාභ, වෙනත් විස්තීර්ණ ආදායම් හඳුනාගන්නා ලද සහ සමකොටස්වල සාධාරණ වටිනාකම් වෙන් කිරීම්වල ඉදිරිපත් කර ඇති සමුච්චිත අලාභ, ලාභ හෝ අලාභයට මාරු කිරීමෙන් හඳුනාගනු ලැබේ. වෙනත් විස්තීර්ණ ආදායම්වලින් ඉවත් කරන ලද සහ ලාභ හෝ අලාභයෙහි හඳුනාගන්නා ලද සමුච්චිත අලාභය, ඕනෑම ප්‍රධාන නැවත ගෙවීමක් සහ ක්‍රමක්ෂය හැර අත්පත් කර ගැනීමේ පිරිවැය සහ ලාභ හෝ අලාභයෙහි පෙර හඳුනාගන්නා ලද ඕනෑම අගය අඩුවීමේ අලාභයක් අඩුකිරීම වර්තමාන සාධාරණ අගය අතර වෙනසයි. කාලික වටිනාකමට ආරෝපණය කළහැකි අගය අඩුවීමේ වෙන්කිරීම්වල වෙනස්වීම් පොළී ආදායම්වල සංසටකයක් ලෙස පිළිබිඹු කරනු ලැබේ.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.4 අගය අඩු වීම (ඉදිරියට)

3.4.3 මූල්‍යමය නොවන වත්කම්

බඩු වට්ටෝරු සහ විලම්භීත බදු වත්කම් හැර සමූහයෙහි මූල්‍යමය නොවන වත්කම් වල පවතින වටිනාකම්, අගය අඩුවීමක් පිළිබඳ කිසියම් ඇඟවීමක් පවතීද යන්න නිශ්චය කිරීම සඳහා එක් එක් වාර්තාකරණ දිනට අගයනු ලැබේ. එවැනි යම් ඇඟවීමක් පවතී නම් එවිට වත්කමෙහි අයකරගතහැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලැබේ.

වත්කමක හෝ මුදල් උත්පාදනය කරනු ලබන ඒකකයක අයකරගත හැකි වටිනාකම භාවිතා කිරීමේ වටිනාකම සහ එහි සාධාරණ අගය අඩුකල විකිණීම සඳහා වන පිරිවැය යන මෙයින් වැඩි අගය වේ. භාවිතයේ පවතින වටිනාකම අගය කිරීමේදී, මුදලෙහි කාලික අගයෙහි වර්තමාන වෙළඳපල ඇගයීම් පිළිබිඹු කරන බදු-පෙර වට්ටම් අනුපාතයක් සහ වත්කමට විශේෂිත අවදානම භාවිතා කරමින් ඇස්තමේන්තුගත අනාගත මූල්‍ය ප්‍රවාහ ඒවායේ වර්තමාන වටිනාකමට වට්ටම් කරනු ලැබේ. අගය අඩු වීම පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය සඳහා, වත්කම් වෙනත් වත්කම් හෝ වත්කම් කාණ්ඩ වල මුදල් ගලනයෙන් විශාල වශයෙන් ස්වාධීන වන අඛණ්ඩ භාවිතයෙන් මුදල් උත්පාදනය කරනු ලබන කුඩාම වත්කම් කාණ්ඩයකට එක්ව කාණ්ඩගත කරනු ලැබේ (“මුදල් උත්පාදන ඒකකය”). අගය අඩු වීම පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය සඳහා ව්‍යාපාර සංයෝජනයක් විසින් අත්පත්කර ගන්නා ලද කීර්තිනාමය සංයෝජනයෙහි සහක්‍රියා වලින් ප්‍රතිලාභ ලබනු ඇති බවට අපේක්ෂා කරන මුදල් උත්පාදන ඒකක වලට පවරනු ලැබේ.

වත්කමක පවතින වටිනාකම හෝ එහි මුදල් උත්පාදන ඒකකය එහි ඇස්තමේන්තු අයකරගතහැකි වටිනාකම ඉක්මවා යන්නේ නම් අගය අඩු වීමේ අලාභයක් හඳුනාගනු ලැබේ. අගය අඩු වීමේ අලාභ, ලාභ හෝ අලාභයෙහි හඳුනාගනු ලැබේ.

මුදල් උත්පාදන ඒකක වලට අදාළව හඳුනාගනු ලබන අගය අඩුවීමේ අලාභ ඒකක වලට පවරා ඇති යම් කීර්තිනාමයක පවතින වටිනාකම අඩු කිරීම සඳහා පළමුව වෙන් කරනු ලබන අතර ඉන් පසුව ප්‍රමාණාකූල පදනමින් ඒකකයෙහි (ඒකක කාණ්ඩයෙහි) වෙනත් වත්කම් වල පවතින වටිනාකම අඩු කිරීම සඳහා වෙන් කරනු ලැබේ.

කීර්තිනාමයට අදාළ අගය අඩුවීමක් ප්‍රතිවර්ත නොවේ. අනෙකුත් වත්කම් වලට අදාළව, පෙර කාලපරිච්ඡේදවලදී හඳුනාගත් අගය අඩුවීමේ අලාභයෙහි කිසියම් අඩුවීමක් හෝ තවදුරටත් නොපවතින බවට වන කිසියම් ඇඟවීමක් සඳහා එක් එක් වාර්තාකරණ දිනට අගයනු ලැබේ. අයකරගතහැකි වටිනාකම නිශ්චය කිරීම සඳහා භාවිතා කල ඇස්තමේන්තු වල වෙනසක් සිදු වී ඇත්නම් අගය අඩුවීමේ අලාභය ප්‍රතිවර්ත වේ. අගය අඩුවීමේ අලාභයක් හඳුනාගෙන නොමැති නම්, වත්කමෙහි පවතින වටිනාකම, ක්ෂයවීමෙන් හෝ ක්‍රමක්ෂයෙන් ශුද්ධව නිශ්චය කරනු ලැබිය හැකි පවතින වටිනාකම ඉක්මවා නොයන ප්‍රමාණයට පමණක් අගය අඩුවීමේ අලාභයක් ප්‍රතිවර්ත වේ.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.5 දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණ

3.5.1 හඳුනාගැනීම සහ මැනීම

දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණ, පිරිවැය/ප්‍රත්‍යාගණනය අඩුකිරීම සමුච්චිත ක්ෂයවීම සහ සමුච්චිත අගය අඩුවීමේ අලාභයන්ට වාර්තා කරනු ලැබේ. දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණයන්හි යම් අයිතමයන් සඳහා සංක්‍රමන දිනට සාධාරණ වටිනාකම උපකල්පිත පිරිවැය ලෙස යොදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (SLFRS) පළමු වරට යොදා ගැනීමේදී SLFRS 1 න් විකල්ප නිදහස් කිරීමක් ඉල්ලීම සඳහා සමූහය තීරණය කරන ලදී. (සටහන 15)

දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණයන්හි අයිතමයක පිරිවැය එහි ගත් මිල සහ වත්කමෙන් අදහස් කරන භාවිතය ලබා ගැනීම සඳහා එය ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට අරෝපණය කල හැකි ඕනෑම සෘජු පිරිවැය වලින් සමන්විත වේ. අමුද්‍රව්‍යය වල පිරිවැය, සෘජු ශ්‍රමය සහ වත්කමෙන් අදහස් කරන භාවිතය ලබා ගැනීම සඳහා එය ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට අරෝපණය කල හැකි වෙනත් ඕනෑම පිරිවැය, ස්වයංච තැනුණු වත්කම් වල පිරිවැයට ඇතුළත් වේ. දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණයන්හි අයිතමයක කොටස් වලට වෙනස් ප්‍රයෝජ්‍ය ජීව කාල ඇති විටදී, ඒවා දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණයන්හි වෙන්වූ අයිතමයන් (ප්‍රධාන සංසටක) ලෙස ගිණුම්ගත කරනු ලැබේ.

3.5.2 කල්බදු වත්කම්

හිමිකාරීත්වයේ සියළු අවදානම් සහ ප්‍රතිලාභ සැලකිය යුතු ලෙසින් සමූහයට පැවරෙන කල්බදු, මූල්‍ය කල්බදු ලෙස වර්ගීකරණය කරනු ලැබේ. මූලික හඳුනාගැනීමේදී කල්බදු වත්කම එහි සාධාරණ වටිනාකමට වඩා අඩු සහ අවම කල්බදු ගෙවීම්වල වර්තමාන වටිනාකමට සමාන වටිනාකමකට අගය කර ප්‍රාග්ධනිත කරනු ලැබේ. මූලික හඳුනාගැනීමට තදනන්තරව, වත්කම එම වත්කමට යොදාගතහැකි ගිණුම්කරණ ප්‍රතිපත්තියට අනුකූලව ගිණුම්ගත කරනු ලැබේ.

3.5.3 තදනන්තර පිරිවැය

කොටස හා බැඳී ඇති අනාගත ආර්ථික ප්‍රතිලාභ සමූහයට ලැබිය හැකි වන්නේ නම් සහ එහි පිරිවැය විශ්වාසනීය ලෙස මැනිය හැකි වන්නේ නම් දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණයන්හි අයිතමයක කොටසක් මාරුකිරීමේ පිරිවැය අයිතමයෙහි පවතින වටිනාකමෙහි හඳුනාගනු ලැබේ. මාරු කල කොටසෙහි පවතින වටිනාකම හඳුනා නොගනී. දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණයන්හි එදිනෙදා සේවා වියදම් දරනු ලැබුවක් ලෙස ලාභ අලාභයෙහි හඳුනාගනු ලැබේ.

3.5.4 හඳුනානොගැනීම

දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණයන්හි අයිතමයක පවතින වටිනාකම අපහරණයකදී හෝ එහි භාවිතයෙන් හෝ අපහරණයෙන් අනාගත ප්‍රතිලාභ අපේක්ෂා නොකරන විට හඳුනා නොගනී. හඳුනා නොගැනීමේ ලාභ හෝ අලාභ, ලාභ හෝ අලාභයෙහි වෙනත් ආදායම් තුළ හඳුනාගනු ලැබේ.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.5 දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණ (ඉදිරියට)

3.5.5 ක්‍රමක්ෂය

දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණයන්හි අයිතමයක එක් එක් කොටසෙහි ඇස්තමේන්තුගත ප්‍රයෝජ්‍ය ජීව කාල ඔස්සේ සරල රේඛීය ක්‍රමය මඟින් ලාභ හෝ අලාභයෙහි ක්‍රමක්ෂය හඳුනාගනු ලැබේ. කල්බදු කාලසීමාව අවසානයේදී සමූහයට හිමිකාරීත්වය ලැබෙන බවට හේතුසාධක සහිතව යම් නිශ්චිත භාවයක් පවතින විටදී හැර කල්බදු වත්කම් කල්බදු කාලසීමාව කෙටි වීම සහ ඒවායේ ප්‍රයෝජ්‍ය කාල ඔස්සේ ක්‍රමක්ෂය කරනු ලැබේ. භාවිතය සඳහා යොදාගත හැකිව පවතින විටදී වත්කමක ක්‍රමක්ෂය ආරම්භ වන අතර වත්කම විකිණීමට තබා ඇති (හෝ විකිණීමට තබා ඇති ලෙස වර්ගීකරණය කරන ලද අපහරණ කාණ්ඩයකට ඇතුළත් කර ඇති විට) ලෙස වර්ගීකරණය කළ දිනය සහ වත්කම හඳුනානොගන්නා දිනය යන දින දෙකෙන් මුල් දිනයට වත්කමක ක්‍රමක්ෂය අවසන් වේ. සින්නක්කර ඉඩම් සහ සිදු කෙරෙමින් පවතින ප්‍රාග්ධන කාර්යයන් මත ක්‍රමක්ෂය අය නොවේ.

ඇස්තමේන්තුගත ප්‍රයෝජ්‍ය ජීව කාලය පහත පරිදි වේ:

| වත්කම් කාණ්ඩය | ප්‍රයෝජ්‍ය ජීව කාලය |
|--|---------------------|
| සින්නක්කර ගොඩනැගිලි | වර්ෂ 13.33 |
| කාර්යාල උපකරණ සහ ගෘහභාණ්ඩ සහ සවිකිරීම් | වර්ෂ 8 |
| ඉදිකිරීම් මෙවලම් සහ උපකරණ | වර්ෂ 4-5 |
| මෝටර් වාහන | වර්ෂ 4 |
| පිරියත සහ යන්ත්‍රසූත්‍ර | වර්ෂ 5 |
| කන්ටේනර | වර්ෂ 5 |
| පරිගණක | වර්ෂ 5 |
| පුස්තකාල පොත් | වර්ෂ 8 |

3.5.6 සිදු කෙරෙමින් පවතින ප්‍රාග්ධන කාර්යයන්

වාර්තාකරණ දිනට සම්පූර්ණ නොකළ වර්ෂය තුළදී දරන ලද ප්‍රාග්ධන වියදම් සිදු කෙරෙමින් පවතින ප්‍රාග්ධන කාර්යයන් ලෙස දක්වා ඇති අතර වර්ෂය තුළ සම්පූර්ණ කරන ලද සහ භාවිතයට ගත හැකිව පවතින ප්‍රාග්ධන වත්කම් දේපල, පිරියත සහ යන්ත්‍රෝපකරණ වලට මාරු කර ඇත.

3.6 බඩු වට්ටෝරු

පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි වටිනාකමට අඩුවෙන් බඩු වට්ටෝරු තක්සේරු කරනු ලැබේ. පිරිවැය, බරතැබූ මධ්‍යයන පිරිවැය පදනමින් නිශ්චය කරනු ලබන අතර එයට බඩු වට්ටෝරු අත්පත් කර ගැනීමට සහ ඒවා පවතින ස්ථානයට සහ තත්ත්වයට ගෙන ඒමට දරන ලද වියදම් ඇතුළත් වේ.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.6 බඩු වට්ටෝරු (ඉදිරියට)

3.6.1 සිදු කෙරෙමින් පවතින කාර්යයන්

එදින දක්වා සිදු කරන ලද කොන්ත්‍රාත් කාර්යයන් සඳහා සේවාදායකයින්ගෙන් ලබා ගැනීමට අපේක්ෂිත බිල් නොකල දළ වටිනාකම සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් කොන්ත්‍රාත් වලින් නියෝජනය වේ. විශේෂිත ව්‍යාපෘති සඳහා සෘජුව සම්බන්ධ වන සියළු වියදම් සහ සාමාන්‍ය මෙහෙයුම් ධාරිතාවය පදනම් කරගනිමින් සමූහයේ කොන්ත්‍රාත් කාර්යයන්හි දරන ලද ස්ථාවර සහ විචල්‍ය පොදු කාර්ය පිරිවැය වෙන් කිරීමක් පිරිවැයට ඇතුළත් වේ. දරන ලද පිරිවැය සහ හඳුනාගත් ලාභ එකතු කල විට ප්‍රගති බිල්පත් ඉක්මවන සියළු කොන්ත්‍රාත් සඳහා කෙරෙමින් පවතින ඉදිකිරීම් කොන්ත්‍රාත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙළඳ සහ අනෙකුත් ලැබීම්වල කොටසක් ලෙස ඉදිරිපත් කරනු ලැබේ. දරන ලද පිරිවැය සහ හඳුනාගත් ලාභ එකතු කල විට ලැබෙන අගය ප්‍රගති බිල්පත් ඉක්මවා යන විට, වෙනස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දැවල කොටසක් ලෙස ඉදිරිපත් කරනු ලැබේ.

3.7 සේවක ප්‍රතිලාභ

(අ) අර්ථ දැක්වූ දායකත්ව සැලසුම්

අර්ථදැක්වූ දායකත්ව සැලසුම පශ්චාත්-රැකියා ප්‍රතිලාභ සැලැස්මක් වන අතර එහිදී දායකත්වය වෙනම අරමුදලකට යවනු ලබන අතර වැඩිදුර මුදල් ගෙවීම් සඳහා ආයතනයට නීතිමය හෝ අර්ථකාරී බැඳීමක් නොමැත. සේවකයා විසින් සේවය සපයනු ලබන කාලපරිච්ඡේදයේදී අර්ථ දැක්වූ දායකත්ව සැලසුමට දායකත්වය දැක්වීම සඳහා වන බැඳීම් සේවක ප්‍රතිලාභ වියදමක් ලෙස ලාභ හෝ අලාභයෙහි හඳුනාගනු ලැබේ. අනාගත ගෙවීම් වල මුදල් නැවත ගෙවීමක් හෝ අඩුකිරීමක් පවතින ප්‍රමාණයට පෙරගෙවුම් දායකත්වයන් වත්කමක් ලෙස හඳුනාගනු ලැබේ.

අර්ථ දැක්වූ දායකත්ව සැලසුම් - සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්ති භාරකාර අරමුදල

සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය සහ සේවා නියුක්ති භාරකාර අරමුදලේ දායකත්වය සඳහා සුදුසුකම් සහිත සියළුම සේවකයින් අදාළ නීති සහ රෙගුලාසි වලට අනුකූලව අදාළ දායකත්ව අරමුදල් මගින් ආවරණය වේ. සමූහය විසින් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්ති භාරකාර අරමුදලට සේවකයාගේ දළ වැටුපෙන් පිළිවෙලින් 12% සහ 3% ක දායකත්වයක් දක්වනු ලැබේ.

(ආ) අර්ථ දැක්වූ ප්‍රතිලාභ සැලසුම - පාරිතෝෂික

අර්ථ දැක්වූ ප්‍රතිලාභ සැලසුම සම්බන්ධයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි හඳුනාගත් බැරකම වාර්තාකරණ දිනට අර්ථ දැක්වූ ප්‍රතිලාභ බැඳීමේ වර්තමාන වටිනාකම වේ. සේවක ප්‍රතිලාභ-LKAS 19 මගින් නිර්දේශ කර ඇති ව්‍යාපෘති ඒකක බැර ක්‍රමවේදය (PUC) භාවිතා කරමින් අර්ථ දැක්වූ ප්‍රතිලාභ බැඳීම ස්වාධීන ආයුගණකවරුන් විසින් වාර්ෂිකව ගණනය කරනු ලැබේ. අර්ථ දැක්වූ ප්‍රතිලාභ සැලසුම් සඳහා ආයුගණක ලාභ සහ අලාභ ඒවා සිදු වූ කාලපරිච්ඡේදයේදී වෙනත් විස්තීර්ණ ආදායම්වල සමුපුර්ණයෙන් හඳුනාගනු ලැබේ.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.7 සේවක ප්‍රතිලාභ (ඉදිරියට)

(ආ) අර්ථ දැක්වූ ප්‍රතිලාභ සැලසුම - පාරිතෝෂික (ඉදිරියට)

අවම වශයෙන් වර්ෂ තුනකට වරක් ආයුගණක තක්සේරුකිරීම් සිදු කිරීමට සමූහය අපේක්ෂා කරයි.

අර්ථ දැක්වූ බැඳීමේ වර්තමාන වටිනාකම ලබා ගැනීම සඳහා අවශ්‍ය උපකල්පන සලකා බලමින් පාරිතෝෂික බැරකම ව්‍යාපෘති ඒකක බැර ක්‍රමවේදය (PUC) භාවිතා කරමින් අගය කරනු ලැබේ.

කෙසේවෙතත්, 1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනත ප්‍රකාරව වසර පහක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් සේවකයෙකු සඳහා පාරිතෝෂික සඳහා බැරකම පැන නගී.

3.8 වෙන්කිරීම්

පසුගිය ක්‍රියාවක ප්‍රතිඵලයක් හේතුවෙන් විශ්වාසනීයව ඇස්තමේන්තු කල හැකි වර්තමාන නීතිමය හෝ අර්ථකාරී බැඳීමක් සමූහයට පවතින්නේ නම් සහ එම බැඳීම නිරවුල් කිරීම සඳහා ආර්ථික ප්‍රතිලාභ පිටතට ගැලීමක් අවශ්‍ය වනු ඇති බව පෙනී යන්නේ නම් වෙන්කිරීම් හඳුනාගනු ලැබේ. වෙන්කිරීම් සහ බැරකම් ශේෂ පත්‍රයෙහි හඳුනාගනු ලැබේ. මුදලෙහි කාලික අගයෙහි වර්තමාන වෙළඳපළ ඇගයීම පිළිබිඹු කරන බදු-පෙර වට්ටම් අනුපාතයකට සහ බැරකමට විශේෂිත අවදානම භාවිතා කරමින් අපේක්ෂිත අනාගත මූල්‍ය ප්‍රවාහ වට්ටම් කිරීමෙන් වෙන්කිරීම් නිශ්චය කරනු ලැබේ. අවසන් කළ නොහැකි වට්ටම් කිරීම මූල්‍යමය පිරිවැයක් ලෙස හඳුනාගනු ලැබේ.

3.9 විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

3.9.1 ආදායම

(අ) ඉදිකිරීම් කොන්ත්‍රාත්

කොන්ත්‍රාත්තුව සඳහා ආරම්භයේදී එකඟ වූ මුදල එකතු කිරීම ඒවා ආදායමක් ලබා දෙනු ඇති බවට සහ විශ්වාසනීයව මැනිය හැකි වන බව පෙනී යන ප්‍රමාණයට කොන්ත්‍රාත් කාර්යය, හිමිකම්පෑම් සහ ප්‍රසාද දීමනා ගෙවීම් වල යම් වෙනස්කමක් කොන්ත්‍රාත් ආදායමට ඇතුළත් වේ. ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලය විශ්වාසනීයව ඇස්තමේන්තු කල හැකි වන වහාම, කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කර ඇති අදියරට සමානුපාතිකව කොන්ත්‍රාත් ආදායම ලාභ හෝ අලාභයෙහි හඳුනාගනු ලැබේ.

එදිනට සිදු කර ඇති කාර්ය සඳහා දරා ඇති කොන්ත්‍රාත් පිරිවැය, ඇස්තමේන්තුගත මුළු කොන්ත්‍රාත් පිරිවැයට දරන අනුපාතයට අනුව සම්පූර්ණ කර ඇති අදියර අගයනු ලැබේ. ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලය විශ්වාසනීයව ඇස්තමේන්තු කල නොහැකි වූ විට, දරන ලද කොන්ත්‍රාත් පිරිවැය නැවත අයකර ගත හැකි ප්‍රමාණය දක්වා පමණක් කොන්ත්‍රාත් ආදායම හඳුනාගනු ලැබේ.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.9 විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (ඉදිරියට)

3.9.1 ආදායම (ඉදිරියට)

(ආ) උපදේශන සේවා

ඉදිකිරීම් කාර්යන් ආශ්‍රිත උපදේශන සේවා සැපයීමෙන් සමූහය ආදායම් උත්පාදනය කරනු ලැබේ. වාර්තාකරණ දිනට ගනුදෙනුවේ අදියරට සමානුපාතිකව උපදේශන සේවාවලින් ලැබෙන ආදායම ලාභ හෝ අලාභයෙහි හඳුනාගනු ලැබේ. සම්පූර්ණ කර ඇති අදියර සිදු කර ඇති කාර්යය මැනීමෙන් අගයනු ලැබේ.

3.9.2 පොළී ආදායම

ක්‍රමක්ෂිත පිරිවැයට මනිනු ලබන සියළු මූල්‍ය මෙවලම් සහ විකිණීමට ඇති ලෙස වර්ගීකරණය කළ පොළියක් දරන මූල්‍යමය වත්කම් සඳහා ඵලදායී පොළී ක්‍රමවේදය (EIR) එනම් මූල්‍ය මෙවලමෙහි අපේක්ෂිත ආයු කාලය හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක් ඔස්සේ හෝ යෝග්‍ය අවස්ථාවලදී මූල්‍ය වත්කමෙහි හෝ බැරකමෙහි ශුද්ධ පවතින වටිනාකමට අනාගත මුදල් ලැබීම් හෝ ගෙවීම් සත්‍ය වශයෙන්ම වට්ටම්ගත කරනු ලබන පොළී අනුපාතය භාවිතා කරමින් පොළී ආදායම හෝ වියදම් වාර්තා කරනු ලැබේ. පොළී ආදායම ආදායම් ප්‍රකාශනයෙහි මූල්‍ය ආදායමට ඇතුළත් කරනු ලැබේ.

3.9.2 ලාභාංශ ආදායම

ගෙවීමක් ලැබීමට ඇති කොටස්හිමියන්ගේ අයිතිය තහවුරු කළ විට ලාභාංශ ආදායම් ගිණුම්ගත කරනු ලැබේ.

3.9.3 වෙනත් ආදායම්

දේපල, පිරිසත සහ යන්ත්‍රෝපකරණ බැහැර කිරීමේ ලාභ හෝ අලාභ, බැහැර කිරීමෙන් ලබන මුදල්, වත්කම්වල පවතින වටිනාකම සහ සම්බන්ධිත වියදම් අඩුකිරීමෙන් පසුව හඳුනාගනු ලැබේ.

විදේශ විනිමය ලාභ සහ අලාභ ශුද්ධ පදනමින් වාර්තාකරනු ලැබේ.

3.9.4 වියදම් හඳුනාගැනීම

(අ) ඉදිකිරීම් සහ උපදේශන පිරිවැය

අනාගත කොන්ත්‍රාත් ක්‍රියාකාරීත්වයකට සම්බන්ධ වත්කමක් උත්පාදනය කිරීමේදී හැර කොන්ත්‍රාත් වියදම් දැරීමක් ලෙස හඳුනාගනු ලැබේ. ඉදිකිරීම් කොන්ත්‍රාත් සඳහා වන මුළු පිරිවැය එහි ආදායමට ඉක්මවා ඇති බවට අදහස් කරන විටදී අපේක්ෂිත අලාභ වියදමක් ලෙස හඳුනාගනු ලැබේ.

(ආ) වෙනත් වියදම්

වර්ෂය සඳහා ලාභය ගණනය කිරීමේදී ව්‍යාපාරය කරගෙන යෑමේ සහ දේපල, පිරිසත සහ යන්ත්‍රෝපකරණ කාර්යක්ෂම අයුරින් නඩත්තු කිරීමෙහි දරන ලද සියළු වියදම් ආදායමට එක් කර ඇත.

3 සැලකිය යුතු ගිණුම්කරණ ප්‍රතිපත්ති (ඉදිරියට)

3.9 විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (ඉදිරියට)

3.9.5 බදුකරණය

(අ) වර්තමාන බදු

වර්තමාන සහ පෙර කාලපරිච්ඡේද සඳහා වන වර්තමාන ආදායම් බදු බැරකම් අයකරගත හැකි වන බවට අපේක්ෂිත හෝ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගෙවන ලද ප්‍රමාණයට අගයනු ලැබේ. එම ප්‍රමාණය ගණනය කිරීමේදී යොදා ගන්නා ලද බදු අනුපාත සහ බදු නීති පනවා ඇති හෝ වාර්තාකරණ දිනට නිත්‍ය වශයෙන් පනවා ඇති ඒවා වේ.

ආදායම් බදු සඳහා වෙන් කිරීම්, මූල්‍ය ප්‍රකාශන වල වාර්තාකර ඇති ආදායම් සහ වියදම් වල මූලාවයව මත පදනම්ව සහ දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන වලට අනුකූලව ගණනය කර ඇත.

සබැඳි විස්තර අදාළ මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් වල අනාවරණය කර ඇත.

(ආ) විලම්භිත බදු

මූල්‍ය වාර්තාකරණ අවශ්‍යතාවය සඳහා වත්කම් සහ බරකම් වල පවතින වටිනාකම් සහ බදුකරණ අවශ්‍යතා සඳහා යොදාගන්නා ලද වටිනාකම් අතර තාවකාලික වෙනස්කම් වලට අදාළව විලම්භිත බදු හඳුනාගනු ලැබේ. පහත සඳහන් දෑ සඳහා විලම්භිත බදු හඳුනාගොතනී:

- ව්‍යාපාර සංයෝජනයක් නොවන සහ ගිණුම්කරණ හෝ බදු අයකල හැකි ලාභයට හෝ අලාභයට බලපෑම් ඇති නොකරන ගනුදෙනුවකදී වත්කම් හෝ බැරකම් වල ආරම්භක හඳුනාගැනීම මත තාවකාලික වෙනස්කම්;
- නුදුරු අනාගතයේදී ප්‍රතිවර්ත නොවනු ඇති බවට අදහස් කරනු ලබන ප්‍රමාණයට අනුබද්ධිත ආයතන සහ හවුල්ව පාලනය කරන ආයතන වල ආයෝජනයන් හා සබැඳි තාවකාලික වෙනස්කම්; සහ
- කීර්තිනාමය ආරම්භයේදී හඳුනාගැනීම මත පැන නඟින බදු අයකල හැකි තාවකාලික වෙනස්කම්.

වාර්තාකරණ දිනට පනවා ඇති හෝ නිත්‍ය වශයෙන් පනවා ඇති නීති පදනම් කර ගනිමින් ඒවා ප්‍රතිවර්ත වනවිට තාවකාලික වෙනස්කම් වලට යොදාගත හැකි යැයි අපේක්ෂිත බදු අනුපාතයට විලම්භිත බදු අගයනු ලැබේ.

4 වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසුව සිදු වන සිදුවීම්

වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේ සහ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දුන් දිනය අතර සිදුවන හිතකර හෝ අහිතකර සිදුවීම් වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් පසුව සිදුවන සිදුවීම් වේ.

වාර්තාකරණ දින පසුව සිදුවන සිදුවීම් වල වැදගත්භාවය සලකා බලනු ලබන අතර සුදුසු ගැලපීම් හෝ අනාවරණය කිරීම් අවශ්‍ය තැන්වලදී මූල්‍ය ප්‍රකාශන වල සිදු කරනු ලැබේ.

5 වාර්තාකරණ දිනට බලාත්මක නොවන නමුත් නිකුත් කර ඇති නව ගිණුම්කරණ ප්‍රමිත

2014 ජනවාරි මස 01 වැනි දිනෙන් පසුව ආරම්භ වන වාර්ෂික කාල පරිච්ඡේදය සඳහා බලාත්මක වන නව ප්‍රමිත, ප්‍රමිත සඳහා වෙනස් කිරීම් සහ අර්ථ දැක්වීම් ගණනාවක් මෙම ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී යොදා ගෙන නොමැත. සමූහය සඳහා අදාළ විය හැකි නව ගිණුම්කරණ ප්‍රමිත පහත දක්වා ඇත. මෙම ප්‍රමිත ඉතා ඉක්මනින් යොදා ගැනීමට සමූහය අදහස් කරනු නොලැබේ.

(i) SLFRS 10 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, SLFRS 11 හවුල් සංවිධාන, SLFRS 12 වෙනත් ආයතන පිළිබඳ උනන්දුව අනාවරණය කිරීම

ආයෝජිතයෙකු අනුබද්ධිත කල යුතුද යන්න පිළිබඳව නිශ්චය කිරීම සඳහා SLFRS 10 තනි පාලන ආකෘතියක් හඳුන්වා දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සමූහයට එහි ආයෝජිතයින්ට අදාළව එහි ඒකාබද්ධ වීමේ තීරණය වෙනස් කිරීමට අවශ්‍ය විය හැකි වන අතර එය මෙම ආයෝජිතයින් සඳහා වන වර්තමාන ගිණුම්කරණයෙහි වෙනස්කම් සඳහා හේතු විය හැක.

SLFRS 11 යටතේ, තවමත් වැදගත් සැලකිය යුතු දෙයක් වුවද හවුල් සංවිධානයක ව්‍යුහය තවදුරටත් හවුල් සංවිධාන වර්ගය නිශ්චය කිරීමේ ප්‍රධාන සාධකය නොවන අතර එබැවින් පසුව සිදු කරන ගිණුම්කරණය වේ. SLFRS 12 මඟින් යම්කිසි ආයතනයක අනුබද්ධිත ආයතන පිළිබඳ උනන්දුව, හවුල් සංවිධාන, සමාගම් සහ ඒකාබද්ධ නොවූ ව්‍යුහගත ආයතන පිළිබඳ සියළු අනාවරණ අවශ්‍යතාවයන් තනි ප්‍රමිතයකට ගෙන එනු ලැබේ. සමූහය මේ වන විට අනුබද්ධිත ආයතන පිළිබඳ උනන්දුව, හවුල් සංවිධාන, සමාගම් සහ ඒකාබද්ධ නොවූ ව්‍යුහගත ආයතන පිළිබඳ සියළු අනාවරණ අවශ්‍යතාවයන් පවතින අනාවරණය කිරීම් සමඟ සැසඳීම අගයමින් පවතී. SLFRS 12 සඳහා මෙම උනන්දුවීම් වල ස්වභාවය, අවදානම් සහ මූල්‍ය බලපෑම අනාවරණය කිරීම අවශ්‍ය වේ.

(ii)

(iii) සාධාරණ වටිනාකම මැනීම SLFRS 13

සාධාරණ වටිනාකම මනිනු ලබන්නේ කෙසේද සහ SLFRS මුළුල්ලේ වර්තමානයේ පැතිර පවතින සාධාරණ වටිනාකම මැනීමේ මාර්ගෝපදේශ ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව තනි මාර්ගෝපදේශයක් SLFRS 13 මඟින් ලබාදේ. වෙනත් SLFRSs මඟින් සාධාරණ වටිනාකම මැනීම් හෝ අනාවරණය කිරීම් අවශ්‍ය හෝ අනුදත් විට සීමිත ව්‍යතිරේකයන්ට යටත්ව SLFRS 13 යොදා ගනු ලැබේ. සමූහය වර්තමානයේදී එහි සාධාරණ වටිනාකම නිශ්චය කිරීමේ ක්‍රමවේද සමාලෝචනය කරමින් සිටී.

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය

විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

| | සටහන | සමූහය | | මඉලකා | |
|-------------------------------------|------|------------------|------------------|------------------|------------------|
| | | 2013 | 2012 | 2013 | 2012 |
| | | රු. | රු. | රු. | රු. |
| | | ප්‍රතිප්‍රකාශිත | ප්‍රතිප්‍රකාශිත | | |
| ආදායම | 9 | 15,132,718,158 | 13,051,404,569 | 15,131,164,037 | 13,051,404,569 |
| විකුණුම් පිරිවැය | 10 | (13,280,839,809) | (11,427,073,880) | (13,414,329,871) | (11,491,305,532) |
| දළ ලාභය | | 1,851,878,349 | 1,624,330,689 | 1,716,834,166 | 1,560,099,037 |
| වෙනත් ආදායම් | 11 | 153,445,158 | 394,515,789 | 144,727,925 | 378,235,199 |
| පරිපාලන වියදම් | | (1,255,752,763) | (1,183,162,649) | (1,151,711,425) | (1,118,904,881) |
| විකුණුම් සහ බෙදාහැරීමේ වියදම් | | (335,210,717) | (316,855,524) | (321,479,322) | (316,855,524) |
| මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබීම් | | 414,360,027 | 518,828,305 | 388,371,344 | 502,573,831 |
| මූල්‍ය ආදායම | | 217,808,170 | 201,368,165 | 213,907,634 | 199,625,758 |
| මූල්‍ය වියදම | | (22,154,752) | (24,343,420) | (17,532,829) | (20,123,026) |
| ශුද්ධ මූල්‍ය ආදායම | 12 | 195,653,418 | 177,024,745 | 196,374,805 | 179,502,732 |
| ආදායම් බදු පෙර ලාභය | | 610,013,445 | 695,853,050 | 584,746,149 | 682,076,563 |
| ආදායම් බදු වියදම් | 14 | (267,791,716) | (291,677,345) | (256,524,029) | (285,794,064) |
| වෂර්‍ය සඳහා ලාභ/(අලාභ) | | 342,221,729 | 404,175,705 | 328,222,120 | 396,282,499 |
| වෙනත් විස්තීර්ණ ආදායම් | | - | - | - | - |
| වෂර්‍ය සඳහා වෙනත් විස්තීර්ණ ආදායම් | | - | - | - | - |
| වෂර්‍ය සඳහා මුළු විස්තීර්ණ ආදායම | | 342,221,729 | 404,175,705 | 328,222,120 | 396,282,499 |

වරහන් තුළ ඇති අගයන්ගෙන් අඩුකිරීම් නිරූපණය කෙරේ

පිටු අංක 11 සිට 36 දක්වා පිටු වල මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශන වල ඒකාබද්ධ කොටසකි.

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය


දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

| සටහන | සමුහය | | මුදලකා | |
|-------------------------------|-------------|--------------------------------|-----------------------|--------------------------------|
| | 2013 රු. | 2012 රු. ප්‍රතිප්‍රකාශිත | 2013 රු. | 2012 රු. ප්‍රතිප්‍රකාශිත |
| වත්කම් | | | | |
| ජංගම නොවන වත්කම් | | | | |
| දේපල, පිරිසන සහ යන්ත්‍රෝපකරණ | 15 | 3,367,596,865 | 3,217,787,244 | 3,139,021,834 |
| ආයෝජන | 16 | 38,326,397 | 68,114,301 | 38,326,417 |
| මුළු ජංගම නොවන වත්කම් | | 3,405,923,262 | 3,285,901,545 | 3,097,436,407 |
| ජංගම වත්කම් | | | | |
| බඩු වට්ටෝරු | 17 | 746,822,316 | 667,283,290 | 414,331,509 |
| වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දේ | 18 | 13,034,273,723 | 10,760,043,614 | 9,465,446,814 |
| කෙටි කාලීන ආයෝජන | 16 | 1,769,259,420 | 1,572,852,406 | 1,728,581,897 |
| මුදල් සහ මුදල් හා | 20 | 399,435,851 | 534,761,471 | 310,353,679 |
| අන්තර් සමාගම් ජංගම ගිණුම් | 19 | - | - | 1,083,035,301 |
| මුළු ජංගම වත්කම් | | 15,949,791,310 | 13,534,940,781 | 13,001,749,200 |
| මුළු වත්කම් | | 19,355,714,572 | 16,820,842,326 | 16,179,097,451 |
| සමකොටස් සහ බැරකම් | | | | |
| දායකත්ව ප්‍රාග්ධනය | | 500,000 | 500,000 | 500,000 |
| ප්‍රාග්ධන සංචිත | | 3,028,000 | 3,028,000 | 3,028,000 |
| රඳවාගත් ඉපැයීම් | | 4,118,718,249 | 3,776,496,520 | 4,094,906,732 |
| මුළු සමකොටස් | | 4,122,246,249 | 3,780,024,520 | 4,098,434,732 |
| ජංගම නොවන බැරකම් | | | | |
| කල්බදු ණයගිණියන් | 21 | 7,199,960 | 35,565,671 | 604,418 |
| විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් | 22 | 204,004,898 | 228,787,990 | 204,004,898 |
| විලම්භිත බදු | | 228,141 | 76,387 | - |
| මුළු ජංගම නොවන බැරකම් | | 211,432,999 | 264,430,048 | 204,609,316 |
| ජංගම බැරකම් | | | | |
| වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දේ | 23 | 14,451,694,061 | 12,328,575,900 | 11,333,291,954 |
| ගෙවිය යුතු ආදායම් බදු | 24 | 546,972,887 | 382,092,902 | 531,111,429 |
| කල්බදු ණයගැතියන් | 21 | 23,368,376 | 36,544,774 | 11,650,020 |
| අන්තර් පාදක ජංගම ගිණුම් | | - | 6,701,059 | - |
| අන්තර් සමාගම් ජංගම ගිණුම් | | - | 22,473,123 | - |
| බැංකු අයිරා | 20 | - | - | - |
| මුළු ජංගම බැරකම් | | 15,022,035,324 | 12,776,387,758 | 11,876,053,403 |
| මුළු බැරකම් | | 15,233,468,323 | 13,040,817,806 | 12,080,662,719 |
| මුළු සමකොටස් සහ බැරකම් | | 19,355,714,572 | 16,820,842,326 | 16,179,097,451 |

වරහන් තුල ඇති අගයන්ගෙන් අඩුකිරීම් නිරූපණය කෙරේ


පිටු අංක 11 සිට 36 දක්වා පිටු වල මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශන වල ඒකාබද්ධ කොටසකි.


පොදුවේ පිළිගන්නා ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් කර ඇති බව සහතික කරමි.


 යූ.එන්.බී. මාවනගම්
 නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්)

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සහ සඳහා අනුමත කර අත්සන් කරමි ;


 ඉංජි. ජී.ඩී.ඒ. පියතිලක
 සභාපති


 අධ්‍යක්ෂ

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය
මුදල් ප්‍රවාහ ප්‍රකාශය

| දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා | සමූහය | | මිලදකා | |
|---|----------------------|----------------------|----------------------|----------------------|
| | 2013 | 2012 | 2013 | 2012 |
| | රු. | රු. | රු. | රු. |
| මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් මූල්‍ය ප්‍රවාහය | | | | |
| බදු පෙර ලාභය | 610,013,445 | 695,853,050 | 584,746,149 | 682,076,563 |
| ගැලපීම්: | | | | |
| දේපල, පිරිසිදු සහ යන්ත්‍රෝපකරණ වල ක්‍රමක්ෂය | 361,096,067 | 270,948,236 | 281,658,637 | 215,955,094 |
| බොල් සහ අඩමාන ණය සඳහා වෙන්කිරීම්/ප්‍රත්‍යාවර්තනය | 270,826,569 | 222,377,469 | 270,826,569 | 222,377,469 |
| පාරිතෝෂික සඳහා වෙන් කිරීම් | (1,331,068) | 54,909,537 | (1,331,068) | 54,909,537 |
| ශුද්ධ මූල්‍ය ආදායම | (195,653,418) | (177,024,745) | (196,374,805) | (179,502,732) |
| පෙර කාලපරිච්ඡේද සඳහා ගැලපීම් | - | 96,622,595 | - | 96,622,595 |
| දේපල, පිරිසිදු සහ යන්ත්‍රෝපකරණ බැහැර කිරීමේ (ලාභ)/අලාභ | 1,319,392 | 15,299,893 | 1,319,391 | 15,299,894 |
| ස්ථාවර තැන්පතු මත විනිමය අලාභය | (3,128,784) | 263,795 | (3,128,784) | 263,795 |
| කාරක ප්‍රාග්ධන වෙනස්වීම් වලට පෙර මෙහෙයුම් ලාභය | 1,043,142,203 | 1,179,249,830 | 937,716,089 | 1,108,002,214 |
| බඩු වට්ටෝරු (වැඩිවීම)/අඩුවීම | (79,539,026) | (389,073,402) | 59,281,381 | (196,379,502) |
| වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දේ (වැඩිවීම)/අඩුවීම | (2,545,056,677) | (1,690,145,382) | (1,149,714,582) | (1,885,657,240) |
| වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දේ (වැඩිවීම)/අඩුවීම | 2,123,118,161 | 1,747,658,019 | 1,313,949,159 | 1,898,649,422 |
| සම්බන්ධිත සමාගම් වලට හිඟව පවතින මුදල් වැඩිවීම/(අඩුවීම) | (22,473,123) | 22,473,123 | (848,281,675) | (242,159,723) |
| අන්තර් පාදක ජංගම ගිණුම් වල වැඩිවීම | (6,701,059) | 6,701,059 | (6,701,059) | 6,701,059 |
| මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් උත්පාදිත මුදල් | 512,490,478 | 876,863,247 | 306,249,313 | 689,156,230 |
| ගෙවන ලද පොළී | (22,154,752) | (24,343,420) | (17,532,829) | (20,123,026) |
| ගෙවන ලද බදු | (102,759,977) | (362,130,829) | (99,529,200) | (362,130,825) |
| ගෙවන ලද පාරිතෝෂික | (23,452,024) | (29,125,990) | (23,452,024) | (29,125,990) |
| මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබූ ශුද්ධ මූල්‍ය ප්‍රවාහ | 364,123,725 | 461,263,008 | 165,735,260 | 277,776,389 |
| ආයෝජන ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ | | | | |
| දේපල, පිරිසිදු සහ යන්ත්‍රෝපකරණ වල ආයෝජන | (510,223,850) | (671,479,463) | (390,676,547) | (481,810,606) |
| සිදුකෙරෙමින් පවතින ප්‍රාග්ධන කාර්යයන් වල ආයෝජන | (2,001,230) | (137,493,498) | (2,001,230) | (137,493,498) |
| දීපර් කාලීන තැන්පතු ආයෝජන/බැහැරකිරීම් | 29,787,904 | (3,657,674) | 29,787,904 | (3,657,674) |
| කෙටි කාලීන තැන්පතු ආයෝජන/බැහැරකිරීම් | (193,278,230) | 134,477,766 | (152,600,707) | 134,477,766 |
| පොළී ආදායම් | 217,808,170 | 201,368,165 | 213,907,634 | 199,625,758 |
| ආයෝජන ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහ | (457,907,236) | (476,784,705) | (301,582,945) | (288,858,254) |
| මූල්‍ය ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ | | | | |
| මූල්‍ය කල්බදු බැරකම් ගෙවීම් | (41,542,109) | (15,569,700) | (18,109,962) | (4,028,559) |
| මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහ | (41,542,109) | (15,569,700) | (18,109,962) | (4,028,559) |
| මුදල් සහ මුදල් හා සමාන දෑ වල ශුද්ධ වැඩිවීම/(අඩුවීම) | (135,325,620) | (31,091,396) | (153,957,647) | (15,110,424) |
| ආරම්භයේදී මුදල් සහ මුදල් හා සමාන දෑ | 534,761,471 | 565,852,867 | 464,311,326 | 479,421,750 |
| අවසානයේදී මුදල් සහ මුදල් හා සමාන දෑ (සටහන 20) | 399,435,851 | 534,761,471 | 310,353,679 | 464,311,326 |

වරහන් තුල ඇති අගයන්ගෙන් අඩුකිරීම් නිරූපණය කෙරේ.

පිටු අංක 11 සිට 36 දක්වා පිටු වල මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශන වල ඒකාබද්ධ කොටසකි.

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය

සමකොටස් වෙහස් වීම පිළිබඳ ප්‍රකාශනය

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

| | මිලදුම්කා | | | |
|---|-----------------|-----------------|-----------------|---------------|
| | දායක ප්‍රාග්ධනය | ප්‍රාග්ධන සංචිත | රඳවාගත් ඉපැයීම් | එකතුව |
| | රු. | රු. | රු. | රු. |
| 2012 ජනවාරි 01 දිනට ශේෂය | 500,000 | 12,697,551 | 3,245,900,524 | 3,259,098,075 |
| පෙර වෂර් හා සම්බන්ධ දෝෂ නිවැරදි කිරීම (සටහන A) | - | - | 18,209,443 | 18,209,443 |
| 2012 ජනවාරි 01 දිනට ප්‍රතිප්‍රකාශිත ශේෂය | 500,000 | 12,697,551 | 3,264,109,967 | 3,277,307,518 |
| වෂර්‍ය සඳහා ප්‍රතිප්‍රකාශිත ලාභය (සටහන 29) | - | - | 396,282,499 | 396,282,499 |
| 2012 වෂර්‍යේදී පෙර කාලපරිච්ඡේදය සඳහා ගැලපීම් | - | - | 96,622,595 | 96,622,595 |
| ප්‍රාග්ධන සංචිත මාරු කිරීම | - | (9,669,551) | 9,669,551 | - |
| 2012 දෙසැම්බර් 31 දිනට ශේෂය | 500,000 | 3,028,000 | 3,766,684,612 | 3,770,212,612 |
| 2013 ජනවාරි 01 දිනට ශේෂය | 500,000 | 3,028,000 | 3,766,684,612 | 3,770,212,612 |
| වෂර්‍ය සඳහා ශුද්ධ ලාභය | - | - | 328,222,120 | 328,222,120 |
| වෙනත් විස්තීණර් ආදායම් | - | - | - | - |
| 2013 දෙසැම්බර් 31 වැනි දිනට ශේෂය | 500,000 | 3,028,000 | 4,094,906,732 | 4,098,434,732 |

| | සමුහය | | | |
|--|-----------------|-----------------|-----------------|---------------|
| | දායක ප්‍රාග්ධනය | ප්‍රාග්ධන සංචිත | රඳවාගත් ඉපැයීම් | එකතුව |
| | රු. | රු. | රු. | රු. |
| 2012 ජනවාරි 01 දිනට ශේෂය | 500,000 | 12,697,551 | 3,247,819,226 | 3,261,016,777 |
| පෙර වෂර් හා සම්බන්ධ දෝෂ නිවැරදි කිරීම (සටහන A) | - | - | 18,209,443 | 18,209,443 |
| 2012 ජනවාරි 01 දිනට ශේෂය | 500,000 | 12,697,551 | 3,266,028,669 | 3,279,226,220 |
| වෂර්‍ය සඳහා ප්‍රතිප්‍රකාශිත ලාභය (සටහන 29) | - | - | 404,175,705 | 404,175,705 |
| වෙනත් විස්තීණර් ආදායම් | - | - | - | - |
| 2012 වෂර්‍යේදී පෙර කාලපරිච්ඡේදය සඳහා ගැලපීම් | - | - | 96,622,595 | 96,622,595 |
| ප්‍රාග්ධන සංචිත මාරු කිරීම | - | (9,669,551) | 9,669,551 | - |
| 2012 දෙසැම්බර් 31 දිනට ශේෂය | 500,000 | 3,028,000 | 3,776,496,520 | 3,780,024,520 |
| 2013 ජනවාරි 01 දිනට ශේෂය | 500,000 | 3,028,000 | 3,776,496,520 | 3,780,024,520 |
| වෂර්‍ය සඳහා ශුද්ධ ලාභය | - | - | 342,221,729 | 342,221,729 |
| වෙනත් විස්තීණර් ආදායම් | - | - | - | - |
| 2013 දෙසැම්බර් 31 වැනි දිනට ශේෂය | 500,000 | 3,028,000 | 4,118,718,249 | 4,122,246,249 |

පිටු අංක 11 සිට 36 දක්වා පිටු වල මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශන වල ඒකාබද්ධ කොටසකි.

සටහන A : පෙර වෂර් හා සම්බන්ධිත දෝෂ නිවැරදි කිරීම

ආදායම් ගණනයේදී සිදු වූ දෝෂයක් හේතුවෙන් 2011 වෂර්‍ය තුළ සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති සඳහා ආදායම් ඇස්තමේන්තු කිරීම වැඩිපුර දක්වා ඇත. මෙම දෝෂය ඉදිකිරීම් ආදායම්වලට සහ පාරිභෝගිකයාගෙන් හිඟව පවතින රු. 18,209,454කට බලපා ඇත.

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (ඉදිරියට)

සෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

| සටහන | සමූහය | | මඉලකා | |
|--------------------------------|-----------------------|-----------------|-----------------------|-----------------|
| | 2013 රු. | 2012 රු. | 2013 රු. | 2012 රු. |
| | | ප්‍රතිප්‍රකාශිත | | ප්‍රතිප්‍රකාශිත |
| 9 ආදායම | | | | |
| ඉදිකිරීම් ආදායම | 13,043,575,541 | 11,542,700,246 | 13,042,021,420 | 11,542,700,246 |
| උපදේශන ආදායම | 2,089,142,617 | 1,508,704,323 | 2,089,142,617 | 1,508,704,323 |
| | 15,132,718,158 | 13,051,404,569 | 15,131,164,037 | 13,051,404,569 |
| 10 විකුණුම් පිරිවැය | | | | |
| ඉදිකිරීම් පිරිවැය | 11,838,271,644 | 10,390,504,534 | 11,971,761,706 | 10,454,736,186 |
| උපදේශන පිරිවැය | 1,442,568,165 | 1,036,569,346 | 1,442,568,165 | 1,036,569,346 |
| | 13,280,839,809 | 11,427,073,880 | 13,414,329,871 | 11,491,305,532 |
| 11 වෙනත් ආදායම් | | | | |
| විවිධ ආදායම් | 124,032,076 | 101,860,400 | 116,987,292 | 89,669,539 |
| කුලියට දීමේ ආදායම් | 9,055,671 | 141,365,778 | 7,383,222 | 141,365,778 |
| ප්‍රතිප්‍රකාශන කල හැකි පිරිවැය | 23,486,195 | 107,819,931 | 23,486,195 | 103,730,202 |
| විවිධ ආදායම් | - | 43,733,475 | - | 43,733,475 |
| ස්ථාවර තැන්පතු මත විනිමය අලාභ | (3,128,784) | (263,795) | (3,128,784) | (263,795) |
| | 153,445,158 | 394,515,789 | 144,727,925 | 378,235,199 |
| 12 ශුද්ධ මූල්‍ය ආදායම් | | | | |
| මූල්‍ය ආදායම | | | | |
| පොළී ආදායම | 217,808,170 | 201,368,165 | 213,907,634 | 199,625,758 |
| | 217,808,170 | 201,368,165 | 213,907,634 | 199,625,758 |
| මූල්‍ය පිරිවැය | | | | |
| මූල්‍ය පිරිවැය | (22,154,752) | (24,343,420) | (17,532,829) | (20,123,026) |
| | (22,154,752) | (24,343,420) | (17,532,829) | (20,123,026) |
| ශුද්ධ මූල්‍ය ආදායම | 195,653,418 | 177,024,745 | 196,374,805 | 179,502,732 |

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (ඉදිරියට)

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

| සටහන | සමූහය | | මඉලකා | |
|---|--------------------|-----------------|--------------------|-----------------|
| | 2013 රු. | 2012 රු. | 2013 රු. | 2012 රු. |
| | | ප්‍රතාප්‍රකාශිත | | ප්‍රතිප්‍රකාශිත |
| 14 ආදායම් බදු | | | | |
| 14.1 ව්‍යවස්ථාපිත බදු වියදම් (සටහන 14.2) | 267,791,716 | 259,871,110 | 256,524,029 | 254,002,864 |
| විලම්බිත බදු වෙන්කිරීම් | - | 15,033 | - | - |
| පෙර ව්‍යවස්ථාපිත සඳහා ගැලපීම් | - | 31,791,202 | - | 31,791,200 |
| | 267,791,716 | 291,677,345 | 256,524,029 | 285,794,064 |
| 14.2 ගිණුම්කරණ ලාභයට බදු අයකළ හැකි ලාභය සැසඳීම | | | | |
| ආදායම් බදු වියදමට පෙර ගිණුම්කරණ ලාභය | 610,013,445 | 695,853,050 | 584,746,149 | 682,076,563 |
| මුළු ප්‍රතික්ෂේපිත අයිතම | 353,679,750 | 478,211,906 | 272,014,299 | 435,290,369 |
| මුළු අවසර දිය හැකි අයිතම | 770,417,459 | 197,493,732 | 187,287,575 | 172,961,541 |
| | 710,259,396 | 679,772,285 | 654,244,127 | 654,330,215 |
| නිදහස් කළ ආදායම | - | - | - | - |
| බදු අයකළ හැකි ආදායම | 710,259,396 | 679,772,285 | 654,244,127 | 654,330,215 |
| ඉදිකිරීම් ආදායම මත බදු @ 12% | 45,890,669 | 47,719,522 | 44,428,270 | 46,989,034 |
| වෙනත් ආදායම් මත බදු @ 28% | 91,794,397 | 78,709,138 | 79,522,392 | 73,571,380 |
| ලාභාංශ බදු | 130,106,650 | 133,442,450 | 132,573,366 | 133,442,450 |
| ව්‍යවස්ථාපිත ආදායම් බදු වියදම් | 267,791,716 | 259,871,110 | 256,524,029 | 254,002,864 |

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (ලදිරියට)

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

15 දේපල, පිරිසක සහ යන්ත්‍රෝපකරණ

15.1 මගුලකා

| | ඉඩම් | ගොඩනැගිලි | ගෘහභාණ්ඩ සහ සවිකිරීම් | ඉදිකිරීම් මෙවලම් සහ උපකරණ | කාර්යාල උපකරණ | පිරිසක සහ යන්ත්‍රෝපකරණ | කන්ටේනර් | පරිගණක මෝටර් වාහන | පුස්තකාල පොත් | කෙරෙහි පවතින ප්‍රාග්ධන කාර්යයන් | එකතුව |
|-------------------------------------|----------------------|--------------------|-----------------------|---------------------------|-------------------|------------------------|-------------------|-------------------|--------------------|---------------------------------|----------------------|
| | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. |
| පිරිසක | | | | | | | | | | | |
| 2012 ජනවාරි 1 දිනට ශේෂය | 1,689,236,867 | 412,386,979 | 33,959,294 | 94,137,998 | 32,741,217 | 86,678,173 | 5,020,089 | 68,775,990 | 263,416,411 | 1,546,759 | 2,832,585,056 |
| වෘත්තීය තුළ එකතු කිරීම / මාරුකිරීම | 12,500,000 | 136,801,539 | 14,880,930 | 66,409,259 | 11,669,222 | 119,738,505 | 7,448,519 | 17,117,396 | 92,892,444 | 456,925 | 617,408,237 |
| වෘත්තීය තුළ බැහැර කිරීම / මාරුකිරීම | - | - | (8,642,544) | (22,348,530) | (7,853,182) | (1,917,576) | (347,713) | (13,751,461) | (4,658,975) | (288,762) | (59,808,743) |
| 2012 දෙසැම්බර් 31 දිනට ශේෂය | 1,701,736,867 | 549,188,518 | 40,197,680 | 138,198,727 | 36,557,256 | 204,499,103 | 12,120,896 | 72,141,925 | 351,649,880 | 1,714,922 | 3,390,184,550 |
| 2013 ජනවාරි 1 දිනට ශේෂය | 1,701,736,867 | 549,188,518 | 40,197,680 | 138,198,727 | 36,557,256 | 204,499,103 | 12,120,896 | 72,141,925 | 1,714,922 | 282,178,776 | 3,390,184,550 |
| වෘත්තීය තුළ එකතු කිරීම | - | 262,452,602 | 12,365,599 | 27,654,165 | 12,839,867 | 270,845,319 | 260,000 | 27,133,524 | 28,820,125 | 78,928 | 644,451,359 |
| වෘත්තීය තුළ බැහැර කිරීම / කපා හැරීම | - | - | (360,020) | (39,940) | (335,174) | - | - | (122,626) | (1,871,243) | (509,658) | (251,773,582) |
| 2013 දෙසැම්බර් 31 දිනට ශේෂය | 1,701,736,867 | 811,641,120 | 52,203,260 | 165,812,952 | 49,061,949 | 475,344,422 | 12,380,896 | 99,152,822 | 378,598,761 | 1,284,192 | 3,779,623,664 |
| සමුච්චිත ක්‍රමකෂය | | | | | | | | | | | |
| 2012 ජනවාරි 1 දිනට ශේෂය | - | 30,655,119 | 8,577,232 | 30,973,610 | 10,737,203 | 19,123,088 | 1,213,381 | 21,978,570 | 65,834,271 | 323,746 | 189,416,221 |
| වෘත්තීය තුළ එකතු කිරීම | - | 40,326,669 | 5,311,713 | 27,803,273 | 5,438,480 | 32,798,163 | 2,377,145 | 14,698,487 | 86,995,935 | 205,229 | 215,955,094 |
| වෘත්තීය තුළ බැහැර කිරීම / මාරුකිරීම | - | - | (5,627,687) | (14,791,596) | (6,651,070) | (860,702) | (347,713) | (12,517,471) | (3,585,636) | (126,976) | (44,508,850) |
| 2012 දෙසැම්බර් 31 දිනට ශේෂය | - | 70,981,788 | 8,261,258 | 43,985,287 | 9,524,613 | 51,060,549 | 3,242,812 | 24,159,586 | 149,244,570 | 401,999 | 360,862,464 |
| 2013 ජනවාරි 1 දිනට ශේෂය | - | 70,981,788 | 8,261,258 | 43,985,287 | 9,524,613 | 51,060,549 | 3,242,812 | 24,159,586 | 149,244,570 | 401,999 | 360,862,464 |
| වෘත්තීය තුළ එකතු කිරීම | - | 40,366,763 | 5,974,329 | 36,454,983 | 6,626,787 | 82,893,274 | 2,464,653 | 17,593,551 | 89,065,461 | 218,838 | 281,658,637 |
| වෘත්තීය තුළ බැහැර කිරීම / කපා හැරීම | - | - | (112,141) | (6,443) | (127,964) | (10,869) | - | (70,056) | (1,409,761) | (182,039) | (1,919,272) |
| 2013 දෙසැම්බර් 31 දිනට ශේෂය | - | 111,348,550 | 14,123,446 | 80,433,827 | 16,023,436 | 133,942,954 | 5,707,465 | 41,683,081 | 236,900,270 | 438,798 | 640,601,829 |
| ඉද්ධ පොත් අගය | | | | | | | | | | | |
| 2013 ජනවාරි 1 දිනට ශේෂය | 1,701,736,867 | 478,206,730 | 31,936,422 | 94,213,440 | 27,032,643 | 153,438,553 | 8,878,084 | 47,982,339 | 202,405,310 | 1,312,923 | 3,029,322,086 |
| 2013 දෙසැම්බර් 31 දිනට ශේෂය | 1,701,736,867 | 700,292,570 | 38,079,814 | 85,379,125 | 33,038,513 | 341,401,467 | 6,673,431 | 57,469,741 | 141,698,491 | 845,394 | 3,139,021,834 |

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය
මූල්‍ය ප්‍රකාශන සලසා සටහන් (ලදීරියට)

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

15 දේපල, පිරිසක සහ යන්ත්‍රෝපකරණ

15.2 සමූහය

| | ඉඩම් | ගොඩනැගිලි | ගෘහභාණ්ඩ සහ සවිකිරීම් | දේශීය මෙවලම් සහ උපකරණ | කායාරූප උපකරණ | පිරිසක සහ යන්ත්‍රසමූහ | කන්වේනර | පරිගණක මෙද්වර් වාහන | පුස්තකාල පොත් | මෙරෙමන් පවතින ආර්ථික කාර්යාල | එකතුව |
|--------------------------------------|---------------|-------------|-----------------------|-----------------------|---------------|-----------------------|------------|---------------------|---------------|------------------------------|---------------|
| | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. | රු. |
| පිරිස | | | | | | | | | | | |
| 2012 ජනවාරි 1 දිනට ශේෂය | 1,689,236,867 | 412,386,979 | 34,654,647 | 94,176,898 | 33,495,140 | 88,529,795 | 5,020,089 | 69,832,690 | 286,647,818 | 1,546,759 | 2,860,212,961 |
| වෘත්තීය තුළ එකතු කිරීම / මාරුකිරීම | 12,500,000 | 166,935,142 | 15,901,134 | 74,410,357 | 13,065,097 | 140,043,921 | 7,615,185 | 18,761,186 | 252,638,649 | 456,925 | 839,821,095 |
| වෘත්තීය තුළ බැහැර කිරීම / මාරුකිරීම | - | - | (8,642,544) | (22,348,530) | (7,853,182) | (1,917,576) | (347,713) | (13,751,461) | (4,658,975) | (288,762) | (59,808,743) |
| 2012 දෙසැම්බර් 31 දිනට ශේෂය | 1,701,736,867 | 579,322,121 | 41,913,238 | 146,238,725 | 38,707,054 | 226,656,141 | 12,287,562 | 74,842,415 | 534,627,491 | 1,714,922 | 3,640,225,312 |
| 2013 ජනවාරි 1 දිනට ශේෂය | 1,701,736,867 | 579,322,121 | 41,913,238 | 146,238,725 | 38,707,054 | 226,656,141 | 12,287,562 | 74,842,415 | 534,627,491 | 1,714,922 | 3,640,225,312 |
| වෘත්තීය තුළ එකතු කිරීම | 8,415,147 | 271,919,179 | 15,241,460 | 40,622,341 | 16,233,666 | 277,185,891 | 4,326,800 | 32,358,704 | 95,615,318 | 78,928 | 763,998,662 |
| වෘත්තීය තුළ බැහැර කිරීම / කපා හැරීම් | - | - | (360,020) | (39,940) | (335,174) | - | - | (122,626) | (1,871,243) | (509,658) | (255,012,245) |
| 2013 දෙසැම්බර් 31 දිනට ශේෂය | 1,710,152,014 | 851,241,300 | 56,794,678 | 186,821,126 | 54,605,545 | 503,842,032 | 16,614,362 | 107,078,492 | 628,371,566 | 1,284,192 | 4,149,211,730 |
| සමුච්චිත ක්‍රමණය | | | | | | | | | | | |
| 2012 ජනවාරි 1 දිනට ශේෂය | - | 30,655,119 | 8,664,151 | 30,982,640 | 10,834,201 | 19,493,413 | 1,213,381 | 22,189,910 | 71,642,122 | 323,746 | 195,998,683 |
| වෘත්තීය තුළ එකතු කිරීම | - | 42,586,689 | 5,526,160 | 29,247,871 | 5,763,316 | 37,229,571 | 2,410,478 | 15,238,585 | 132,740,337 | 205,229 | 270,948,236 |
| වෘත්තීය තුළ බැහැර කිරීම / මාරුකිරීම | - | - | (5,627,687) | (14,791,596) | (6,651,070) | (860,702) | (347,713) | (12,517,471) | (3,585,636) | (126,976) | (44,508,850) |
| 2012 දෙසැම්බර් 31 දිනට ශේෂය | - | 73,241,808 | 8,562,624 | 45,438,915 | 9,946,448 | 55,862,282 | 3,276,146 | 24,911,024 | 200,796,824 | 401,999 | 422,438,069 |
| 2013 ජනවාරි 1 දිනට ශේෂය | - | 73,241,808 | 8,562,624 | 45,438,915 | 9,946,448 | 55,862,282 | 3,276,146 | 24,911,024 | 200,796,824 | 401,999 | 422,438,069 |
| වෘත්තීය තුළ එකතු කිරීම | - | 43,229,660 | 6,548,255 | 40,950,203 | 7,245,767 | 88,592,795 | 3,623,202 | 19,178,685 | 151,508,662 | 218,838 | 361,096,067 |
| වෘත්තීය තුළ බැහැර කිරීම / කපා හැරීම් | - | - | (112,141) | (6,443) | (127,964) | (10,869) | - | (70,056) | (1,409,761) | (182,039) | (1,919,272) |
| 2013 දෙසැම්බර් 31 දිනට ශේෂය | - | 116,471,468 | 14,998,738 | 86,382,675 | 17,064,250 | 144,444,208 | 6,899,347 | 44,019,653 | 350,895,725 | 438,798 | 781,614,864 |
| දේශීය පොත් අගය | | | | | | | | | | | |
| 2013 ජනවාරි 1 දිනට ශේෂය | 1,701,736,867 | 506,080,313 | 33,350,614 | 100,799,810 | 28,760,607 | 170,793,859 | 9,011,416 | 49,931,391 | 333,830,667 | 1,312,923 | 3,217,787,244 |
| 2013 දෙසැම්බර් 31 දිනට ශේෂය | 1,710,152,014 | 734,769,832 | 41,795,940 | 100,438,451 | 37,541,295 | 359,397,823 | 9,715,015 | 63,058,839 | 277,475,840 | 845,394 | 3,367,596,865 |

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (ඉදිරියට)

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

| සටහන් අංක | | සමූහය | | මඉලකා | |
|-----------------|---|-----------------------|-----------------------|----------------------|----------------------|
| | | 2013 රු. | 2012 රු. | 2013 රු. | 2012 රු. |
| | | | ප්‍රතිප්‍රකාශිත | | ප්‍රතිප්‍රකාශිත |
| 16 | ආයෝජන | | | | |
| | දීසර් කාලීන ආයෝජන (සටහන 16.1) | 38,326,397 | 68,114,301 | 38,326,417 | 68,114,321 |
| | කෙටි කාලීන ආයෝජන (සටහන 16.2) | 1,769,259,420 | 1,572,852,406 | 1,728,581,897 | 1,572,852,406 |
| | | 1,807,585,817 | 1,640,966,707 | 1,766,908,314 | 1,640,966,727 |
| 16.1 | දීසර් කාලීන ආයෝජන | | | | |
| | ණය සහ ලැබිය යුතු මූල්‍ය වත්කම් | 36,326,397 | 66,114,301 | 36,326,397 | 66,114,301 |
| | ස්ථාවර තැන්පත් වල ආයෝජන | | | | |
| | විකිණීමේ අති මූල්‍ය වත්කම් | | | | |
| | කොටස්වල ආයෝජන | 2,000,000 | 2,000,000 | 2,000,000 | 2,000,000 |
| | | 38,326,397 | 68,114,301 | 38,326,397 | 68,114,301 |
| | අනුබද්ධිත ආයතන වල ආයෝජන (අප්‍රකාශිත) | | | | |
| | මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්.) සමාගම | - | - | 20 | 20 |
| | | - | - | 20 | 20 |
| | | 38,326,397 | 68,114,301 | 38,326,417 | 68,114,321 |
| 16.2 | කෙටි කාලීන ආයෝජන | | | | |
| | රෙපෝ | 249,575,176 | - | 249,575,176 | - |
| | කෙටි කාලීන ආයෝජන | 1,519,684,244 | 1,572,852,406 | 1,479,006,721 | 1,572,852,406 |
| | | 1,769,259,420 | 1,572,852,406 | 1,728,581,897 | 1,572,852,406 |
| 17 | බඩු වට්ටෝරු | | | | |
| | බඩු වට්ටෝරු | 4,463,632 | 94,197,005 | 1,717,673 | - |
| | කෙරෙහි පවතින කායර්‍යන් | 742,358,684 | 573,086,285 | 412,613,836 | 473,612,890 |
| | | 746,822,316 | 667,283,290 | 414,331,509 | 473,612,890 |
| 18 | වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දේ | | | | |
| | වෙළඳ ලැබිය යුතු දේ (සටහන 18.1) | 11,987,057,414 | 9,451,783,300 | 8,431,588,535 | 7,369,549,568 |
| | වෙනත් ලැබිය යුතු දේ (සටහන 18.2) | 73,888,534 | 98,103,575 | 72,028,982 | 93,019,352 |
| | තැන්පතු, පෙරගෙවීම් සහ අත්තිකාරම් (සටහන 18.3) | 973,327,775 | 1,210,156,739 | 961,829,297 | 1,123,989,881 |
| | | 13,034,273,723 | 10,760,043,614 | 9,465,446,814 | 8,586,558,801 |
| 18.1 | වෙළඳ ලැබිය යුතු දේ | | | | |
| | ණය කරුවන් | 8,678,703,483 | 6,449,261,056 | 6,163,233,556 | 5,131,312,236 |
| | සේවාදායකයින්ගෙන් හිඟ | 1,621,329,837 | 2,032,777,542 | 1,073,170,531 | 1,357,100,354 |
| | රඳවාගත් ලැබිය යුතු දේ | 2,512,560,140 | 1,524,454,179 | 2,020,720,494 | 1,435,846,455 |
| | අඩුකලා - අගය අඩුවීම සඳහා වෙන්කිරීම් (සටහන 18.1.1) | (825,536,046) | (554,709,477) | (825,536,046) | (554,709,477) |
| | | 11,987,057,414 | 9,451,783,300 | 8,431,588,535 | 7,369,549,568 |
| 18.1.1 | අගය අඩුවීම සඳහා වෙන්කිරීම් | | | | |
| | ණයගැනීයන් | 825,536,046 | 554,709,477 | 825,536,046 | 554,709,477 |
| | | 825,536,046 | 554,709,477 | 825,536,046 | 554,709,477 |
| 18.1.1.1 | ලැබිය යුතු වෙළඳ | | | | |
| | අගය අඩුවීම සඳහා වෙන්කිරීම් | 554,709,477 | 446,875,114 | 554,709,477 | 446,875,114 |
| | ආරම්භයේදී ශේෂය | 270,826,569 | 256,904,814 | 270,826,569 | 256,904,814 |
| | කපාහල මුදල | - | (114,543,106) | - | (114,543,106) |
| | අවසානයේදී ශේෂය | - | (34,527,346) | - | (34,527,346) |
| | | 825,536,046 | 554,709,477 | 825,536,046 | 554,709,477 |
| 18.2 | වෙනත් ලැබිය යුතු දේ | | | | |
| | කායර් මණ්ඩල ණය | 47,408,231 | 46,866,413 | 47,408,231 | 46,366,413 |
| | පෙරගෙවූ කායර් මණ්ඩල පිරිවැය | 6,131,394 | 6,560,208 | 6,131,394 | 6,560,208 |
| | පොදු අවිනිශ්චිතතා | (1,675) | (320,414) | (1,675) | - |
| | විවිධ ණයගැනීයන් | 19,378,557 | 42,241,359 | 17,519,005 | 37,943,045 |
| | WHT ලැබිය යුතු දේ | 972,027 | 2,756,009 | 972,027 | 2,149,686 |
| | | 73,888,534 | 98,103,575 | 72,028,982 | 93,019,352 |
| 18.3 | තැන්පතු, පෙරගෙවීම් සහ අත්තිකාරම් | | | | |
| | තැන්පතු | 7,469,980 | 19,668,343 | 7,330,820 | 15,568,343 |
| | අත්තිකාරම් | 958,880,130 | 1,176,474,225 | 948,159,088 | 1,102,158,038 |
| | පෙරගෙවීම් | 6,977,665 | 14,014,171 | 6,339,389 | 6,263,500 |
| | | 973,327,775 | 1,210,156,739 | 961,829,297 | 1,123,989,881 |
| 19 | සම්බන්ධිත පාඨවල සමාගම්වලින් හිඟ | | | | |
| | මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්.) සමාගම | - | - | 1,083,035,301 | 234,753,626 |
| | | - | - | 1,083,035,301 | 234,753,626 |

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (ඉදිරියට)

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

| සටහන | සමූහය | | මඉලකා | |
|---|--------------------|--------------------|--------------------|--------------------|
| | 2013 රු. | 2012 රු. | 2013 රු. | 2012 රු. |
| | | ප්‍රතිප්‍රකාශිත | | ප්‍රතිප්‍රකාශිත |
| 20 මුදල් සහ මුදල් හා සමාන දේ | | | | |
| හිතකර ශේෂයන් | | | | |
| අනේ සහ බැංකුවේ ඇති මුදල් | 395,979,023 | 528,870,657 | 306,896,851 | 462,019,676 |
| බැංකු අග්‍රිම | 269,607 | 60,000 | 269,607 | 60,000 |
| සංක්‍රමනයෙහි ඇති මුදල් | 3,187,221 | 5,830,814 | 3,187,221 | 2,231,650 |
| | 399,435,851 | 534,761,471 | 310,353,679 | 464,311,326 |
| අහිතකර ශේෂයන් | | | | |
| බැංකු අයිරා | - | - | - | - |
| මුදල් ප්‍රවාහ අවශ්‍යතාවය සඳහා මුදල් සහ මුදල් හා සමාන දේ | 399,435,851 | 534,761,471 | 310,353,679 | 464,311,326 |
| 21 කල්බදු ණයකරුවන් | | | | |
| එක් වෂර්යක් තුළ ගෙවිය යුතු ගණන | 23,368,376 | 36,544,774 | 11,650,020 | 18,740,207 |
| එක් වෂර්යකට පසුව ගෙවිය යුතු ගණන | 7,199,960 | 35,565,671 | 604,418 | 11,624,193 |
| | 30,568,336 | 72,110,445 | 12,254,438 | 30,364,400 |
| 22 විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම් | | | | |
| ජනවාරි 01 දිනට ශේෂය | 228,787,990 | 203,004,443 | 228,787,990 | 203,004,443 |
| වෂර්ය සඳහා වෙන්කිරීම/(ප්‍රතිවතර්න) | (1,331,068) | 54,909,537 | (1,331,068) | 54,909,537 |
| | 227,456,922 | 257,913,980 | 227,456,922 | 257,913,980 |
| වෂර්ය තුළ කරන ලද ගෙවීම් | (23,452,024) | (29,125,990) | (23,452,024) | (29,125,990) |
| දෙසැම්බර් 31 දිනය ශේෂය | 204,004,898 | 228,787,990 | 204,004,898 | 228,787,990 |

2013 ජනවාරි 01 දිනට හෝ පසුව ආරම්භ වන මූල්‍ය ප්‍රකාශන සඳහා LKAS 19- සේවක ප්‍රතිලාභ, අනාගත අවස්ථාවන් සලකමින් සමූහය විසින් යොදාගෙන ඇත. එබැවින්, සන්සන්දනාත්මක අගයන් ගලපා නොමැත.

2013 දෙසැම්බර් 31 වැනි දිනට මඉලකා සහ සමූහයේ විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම්, වෘත්තීය සුදුසුකම් සහිත ආයුගණක ආයතනයක් වන ඇක්වුරියල් ඇන්ඩ් මැනේජ්මන්ට් කන්සල්ටන්ට්ස් (පෞද්.) සමාගම මගින් සිදු කරන ආයුගණක තක්සේරු මත පදනම් වේ. ඒ අනුව, 2013 දෙසැම්බර් 31 වැනි දිනට මඉලකා සහ සමූහයෙහි අපර් දැක්වූ ප්‍රතිලාභ බැඳීමෙහි අරමුදල් නොලැබූ වතර්මාන වටිනාකම රු.මිලියන 2014කි

- ඇ) ගණනය කිරීමේදී යොදාගත් ප්‍රධාන මූලිකාංග පහත දක්වා ඇත;
 - වට්ටම් අනුපාතය 10%
 - වැටුප් වැඩිකිරීමේ අනුපාතය 12%
 - සේවක පිරිවැටුම් සාධකය 0.01% - 0.15%
 - විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60

ආ) පාරිභෝගික බැරකමෙහි ආයුගණක තක්සේරුව සිදු කළ පළමු වෂර්ය වන බැවින් පොළී පිරිවැය, වතර්මාන සේවා පිරිවැය, ආයුගණක ලාභ/(අලාභ) ඇස්තමේන්තු කළ නොහැක.

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (ඉදිරියට)

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

| සටහන | සමුහය | | මඉලකා | |
|--|-----------------------|-----------------------|-----------------------|-----------------------|
| | 2013 රු. | 2012 රු. | 2013 රු. | 2012 රු. |
| | | ප්‍රතිප්‍රකාශිත | | ප්‍රතිප්‍රකාශිත |
| 23 වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දේ | | | | |
| වෙළඳ ගෙවිය යුතු දේ (සටහන් 24.1) | 12,648,867,766 | 10,926,391,737 | 10,857,531,858 | 9,033,249,017 |
| වෙනත් ගෙවිය යුතු දේ (සටහන 24.2) | 1,802,826,295 | 1,402,184,163 | 475,760,096 | 986,093,778 |
| | 14,451,694,061 | 12,328,575,900 | 11,333,291,954 | 10,019,342,795 |
| 23.1 වෙළඳ ගෙවිය යුතු දේ | | | | |
| ණයගැනියන් | 3,768,792,440 | 951,095,780 | 3,768,792,440 | 756,638,966 |
| ගණ්‍යදෙනුකරුවන්ට හිඟ | 3,973,030,147 | 4,699,511,763 | 2,743,356,823 | 3,793,118,525 |
| සේවයේ යෙදවීමේ සහ වෙනත් අත්තිකාරම් | 4,209,970,258 | 4,833,237,386 | 3,657,367,563 | 4,041,787,838 |
| කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු රඳවාගැනීම් | 697,074,921 | 442,546,808 | 688,015,032 | 441,703,688 |
| | 12,648,867,766 | 10,926,391,737 | 10,857,531,858 | 9,033,249,017 |
| 23.2 වෙනත් ගෙවිය යුතු දේ | | | | |
| වෙනත් අත්තිකාරම් | 915,677 | 2,194,902 | 915,678 | 2,194,903 |
| නොගෙවූ වැටුප් | 7,417,852 | - | 7,417,852 | - |
| විවිධ ණයගැනියන් | 29,408,835 | 303,832,483 | 26,721,535 | 204,744,811 |
| ගෙවිය යුතු තැන්පත් | 375,532 | 228,700 | 375,532 | 105,000 |
| උපචිත වියදම් | 1,578,059,935 | 976,607,953 | 308,058,001 | 702,123,702 |
| VAT සභා වෙන් කිරීම | - | - | - | - |
| PAYE බදු | 2,203,247 | 8,174,708 | 2,203,247 | 8,174,708 |
| රැඳවුම් බදු සඳහා වෙන්කිරීම් | - | 5,598,635 | - | 5,073,635 |
| වෙනත් බදු | 184,445,217 | 105,546,782 | 130,068,251 | 63,677,019 |
| | 1,802,826,295 | 1,402,184,163 | 475,760,096 | 986,093,778 |
| 24 ගෙවිය යුතු ආදායම් බදු | | | | |
| වෂර්‍ය ආරම්භයේදී ශේෂය | 382,092,902 | 452,561,417 | 374,116,600 | 450,453,362 |
| වෂර්‍ය සඳහා ආදායම් බදු | 267,791,716 | 259,871,110 | 256,524,029 | 254,002,864 |
| පසුගිය වෂර්‍යට අදාළව වෙන් කිරීම් | - | 31,791,200 | - | 31,791,200 |
| වෂර්‍ය තුළ සිදු කරන ලද ගෙවීම් | (94,859,808) | (362,130,826) | (92,000,000) | (362,130,826) |
| රැඳවුම් බදු | (8,051,923) | - | (7,529,200) | - |
| වෂර්‍ය අවසානයේදී ශේෂය | 546,972,887 | 382,092,902 | 531,111,429 | 374,116,600 |

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (ඉදිරියට)

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

25 සම්බන්ධිත පාශර්ව සමඟ ගනුදෙනු

මඉලකා

25.1 අනුබද්ධිත ආයතන සමඟ ගනුදෙනු

(අ) මධ්‍යම ඉංජිනේරු සේවා (පොදු.) සමාගම

නිහාල් රූපසංභ මහතා ප්‍රධාන ආයතනයේ (මඉලකා) සහ සමූහයේ අනුබද්ධිත ආයතනයේ (මඉසේස) සභාපති වන අතර 2013 දෙසැම්බර් 31 වැනි දින සිට මඉලකා හි අධ්‍යක්ෂවරුන් වූ එම්.ඒ.පී. හේමචන්ද්‍ර, එස්.එම්.එන්.එල්. සේනානායක, එස්.එස්.එදිරිවීර යන මහත්වරුන් මඉසේස හි ද අධ්‍යක්ෂවරුන් විය. සමාගම සමාලෝචිත වෂර්‍ය තුළදී මඉලකා සමඟ ගනුදෙනු සිදු කර ඇති අතර විස්තර පහත දක්වා ඇත

තවද, ජී.ඩී.ඒ. පියතිලක සහ කේ.එල්.එස්. සහබන්දු යන මහත්වරුන් මඉලකා හි ප්‍රධාන කළමනාකරණ තනතුරු දරන්නන් වන අතර මඉසේස හි අධ්‍යක්ෂවරුන්ද වේ.

| ගනුදෙනු වල ස්වභාවය | වටිනාකම | |
|------------------------------------|-----------------|-----------------|
| | 2013 රු. | 2012 රු. |
| උප කොන්ත්‍රාත් පිරිවැය | (5,155,549,499) | (3,935,925,846) |
| වාහන කුලියට ගැනීමේ වියදම් | (25,688,266) | (8,887,483) |
| CESL වෙනුවෙන් තාර මිලදී ගැනීම | 319,671,931 | 252,577,976 |
| තාර මිලදී ගැනීම සඳහා ලැබුණු ගෙවීම් | (48,004,236) | (46,473,865) |
| යන්ත්‍රසූත්‍ර කුලියට දීමේ ආදායම | 1,672,449 | 100,481,421 |
| වැටුප් ගෙවීම ප්‍රතිපූරණය කිරීම | 55,739,420 | |
| මුදල් මාරු කිරීම | 6,368,258 | 108,624,689 |
| රසායනාගාර පරීක්ෂා වල ආදායම | 2,070,545 | |
| උපදේශන ගාස්තු පිරිවැය | (500,000) | |
| ඉදිකිරීම් වියදම් ප්‍රතිපූරණය | 320,245,239 | |
| වාහන නඩත්තු ආදායම් | | 658,474 |

25.2 සම්බන්ධිත පාශර්ව සමඟ ගනුදෙනුවල නියමයන් සහ කොන්දේසි

සම්බන්ධිත පාශර්වයන්ගෙන් ආදායම් සහ දරනු ලැබූ වියදම් හෝ සම්බන්ධිත පාශර්ව වලින් මිලදීගැනීම් නිදහස් ගනුදෙනු සඳහා මේ වන විට පවතින නියමයන් වලට සමාන නියමයන් වලට වාතර්‍යා කරනු ලැබේ. වෂර් අවසානයට පවතින හිඟ ශේෂයන් නොසූරැකුණු, පොළියෙන් නිදහස් සහ නිරවුල් කිරීම මුදලින් සිදු වේ. කිසිදු සම්බන්ධිත පාශර්ව ලැබීම් හෝ ගෙවීම් සඳහා වගකීම් ලබා දී හෝ ලැබී නොමැත. මෙම සටහන, මෙම මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් අංක 19 සහ 26 සමඟ කියවිය යුතුය.

ප්‍රධාන කළමනාකරණ පිරිස් සමඟ ගනුදෙනු

LKAS 26 'සම්බන්ධිත පාශර්ව අනාවරණය කිරීම', ආයතනයේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, මහපෙන්වීම සහ පාලනය කිරීම සඳහා බලය පවතින පුද්ගලයින් ප්‍රධාන කළමනාකරණ පිරිස වේ. ඒ අනුව, සමාගමේ/සමූහයේ ප්‍රධාන කළමනාකරණ පිරිස වන අධ්‍යක්ෂ මණ්ඩලය (විධායක සහ විධායක නොවන අධ්‍යක්ෂවරුන්) ප්‍රධාන කළමනාකරණ පිරිස ලෙස වගීකරණය කර ඇත.

| | මඉලකා | | සමූහය | |
|---|-------------|-------------|--------------|--------------|
| | 2013 රු. | 2012 රු. | 2013 රු. | 2012 රු. |
| ප්‍රධාන කළමනාකරණ පිරිස් වෙත ගෙවන ලද වන්දි | | | | |
| වැටුප් සහ වෙනත් රැකියා ප්‍රතිලාභ | 4,004,901 | 4,004,901 | 5,360,901.00 | 5,360,901.00 |

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

26 බැඳීම් සහ අවිනිශ්චිතතා

සමූහය

පහත සඳහන් දේ වලට අමතරව වාර්ෂිකව දිනට මඉලකා හෝ එහි සමූහයෙහි භෞතික බැඳීම් සහ අවිනිශ්චිත බැරකම් නොමැත

26.1 අවිනිශ්චිතතා

සමාගමට එරෙහිව පවරා ඇති නඩු

| නඩු අංකය | විස්තරය | වතර්මාන තත්ත්වය |
|---|--|------------------------------|
| MR/ 8748 දිස්ත්‍රික් උසාවිය, මාතලේ | එච්.ඩී.ආර්.එස්.දිල්දේණිය සහ ඒ.ජේ.ඒ.පී.ඉන්ද්‍රසිරි දඹුල්ල-කණ්ඩල මාගර්ග අසල පිහිටි ඔවුන්ගේ නිවසට සිදු වූ අලාභහානි වෙනුවෙන් රු. 8,000,000.00 ඉල්ලා සිටී. අලාභහානි සිදු වී ඇත්තේ මාගර්ග ඉදිකිරීමෙන් නොවන බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. | කාරණය මේ වන තෙක් විසඳී නොමැත |
| 296/ හානි දිස්ත්‍රික් උසාවිය, අම්පාර | මඉලකා වාහනයක් මඟින් සිදු වූ රිය අනතුරකින් මිය ගිය පුතණුවන් වෙන්වෙන් සී.සමන්ත නන්ද සිල්වා රු. 2,500,000.00 ක් වන්දි මුදලක් ඉල්ලා සිටී. | කාරණය මේ වන තෙක් විසඳී නොමැත |
| 155/හානි දිස්ත්‍රික් උසාවිය, කඩුවෙල | මඉලකා ඉදිකිරීම් වැඩපොළකින් පනිත වූ ඉදිකිරීම් ද්‍රවය හේතුවෙන් ඔවුන්ගේ විදුලි ජනක යන්ත්‍රයට හානි සිදු වූයේ යැයි පවසමින් රු.1,664,677.00ක් ගෙවන මෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය ඉල්ලා ඇත. එවැනි ද්‍රව්‍යය මඉලකා ඉදිකිරීම් සඳහා යොදා ගෙන නොමැති බැවින් මඉලකා නඩුව විසංවාදී කරමින් පවතී. | කාරණය මේ වන තෙක් විසඳී නොමැත |
| 956/එම්දිස්ත්‍රික් උසාවිය, වැලිමඩ | අනතුරක් හේතුවෙන් සිදු වූ හානි වෙන්වෙන් සුන්දර රාජ වරුන් කුමාර් සහ සුප්පසියා ආසිරි සුන්දර රාජ රු. 1,000,000/- ක වන්දි මුදලක් ඉල්ලා සිටී. | කාරණය මේ වන තෙක් විසඳී නොමැත |
| 524/හානි දිස්ත්‍රික් උසාවිය, කඩුවෙල | අනතුරක් හේතුවෙන් සිදු වූ හානි වෙනුවෙන් එම්.අයි.එස්. යොමාල් පෙරේරා මඉලකා ගෙන් රු. 10,000,000/- වන්දි මුදලක් ඉල්ලා සිටී. | කාරණය මේ වන තෙක් විසඳී නොමැත |
| කොකාවිල් හි මීටර් 172ක් උස ස්වයං-සහාය යකඩ විකාශන කුළුණක් ඉදිකිරීම විනිශ්චයකාරවරයා විසින් කරන ලද අභියෝජනාව | කුළුණ සිටුවීමට සහ නිත්‍ය ආලේප කිරීම සඳහා වැඩි වූ පිරිවැය සඳහා IGTL සොලුණන්ස් ලංකා රු.64,312,623.00 ක් ඉල්ලා ඇත. IGTL සමඟ එකඟ වූ කොන්ත්‍රාත්තුව අනුව, ස්ථාවර එකවර ගෙවීම මත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති බැවින් අමතර හිමිකම්පෑම් සලකා බැලීමට විධිවිධාන නොමැති බැවින් මඉලකා නඩුව විසංවාදී කරමින් පවතී | කාරණය මේ වන තෙක් විසඳී නොමැත |
| 370/එම් දිස්ත්‍රික් උසාවිය, මල්ලාකම් | මඉලකා හි නොසැලකිල්ල නිසා සිදු වූ ඇයගේ ස්වාමි පුරුෂයාගේ මරණය වෙනුවෙන් සින්තරාසා සිවරාසා හම්සවදනි (වැන්දඹුව) සහ වෙනත් පුද්ගලයින් 06 දෙනෙකු විසින් මඉලකා න් රු. 70,000,000.00 වන්දි මුදලක් ඉල්ලා සිටී. | කාරණය මේ වන තෙක් විසඳී නොමැත |
| 1564/13 දිස්ත්‍රික් උසාවිය, කොළඹ | ඉංජින ඩබ්.කේ.පී.අයි. රුද්‍රිගෝ මහතා විසින් අපහාස නඩුවක් ගොනු කර ඇති අතර රු. 500,000,000.00 ක් වන්දි මුදලක් ලෙස ඉල්ලා සිටී. | කාරණය මේ වන තෙක් විසඳී නොමැත |
| 1820/13 ඩීඑම් ආර් දිස්ත්‍රික් උසාවිය, කොළඹ | කම්කරු පිරිවැය ලෙස තුවාන් වම්සා කසිම් මහතා මඉලකා න් රු. 1,000,000.00 කී ඉල්ලා සිටී | කාරණය මේ වන තෙක් විසඳී නොමැත |

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (ඉදිරියට)

දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා

27 මඉළකා හි මූල්‍ය ප්‍රකාශනවල සන්සන්දනාත්මක තොරතුරු පහත පරිදි ප්‍රති ප්‍රකාශ කර ඇත:

විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

| | | සමූහය | | | මඉළකා | | |
|------------------------------------|-----------|------------------------|--------------------|--------------------|------------------------|--------------------|--------------------|
| | | 2012 | 2012 | වෙනස | 2012 | 2012 | වෙනස |
| | | ප්‍රතිප්‍රකාශිත රු. | ප්‍රකාශිත රු. | රු. | ප්‍රතිප්‍රකාශිත රු. | ප්‍රකාශිත රු. | රු. |
| වෙනත් ආදායම් | | | | | | | |
| කුලියට දීමේ ආදායම් | සටහන A, E | 141,365,778 | 4,258,960 | 137,106,818 | 141,365,778 | 4,258,960 | 137,106,818 |
| | | | | 137,106,818 | | | |
| 2012 සඳහා මුළු බලපෑම | | | | 137,106,818 | | | 137,106,818 |
| වෘත්තීය සඳහා ප්‍රතිප්‍රකාශිත පොළිය | | 404,175,705 | 266,991,682 | 137,184,023 | 396,282,499 | 259,098,476 | 137,184,023 |

සටහන A

2012 දෙසැම්බර් 31 වැනි දිනට මඉසේස න් ලැබිය යුතු කුලියට දීමේ ආදායමට මඉළකා ගිණුම්ගත කරයි.

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය

වර්ෂ 1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව:

| | | <u>ඔව්</u> | <u>නැත</u> | <u>වෙනත් කෙටි පිළිතුරක්</u> |
|---|---|------------|------------|---|
| 1. ශේෂ පත්‍රය | | | | |
| 1.1 භෞතික වත්කම් පවතින බව සත්‍යාපනය කිරීම (ඉඩම්, ගොඩනැගිලි, පිරියත සහ යන්ත්‍රසූත්‍ර, ගබඩා ආදිය.) | | | | |
| 1 | ශේෂ පත්‍ර දිනට සියළු භෞතික වත්කම්වල භෞතික සත්‍යාපනයක් සිදු කර තිබේද? | ඔව් | - | සියළු වත්කම් සත්‍යාපනය කර ඇත |
| 2 | ශේෂ පත්‍ර දිනට භෞතික සත්‍යාපනයක් සිදු කර නොමැති නම්, වත්කම් සත්‍යාපනය කරන ලද්දේ අදියර පදනමින්ද එසේ නොමැති නම් අඛණ්ඩ පදනමින්ද? | - | - | සමහරක් අදියර පදනමින් සිදු කර ඇත |
| 3 | පොත් ප්‍රමාණයන්, භෞතිකව සත්‍යාපනය කළ ප්‍රමාණයන්, විචලනයන්, සිදු කරන ලද සත්‍යාපනය කිරීම්වලින් අනාවරණය වූ විචලනයන් සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර පෙන්වුම් කරන උපලේඛන පරීක්ෂා කිරීම සඳහා පවතින්නේද? | ඔව් | - | සත්‍යාපනය කිරීම් සම්පූර්ණ කර ඇති සෑම ස්ථානයකම |
| 4 | නියමාකාරයෙන් සම්පූර්ණ කර මේ සමඟ ඉදිරිපත් කර ඇති ඇමුණුම 1 හි පෙන්වා ඇති පරිදි භෞතික සත්‍යාපනය කිරීමට සම්බන්ධ තත්වයෙහි සාරාංශයක් ලබා දෙන්න | - | - | ඇමුණුම 1 බලන්න |
| 1.2 මුදල් වත්කම් තහවුරු කිරීම (බැංකු ශේෂයන්, අක් මුදල් ශේෂයන්, ණයගැතියන්, අත්තිකාරම්, තැන්පතු, ආයෝජන ආදිය.) | | | | |
| 1 | මුදල් වත්කම්වල ශේෂයන් භාරකරුවන් විසින් ශේෂ පත්‍ර දිනට තහවුරු කිරීම අවශ්‍ය වන්නේද? | ඔව් | - | |
| 2 | ශේෂ පත්‍ර දිනට තහවුරුකිරීම් කැඳවා නොමැති නම්, වර්ෂය තුළ වෙනත් කිසියම් දිනකට තහවුරු කිරීම් කැඳවන්නේද? | - | - | අදාල නොවේ |
| 3 | ලැබුණු තහවුරු කිරීම් විගණන පරීක්ෂණ සඳහා පවතින්නේද? | ඔව් | - | ඉල්ලා සිටින ලද තහවුරු කිරීම් විගණකවරුන් වෙත සෘජුවම ඉදිරිපත් කරනු ඇත |

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | | ඔව් | නැත | වෙනත් කෙටි පිළිතුරක් |
|-----|---|-----|-----|---|
| 1.3 | බැරකම් තහවුරු කිරීම (ප්‍රාග්ධන සහ ජංගම බැරකම් ඇතුළුව සියළු බැරකම්) | | | |
| 1 | ශේෂ පත්‍ර දිනට බැරකම් තහවුරුකිරීම් සඳහා කැඳවමින් ලිපි යවනු ලැබුවේද? | ඔව් | - | |
| 2 | ශේෂ පත්‍ර දිනට තහවුරුකිරීම් කැඳවා නොමැති නම්, වර්ෂය තුළ වෙනත් කිසියම් දිනකට තහවුරු කිරීම් කැඳවන්නේද? | - | - | අදාල නොවේ |
| 3 | ලැබුණු තහවුරු කිරීම් විගණන පරීක්ෂණ සඳහා පවතින්නේද? | ඔව් | - | ඉල්ලා සිටින ලද තහවුරු කිරීම් විගණකවරුන් වෙත සෘජුවම ඉදිරිපත් කරනු ඇත |
| 1.4 | වත්කම් හා බැරකම් හා සම්බන්ධ නීතිමය තත්ත්වය | | | |
| 1 | ශේෂ පත්‍රයෙහි පෙන්වා ඇති සියළු වත්කම් සංස්ථාවට අයත් වේද? | ඔව් | - | |
| 2 | ශේෂ පත්‍රයෙහි පෙන්වා ඇති කිසියම් වත්කමක හිමිකම සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය පැහැදිලි නොමැති නම්, එවැනි වත්කම්වල තොරතුරු වෙනම උපලේඛනයක ඉදිරිපත් කරන්න. උපලේඛනයක් අමුණා ඇත. | - | - | අදාල නොවේ |
| 3 | ශේෂ පත්‍රයෙහි පෙන්වා ඇති එක් එක් බැරකම සම්බන්ධයෙන් නීතිමය බැරකමක් පවතින්නේද? | ඔව් | - | |
| 4 | කිසියම් බැරකමක් සඳහා නීතිමය තත්ත්වය නොපැහැදිලි නම්, එවැනි බැරකමක තොරතුරු වෙනම උපලේඛනයක ඉදිරිපත් කරන්න. උපලේඛනයක් අමුණා ඇත. | - | - | අදාල නොවේ |
| 5 | නීතිමය වශයෙන් නිශ්චය කළද ශේෂ පත්‍රයෙහි අනාවරණය නොකළ වත්කම් හෝ බැරකම් පවතින්නේද? | | | |
| | එසේ නම්, එවැනි වත්කම් හෝ බැරකම්වල තොරතුරු වෙනම උපලේඛනයක ඉදිරිපත් කරන්න. උපලේඛනය අමුණා ඇත. | නැත | | අදාල නොවේ |

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | ඔව් | නැත | වෙනත් කෙටි පිළිතුරක් |
|--------------------------|-----|-----|---|
| 1.5 වත්කම් තක්සේරු කිරීම | | | |
| 1 | | | වත්කම් සහ තොගවල උපලේඛන පවතී. විගණනය කරන අවස්ථාවේදී තොරතුරු ලබා දිය හැක. |
| 2 | - | - | |
| 3 | - | - | අදාල නොවේ |
| 4 | - | - | අදාල නොවේ |
| 5 | - | නැත | |
| 6 | - | - | අදාල නොවේ |
| 7 | ඔව් | - | |
| 8 | - | නැත | |
| 9 | ඔව් | - | |

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | | ඔව් | නැත | වෙනත් කෙටි පිළිතුරක් |
|-----|--|-----|-----|----------------------|
| 1.6 | බැරකම් සහ වෙන් කිරීමවල තක්සේරුකිරීම් සහ ගණනය කිරීම් | | | |
| 1 | පසුගිව වර්ෂයේදී යොදා ගත් පදනම හා සැසඳීමේදී ක්‍රමක්ෂය, බොල්ණය, යල් පැනීම් ආදිය සඳහා වෙන් කිරීම් ඇතුළුව කිසියම් බැරකම් හෝ වෙන් කිරීම් ගණනය කිරීමේ හෝ තක්සේරු කිරීමේ පදනමෙහි කිසියම් වෙනස්කමක් සිදු වී තිබේද? | - | නැත | |
| 2 | එවැනි බැරකම්, වෙන් කිරීම් සහ ගණනය කිරීමේ සහ තක්සේරු කිරීමේ පදනමෙහි වෙනස්වීම් පිළිබඳ තොරතුරු ඇමුණුම 4 හි දක්වා ඇති ආකෘති පත්‍රයෙන් ලබා දෙන්න. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ඇමුණුම 4 මේ සමඟ ඉදිරිපත් කර ඇත. | - | - | අදාල නොවේ |
| 1.7 | ශේෂ පරීක්ෂණය | | | |
| 1 | ශේෂ පරීක්ෂණය එකඟ වී නොමැතිනම්, වෙනස කවරේද? | | | එකඟයි |
| 1.8 | පාලන ගිණුම් | | | |
| 1 | පවත්වාගෙන යන පාලන ගිණුම්වල තොරතුරු සහ පාලන ගිණුම් ශේෂයන් සහ සවිස්තර පාලිත සමාගම් ලෙජර ශේෂයන් අතර වෙනස්කම් පවතී නම්, එම වෙනස්කම් ඇමුණුම 5 හි දක්වා ඇති ආකෘති පත්‍රය අනුව ලබා දෙන්න. | | | උපලේඛනය යා කර ඇත |
| 1.9 | බැංකු සැසඳීම | | | |
| 1 | බැංකු සැසඳීම ශේෂ පත්‍ර දිනට සකස් කර තිබේද? | ඔව් | | |
| 2 | සැසඳීමෙහි දක්වා ඇති මුදල් පොත් ශේෂය ලබා ගැනීමේදී බැංකුව විසින් සෘජුව කරන ලද හර කිරීම් සහ බැර කිරීම් මුදල් පොතෙහි ඇතුළත් කර තිබේද? | ඔව් | | |
| 3 | මාස 06 ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ හිඟව පවතින ගෙවීම් බැංකුව විසින් හර කිරීමට නියමිතව තිබේද? | | නැත | |
| 4 | සතියකට වඩා හිඟව පවතින නමුත් බැංකුව විසින් බැර නොකළ බැර මුදල් පොතෙහි වාර්තා වී තිබේද? | | නැත | |
| 5 | ඉහත 2 හි සඳහන් හර සහ බැර පිළිබඳ තොරතුරු වෙනම උපලේඛනයක ඉදිරිපත් කරන්න. | - | - | අදාල නොවේ |

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | | <u>ඔව්</u> | <u>නැත</u> | <u>වෙනත් කෙටි පිළිතුරක්</u> |
|--|--|------------|------------|-----------------------------|
| 1.10 අවිනිශ්චිත ගිණුම් | | | | |
| 1 | හඳුනානොගත් සහ සැසඳීම සහ නිරවුල් කිරීම සඳහා පවතින අයිතමයන්ගෙන් සමන්විත වන සහ හර ගිණුම් හෝ බැර ගිණුම් ශේෂ පත්‍රයෙහි පවතින්නේද? | නැත | - | |
| 2 | ඇමුණුම 5 හි දක්වා ඇති ආකෘති පත්‍රය අනුව එවැනි ගිණුම්වල තොරතුරු ලබා දෙන්න. ඇමුණුම 5 නියමිත පරිදි සම්පූර්ණ කර මේ සමඟ ඉදිරිපත් කර ඇත. | | | අමුණා ඇත |
| 2 වෙළඳාම, නිෂ්පාදනය, සාහ සහ අලාභ ගිණුම් | | | | |
| 2.1 ගිණුම්කරණ පදනම | | | | |
| 1 | ආදායම් සහ අය උපවිත පදනමින් සලකන්නේද? | ඔව් | - | |
| 2 | සියළු වියදම් උපවිත පදනමින් සලකන්නේද? | ඔව් | - | |
| 3 | ආදායම හෝ වියදමෙහි කිසියම් අයිතමයක් උපවිත පදනම මත ගිණුම්ගත නොකරන්නේ නම්, එවැනි අයිතම පිළිබඳ තොරතුරු සහ එවැනි ක්‍රියාපටිපාටි සඳහා හේතු වෙනම උපලේඛනයක ඉදිරිපත් කරන්න. මෙම උපලේඛනය අමුණා ඇත. | - | - | අදාළ නොවේ |
| 4 | ගිණුම්කරණ පදනමෙහි වෙනස්කමක් සිදු වූ අවස්ථාවකදී එවැනි වෙනස්කම්වල තොරතුරු සහ වර්ෂයෙහි මූල්‍ය ප්‍රතිඵල මත එවැනි වෙනස්කම්වල බලපෑම ඇමුණුම 8 හි දක්වා ඇති ආකෘති පත්‍රයෙන් ලබා දෙන්න | - | - | අදාළ නොවේ |
| 2.2 ආදායම වියදම සමඟ ගැලපීම | | | | |
| 1 | ආදායම ඉපැයීම සඳහා දරන ලද සියළු වියදම් ආදායමට එරෙහිව සලකා බලා තිබේද? | ඔව් | - | |
| 2 | වියදමෙහි කිසියම් අයිතමයක් නොසලකා හැර තිබේද? | නැත | - | |
| 3 | ආදායමෙහි කිසියම් අයිතමයක් නොසලකා හැර තිබේද? | නැත | - | |
| 4 | ආදායමෙහි හෝ වියදමෙහි කිසියම් අයිතමයක් නොසලකා හැර තිබේ නම්, එවැනි අයිතම පිළිබඳ තොරතුරු සහ ඒ සඳහා හේතු වෙනම උපලේඛනයක ඉදිරිපත් කරන්න. | - | - | අදාළ නොවේ |

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | | ඔව් | නැත | වෙනත් කෙටි පිළිතුරක් |
|-----|--|-----|-----|----------------------|
| 2.3 | විශේෂිත අයිතම | | | |
| 1 | පුනරාවර්තී නොවන ස්වභාවයේ හෝ අසාමාන්‍ය හෝ විශේෂිත ආකාරයේ ආදායම් අයිතම තිබේද? එවැනි අයිතමවල එකතුව කවරේද? | - | නැත | අදාළ නොවේ |
| 2 | පුනරාවර්තී නොවන ස්වභාවයේ හෝ අසාමාන්‍ය හෝ විශේෂිත ආකාරයේ වියදම් අයිතම තිබේද? එවැනි අයිතමවල එකතුව කවරේද? | - | නැත | අදාළ නොවේ |
| 3 | ඉහත සඳහන් කරන ලද විශේෂිත අයිතමයන් හැර සමාලෝචිත වර්ෂය සඳහා ලාභය හෝ අලාභය වන්නේ කවරක්ද? | - | - | අදාළ නොවේ |
| 2.4 | ඇස්තමේන්තු සහ පත් කිරීම් | | | |
| 1 | ආදායමෙහි හෝ වියදමෙහි කිසියම් අයිතමයක් හෝ එයින් කිසියම් කොටසක් ඇස්තමේන්තුගත පදනමින් ගිණුම්වලට ගෙන තිබේද? | - | නැත | |
| 2 | අනුපාතනය කිරීමේ කිසියම් පදනමක් මත වෙනත් ගිණුම්වලින් මාරු කිරීම් ඇතුළත්වන ආදායම් හෝ වියදම් අයිතමයක් තිබේද? | - | නැත | |
| 3 | ඇස්තමේන්තු හෝ අනුපාතනය කිරීම පැන නැගී ඇති විට, එවැනි අනුපාතනය කිරීම සහ ඇස්තමේන්තුවල තොරතුරු සහ ඇස්තමේන්තු කිරීම සහ අනුපාතනය කිරීම සඳහා හේතු සහ ඇස්තමේන්තු කිරීමේ සහ අනුපාතනය කිරීමේ පදනම වෙනම උපලේඛනයක ඉදිරිපත් කරන්න. | - | - | අදාළ නොවේ |
| 2.5 | ප්‍රාග්ධන සහ ආදායම් වියදම | | | |
| 1 | ආදායමට එරෙහිව සලකා බැලූ වියදමට ගිණුම්වල කාලපරිච්ඡේදය ඉක්මවා යන ප්‍රතිලාභ ලබාදෙනු ලබන කිසියම් අයිතම ඇතුළත් වන්නේද? | නැත | - | |
| 2 | මූල්‍ය ගාස්තු ඇතුළුව තොග, ගබඩා හෝ ස්ථාවර වත්කම් සමඟ සෘජුව සම්බන්ධවන කිසියම් වියදමක් සලකා බලන ලද වත්කමෙහි ඇතුළත් නොකර ලාභ අලාභ ගිණුමෙහි වෙනම සලකා බලා තිබේද? | නැත | - | |
| 3 | ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම හා සම්බන්ධ පොළීය, අඩු කිරීම් සහ මූල්‍ය ගාස්තු ලාභ අලාභ ගිණුමට ඇතුළත් කර තිබේද? | නැත | - | |

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | ඔව් | නැත | වෙනත් කෙටි පිළිතුරක් |
|------------------------------|-----|-----|--|
| 2.6 | | | |
| ලාභ අලාභ අයිතමවල වෙනස්වීම් | | | |
| 1 | - | - | උපලේඛනය අමුණා ඇත |
| | | | පසුගිය වර්ෂය හා සැසඳීමේදී ලාභ අලාභ ගිණුමෙහි පෙන්වා ඇති අයිතමවල වෙනස්වීම් තොරතුරු ඇමුණුම 9 හි දක්වා ඇති ආකෘති පත්‍රය අනුව ලබා දෙන්න. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ඇමුණුම 9 මේ සමඟ ඉදිරිපත් කර ඇත. |
| 2.7 | | | |
| වෙන් කිරීම් | | | |
| 1 | - | - | අදාළ නොවේ |
| | | | 1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි විධිවිධානවලට අනුකූලව පසුගිය ශේෂ පත්‍ර දින දක්වා ලාභ වෙන්කිරීම් අනුමත කර තිබේද? |
| 2 | - | - | අදාළ නොවේ |
| | | | 1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි විධිවිධානවලට අනුකූලව වර්තමාන වර්ෂයේ ලාභවල යෝජිත වෙන්කිරීම් අනුමත කර තිබේද? |
| 3 | - | - | අදාළ නොවේ |
| | | | 1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි විධිවිධානවලට අනුකූලව අතිරික්තවල වෙන්කිරීම් සඳහා අවශ්‍ය අනුමැතිය සඳහා අදාළ අමාත්‍යාංශයට ඉල්ලුම් කර තිබේද? |
| 4 | ඔව් | - | |
| | | | වෙන් කිරීම් සඳහා පවතින ශුද්ධ අතිරික්තය ගණනය කිරීමේදී ඒකාබද්ධ අරමුදලට ඇති සියළු අනිවාර්ය දායකත්වයන් සිදු කර තිබේද? |
| 2.8 | | | |
| අයවැය හා සැසඳීමේදී වෙනස්වීම් | | | |
| 1 | | | අපගේ ආයතනය විවෘත වෙළඳපොළෙහි පවතින උපදේශන සහ ටර්නිකි ව්‍යාපෘති භාර ගනී. කාර්ය ලබා ගැනීම වෙළඳපොළ පැවතීම සහ තරඟකාරිත්වය මත රඳා පවතී. එබැවින් යථානිරූපිත අයවැයක් සකස් කිරීම සිදු කළ නොහැක. |
| | | | වර්තමාන කාලපරිච්ඡේදය සඳහා ගිණුම්වල පවතින අයිතම සහ අයවැයෙහි පවතින අයිතම අතර ප්‍රධාන වෙනස්වීම් ඇමුණුම 10හි දක්වා ඇති ආකෘතියෙහි පැහැදිලි කරන්න. |
| 2 | | | අයවැය ප්‍රතිදාන ධාරිතාවය සහ සත්‍ය ප්‍රතිදාන ධාරිතාවය අතර වෙනමවීම් ඇමුණුම 10 හි දක්වා ඇති ආකෘති පත්‍රයෙහි පැහැදිලි කරන්න. |

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | ඔව් | නැත | වෙනත් කෙටි පිළිතුරක් |
|---|-----|-----|--|
| 3 ක්‍රියාපටිපාටි | | | |
| 3.1 පහත විෂයයන් සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් හෝ අත්පොත් සකස් කර තිබේද? | | | |
| (අ) මිලදී ගැනීම් | ඔව් | | |
| (b) විකිණීම් | - | | අදාළ නොවේ |
| (c) ලැබීම් | ඔව් | | |
| (d) ගෙවීම් | ඔව් | | |
| (e) බඩු වට්ටෝරු පාලන කිරීම | ඔව් | | |
| (f) අයවැයකරණය | ඔව් | | |
| (g) ප්‍රාග්ධන වියදම් පාලන කිරීම | ඔව් | | |
| (h) ආරක්ෂාව සහ වත්කම් කළමනාකරණය කිරීම | ඔව් | | |
| (I) වැටුප් ලැයිස්තු | ඔව් | | |
| (j) විදේශ විනිමය වෙන්කිරීම් | - | | අදාළ නොවේ |
| (k) FEECs | - | | අදාළ නොවේ |
| 3.2 පහත දක්වා ඇති දළ සඳහා පාලන ගිණුම් පොදු ලෙජරයෙහි පවත්වාගෙන යන්නේද? | | | |
| (a) ස්ථාවර වත්කම් | ඔව් | | |
| (b) තොග | ඔව් | | |
| (c) වෙළඳ ණයගැතියන් | ඔව් | | තනි තනි ණයගැති ගිණුම් පවත්වාගෙන යනු ලැබේ |
| (d) සේවක ණයගැතියන් | ඔව් | | |
| (e) වෙළඳ ණයහිමියන් | ඔව් | | තනි තනි ණයගැති ගිණුම් පවත්වාගෙන යනු ලැබේ |
| (f) ලැබිය යුතු තැන්පතු | ඔව් | | |
| (g) ගෙවිය යුතු තැන්පතු | ඔව් | | |
| (h) වෙනත් (විස්තර සමඟ) | ඔව් | | |
| 3.3 අභ්‍යන්තර විගණනයක් සිදු වන්නේද? | ඔව් | - | |

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | <u>ඔව්</u> | <u>නැත</u> | <u>වෙනත් කෙටි පිළිතුරක්</u> |
|--|------------|------------|-----------------------------|
| 3.4 මිලදී ගැනීමේ ඇණවුම්, ගෙවීම් වවුචර, විකුණුම් ඉන්වොයිස්, මුදල් ලැබීම්, භාණ්ඩ ලැබීම්, භාණ්ඩ නිකුත් කිරීමේ ඇණවුම් වැනි ගිණුම්වල මුල් ඇතුළත් කිරීම්වලට සහාය දක්වන සියළු වැදගත් ලිපිලේඛන පිළිබඳ සංඛ්‍යාත්මක පාලනයක් තිබේද? | ඔව් | - | |
| 4 නීති, රෙගුලාසි ආදිය සමඟ අනුකූල වීම | | | |
| 1 ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියළු ආදායම් බදු ලැබීම් ඉදිරිපත් කර තිබේද? | ඔව් | | |
| 2 ආදායම් බදු ගෙවීමට හිඟව පවතීද? | ඔව් | | |
| 3 වටිනාකම් එකතු කිරීමේ බදු සම්බන්ධයෙන් ගෙවිය යුතු සියළු මුදල් ප්‍රමාණයන් නිසි වේලාවට ගෙවා තිබේද? | ඔව් | | |
| 4 දේශීය ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් දඩ මුදල් අයකර තිබේද? | ඔව් | - | |
| 5 සාප්පු හා කාර්යාල සේවක පනතෙහි විධිවිධානයන්ට අනුකූල වී තිබේද? | ඔව් | - | යොදාගත හැකි අවස්ථාවලදී |
| 6 විදේශ විනිමය සම්බන්ධ වන කොන්ත්‍රාත්වලට ඇතුළත් වීමේදී, මහ බැංකුවෙන්, විනිමය පාලකගෙන්, ක්‍රමසම්පාදන අමාත්‍යාංශයෙන් සහ වෙනත් අධිකාරීන්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබේද? | ඔව් | - | |
| 7 මේ වන තෙක් ක්‍රියාවට නංවා නොමැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණ තිබේද? | | නැත | |
| 8 අනුකූල නොවූ අමාත්‍ය මණ්ඩල, අමාත්‍යාංශ හෝ භාණ්ඩාගාර නියෝගයක් පවතීද? | | නැත | |
| 9 1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි සියළු විධිවිධානයන්ට අනුකූල වී තිබේද? ඡේදවල අංක සඳහන් කරන්න. | | - | |
| 5 අලාභ | | | |
| 1 වර්ෂය තුළදී හඳුනාගත් සහ විදින්නට සිදු වූ අලාභ ඇමුණුම 11 හි සඳහන් ආකෘතිය ප්‍රකාරව ලබා දිය යුතු වේ. | | | අදාල නොවේ |

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | ඔව් | නැත | වෙනත් කෙටි පිළිතුරක් |
|--|-----|-----|--|
| 6 අක්‍රිය සම්පත් | | | |
| 1 ක්‍රියාත්මක කළ හැකි කිසියම් පිරිසත, යන්ත්‍රසූත්‍ර සහ උපකරණ ක්‍රියාත්මක නොකර පවතීද? | - | නැත | |
| 2 කිසියම් පිරිසත, යන්ත්‍රසූත්‍ර සහ උපකරණ උභය උපයෝජනයට ලක්කර තිබේද? | - | නැත | |
| 3 බැහැර කිරීමට නියමිත කිසියම් අතිරික්ත, අනවශ්‍ය හෝ යල්පිටු වත්කම් පවතීද? | - | නැත | |
| 4 කිසියම් පිරිසත, යන්ත්‍රසූත්‍ර ආදී අයිතමයන් සවිකිරීමට නියමිතව පවතීද? | - | නැත | |
| 5 අක්‍රිය සම්පත්වල තොරතුරු ඇමුණුම 12හි දක්වා ඇති ආකෘති පත්‍රයෙහි දක්වා ඇති පරිදි ලබා දිය යුතුය. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය මේ සමඟ ඉදිරිපත් කර ඇත. | | | අදාල නොවේ |
| 7 බැඳීම සහ කොන්ත්‍රාත් | | | |
| 1 ඇතුළත් වූ කොන්ත්‍රාත් සම්බන්ධයෙන් කිසියම් අධ්‍යක්ෂවරයෙකුට හෝ සංස්ථාවට කිසියම් බැඳියාවක් තිබේද? එසේ නම්, අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ බැඳියාවන් ප්‍රකාශ කර තිබේද? | - | නැත | එවැනි කොන්ත්‍රාත් |
| 1A සම්බන්ධිත පාර්ශව සමඟ ගනුදෙනු පැවතිණිද? | | | මේ වන තෙක් ව්‍යාපාර ආරම්භ කර නොමැති මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්.) ගිවිසුම සහ සාංගමික ව්‍යවස්ථාවලිය සඳහා කාර්යාංශය දායකයෙකු වී ඇත.(එක් කොටසක් රු. 10/- බැගින්) |
| 2 විදේශ සැපයුම්කරුවන් හෝ මිලදීගන්නන් සමඟ කොන්ත්‍රාත්වලට ඇතුළත් වී තිබේද? | - | නැත | |
| 3 මිලදී ගැනීමකදී අවමය නොවන පාර්ශවයකට හෝ විකිණීමකදී ඉහළම පාර්ශවය නොවන පාර්ශවයකට කිසියම් කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර තිබේද? | - | නැත | |
| 4 කොන්ත්‍රාත් නිශ්චය කිරීමේදී, පහත සඳහන් කරුණු සැලකිල්ලට ගනු ලැබුවේද? (අ) විදේශ විනිමය පිරිවැය; (ආ) ණය කොන්දේසි | | | අදාල නොවේ අදාල නොවේ |
| 5 සිදු කරන ලද කාර්යයන්හි අවසන් පිරිවැය මුල් කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඉක්මවන මිලදී ගැනීම් හෝ ප්‍රාග්ධන වියදම් සඳහා කොන්ත්‍රාත් තිබේද? | - | නැත | |
| 6 මුල් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමෙන් පසුව ටෙන්ඩර් හෝ මිල ගණන් කැඳවීමකින් තොරව කිසියම් කොන්ත්‍රාත්කරුවෙකු හෝ සැපයුම්කරුවෙකුට අමතර කාර්යයන් ප්‍රදානය කර තිබේද? එසේ නම්, ප්‍රදානය කරන ලද කාර්යයන්හි වටිනාකම කවරේද? | - | නැත | |

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | ඔව් | නැත | වෙනත් කෙටි පිළිතුරක් |
|---|-----|-----|----------------------|
| 7 මූලදී එකඟ වූ දිනට වඩා නිම කිරීමේ දිනය දීර්ඝ කිරීමට සිදු වූ කිසියම් කොන්ත්‍රාත් පවතින්නේද? | - | නැත | |
| 8 කොන්ත්‍රාත්කරු විසින් අත්හර දැමූ කොන්ත්‍රාත් පවතීද? | - | නැත | |
| 9 මිල ගණන් හෝ ටෙන්ඩර කැඳවීමකින් තොරව කිසියම් පාර්ශවයකට කොන්ත්‍රාත් ප්‍රදානය කර තිබේද? | - | නැත | |
| 10 කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කරන ලද කොන්ත්‍රාත්කරුවන් හෝ සැපයුම්කරුවන් සිටීද? | - | නැත | |
| 11 සමාලෝචිත කාල පරිච්ඡේදයේදී කිසියම් කොන්ත්‍රාත්කරුවෙකු සමඟ ආරවුලක් ඇති වී තිබේද? | - | නැත | |
| 12 මිලගණන් හෝ ටෙන්ඩර කැඳවීමකින් තොරව කිසියම් කොන්ත්‍රාත්තුවක් කිසියම් පාර්ශවයකට ලබා දී තිබේද? | - | නැත | |
| 13 කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් සහ මිලදීගන්නන්ගෙන් අයකරගත හැකි කිසියම් දණ්ඩන හෝ දඩ මුදල් තිබේද? | - | නැත | |
| 14 වර්ෂය තුළදී ප්‍රදානය කරන ලද කොන්ත්‍රාත් පිළිබඳ තොරතුරු ඇමුණුම 13හි දක්වා ඇති ආකෘති පත්‍රය අනුව ලබා දිය යුතුය. | - | - | අදාළ නොවේ |
| 8 සිදු කරමින් පවතින ව්‍යාපෘති | | | |
| 1 සිදු කරමින් පවතින ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ඇමුණුම 14 හි දක්වා ඇති ආකෘති පත්‍රය අනුව ලබා දිය යුතුය. | - | නැත | |
| 9 කපා හැරීම් | | | |
| 1 පහත දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් කිසියම් මුදල් ප්‍රමාණයක් වර්ෂය තුළදී කපා හැර තිබේද? | | | |
| (අ) විකුණුම් සඳහා ණයගැතියන් | - | ඔව් | |
| (ආ) සේවකයින්ගෙන් හිඟව පවතින ණය | - | නැත | |
| (ඇ) කොන්ත්‍රාත්කරුවන්ගෙන් සහ සැපයුම්කරුවන්ගෙන් හිඟව පවතින ණය | - | නැත | |
| (ඈ) වෙනත් පාර්ශව වලින් හිඟව පවතින ණය | - | නැත | |
| ඇමුණුම 15 හි දක්වා ඇති ආකෘති පත්‍රය අනුව කපා හරින ලද මුදල් ප්‍රමාණවල තොරතුරු ඉදිරිපත් කරන්න. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය මේ සමඟ ඉදිරිපත් කර ඇත. | - | - | |

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

| | ඔව් | නැත | වෙනත් කෙටි පිළිතුරක් |
|---|-----|-----|----------------------|
| 10 අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තොරතුරු | | | |
| 1 පහත දක්වා ඇති කරුණු සඳහා ක්‍රමවත් තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර තිබේද? | | | |
| (අ) තොගයෙහි පවතින සියළු වර්ගයේ බඩු වට්ටෝරු | - | - | වාර්ෂිකව |
| (ආ) ණයගැතියන්, | - | - | මාසිකව |
| (ඇ) ප්‍රාග්ධන ව්‍යාපෘති, | - | - | අදාළ නොවේ |
| (ඈ) නිෂ්පාදනය, සේවා සහ විකුණුම් සම්බන්ධ පිරිවැය ප්‍රකාශන සහ ලාභ අලාභ ගිණුම් | - | - | ත්‍රෛමාසිකව |
| (ඉ) අයවැය අගයන්ට එරෙහිව තත්‍ය අගයන්හි වෙනස්වීම්, | - | - | ත්‍රෛමාසිකව |
| (ඊ) මුදල් පුරෝකථන | - | - | ත්‍රෛමාසිකව |
| අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිරන්තරයෙන් සපයන වෙනත් තොරතුරු කවරේද? | | | |
| ඇමුණුම 16හි දක්වා ඇති ආකෘති පත්‍රය අනුව අධ්‍යක්ෂ මණ්ඩලයට නිරන්තරයෙන් සපයනු ලබන තොරතුරු ඉදිරිපත් කරන්න. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය මේ සමඟ ඉදිරිපත් කර ඇත. | ඔව් | | උපලේඛනය අමුණා ඇත |
| ඇමුණුම්වල දක්වනු ලබන තොරතුරු පහත දක්වා ඇති මාතෘකා යටතේ සිරස් ඡේදි ආකරයට වගුගත කළ යුතු වේ. | | | |

ඇමුණුම 1

1. වත්කමෙහි ශ්‍රේණිය
2. වත්කමෙහි වර්ගය
3. සත්‍යාපනය කිරීමේ වර්ගය
4. සත්‍යාපනය කරන ලද මුළු වත්කම්වල ප්‍රමාණය
5. හිඟයන්හි වටිනාකම
6. අතිරික්තයන්හි වටිනාකම
7. පොත්වල ගලපන ලද හිඟ
8. පොත්වල ගලපන ලද අතිරික්තයන්
9. ශේෂ පත්‍ර 48දිනට ගැලපීමට ඇති හිඟ
10. ශේෂ පත්‍ර දිනට ගැලපීමට ඇති අතිරික්තයන්

එය ලබා දිය හැක

1971 අංක 38 දරන මූල්‍ය පනතෙහි 13(6) ඡේදය ප්‍රකාරව ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතු වාර්තාව (ඉදිරියට)

ඔව් නැත වෙනත් කෙටි පිළිතුරක්

ඇමුණුම 2

- | | |
|---|---|
| <ol style="list-style-type: none"> 1. වත්කම් විස්තරය 2. සෘජු පිරිවැය සහ විභාජිත පිරිවැය අතර වෙනස හඳුනාගැනීමේ පිරිවැය මූලිකාංග | <p>එය ලබා දිය හැක</p> <p>මිලදී ගැනීමේ පිරිවැය</p> |
|---|---|

ඇමුණුම 3

- | | |
|---|--------------------|
| <ol style="list-style-type: none"> 1. බැරකම් සහ වෙන්කිරීම්වල විස්තර 2. තක්සේරු කිරීමේ හෝ ගණනය කිරීමේ මුල් පදනමෙහි විස්තර 3. මුල් පදනම මත වටිනාකම 4. තක්සේරු ගණනය කිරීමේ නව පදනමෙහි විස්තර 5. නව පදනම මත වටිනාකම 6. වත්කම් මත වෙනස්වීම්වල බලපෑම 7. වත්කම් මත වෙනස්වීම්වල බලපෑම 8. වෙනත් බැරකම් සහ සංචිත මත වෙනස්වීම්වල බලපෑම | <p>} අදාළ නොවේ</p> |
|---|--------------------|



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல.
My No. }

01/13/07

ඔබේ අංකය
உமது இல.
Your No. }

දිනය
திகதி
Date }

2015 නොවැම්බර් 12 දින

සභාපති,

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (CECB) මූල්‍ය ප්‍රකාශන හා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ හා එහි පරිපාලනයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශන, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (CECB) මූල්‍ය ප්‍රකාශන හා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ හා එහි පරිපාලනයෙහි (සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම - CESL) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය හා 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 29(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. පරිපාලනයේ මූල්‍ය ප්‍රකාශන අදාළ පරිපාලනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසිද්ධ වෘත්තියෙහි නියැලී වරලත් ගණකාධිකාරී සමාගමක් විසින් විගණනය කරන ලදී. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් කාර්යාංශයේ සභාපති වෙත යථාකාලයේදී නිකුත් කරනු ලැබේ.

අංක 306/72, පොල්දොව පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව, . - இல. 306/72, பொல்துவ வீதி, பத்தரமுல்லை, இலங்கை. - No. 306/72, Polduwa Road, Battaramulla, Sri Lanka

+94-11-2887028-34

+94-11-2887223

oaggov@sltnet.lk

www.auditorgeneral.gov.lk



1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් කාර්යාංශයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.



1.4 තත්වගණනය කළ විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 හා 2.3 ඡේදයන්හි දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

(අ) තත්වගණනය කළ මතය - සමූහය

මෙම වාර්තාවේ 2.2 හා 2.3 ඡේදවල දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ හා එහි පරිපාලනයෙහි මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

(ආ) තත්වගණනය කළ මතය - ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

මෙම වාර්තාවේ 2.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.



2.2 සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2013 දෙසැම්බර් 31 දිනට එක් එක් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර තිබුණු පහත සඳහන් අන්තර් සමාගම් ගනුදෙනු එකිනෙකට ගැලපී නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ගනුදෙනු පිළිබඳ නිරවද්‍යතාවය සහ එක් එක් හා සමූහ මූල්‍ය ප්‍රකාශනවලට එයින් වන බලපෑම විගණනයේදී තහවුරු කළ නොහැකි විය.

| විෂයය | පරිපාලනයේ මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය | ඉංජිනේරුමය මධ්‍යම උපදේශක මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය | වෙනස |
|---|-------------------------------------|--|-------------|
| | රු. | රු. | රු. |
| ඉදිකිරීම් ආදායම/ (වියදම) | 5,142,391,103 | (5,155,549,499) | 13,158,396 |
| වාහන කුලී ආදායම/ (වියදම) | 25,588,266 | (25,688,266) | 100,000 |
| ගොඩනැගිලි කුලී ආදායම/ (වියදම) | (132,000) | - | (132,000) |
| ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයෙන් සිමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමට (CESL) අරමුදල් මාරු කිරීම | - | 6,368,255 | 6,368,258 |
| ඉදිකිරීම් වියදම ප්‍රතිපූර්ණය කළයුතු/ ගෙවිය යුතු | - | 320,545,239 | 320,545,239 |
| උපදේශක ගාස්තු | - | 500,000 | 500,000 |

(ආ) විගණනය විසින් සිදු කරන ලද ගණනය කිරීම්වලට අනුව, සම්බන්ධිත පාර්ශව ගනුදෙනුවලට අදාළව සිමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමේ (CESL) මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කරන ලද තොරතුරු මත සමූහ මූල්‍ය ප්‍රකාශනවල පහත සඳහන් වැඩියෙන් දැක්වීම් නිරීක්ෂණය විය.



| මූල්‍ය ප්‍රකාශනවල විෂයයන් | විගණනය විසින් කරන ලද ගණනය කිරීම් වලට අනුව ශේෂය | සමූහ මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය | වැඩියෙන් දක්වා ඇති මුදල |
|--|--|--------------------------------|-------------------------|
| | රු. | රු. | රු. |
| ගෙවිය යුතු වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් | 3,657,367,563 | 4,209,970,258 | 552,602,695 |
| ලැබිය යුතු වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් | 406,277,435 | 958,880,130 | 556,130,666 |
| ලැබිය යුතු රඳවා ගැනීම් මුදල් | 2,020,720,494 | 2,512,560,140 | 491,839,646 |
| ගෙවිය යුතු රඳවා ගැනීම් මුදල් | 196,175,386 | 697,074,921 | 500,899,535 |
| ණයගැතියෝ | 6,164,693,501 | 8,678,703,483 | 2,514,009,982 |
| ණයහිමියෝ | 2,519,573,670 | 3,768,792,440 | 1,249,208,770 |

2.3 ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.3.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං ගි ප්‍ර)

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං ගි ප්‍ර 01) - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ට සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම විසින් ගෙවන ලද රු.1,356,000 ක මුදලක් මූල්‍ය ප්‍රකාශනවල සම්බන්ධිත පාර්ශව ගනුදෙනු යටතේ හෙළිදරව් කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලං ගි ප්‍ර 24) - සම්බන්ධිත පාර්ශවයන් හා සම්බන්ධිත පාර්ශව ගනුදෙනු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ කළමනාකරණය විසින් පරිපාලනයේ මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධවීම එනම්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්)



පරිපාලිතයේ මූල්‍ය කළමනාකරු ලෙස කටයුතු කිරීම සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූලස්ථාන කාර්යාලවල අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් පරිපාලිතයේ මූලස්ථාන කාර්යාලවල මෙහෙයුම් කළමනාකරුවන් වශයෙන් කටයුතු කිරීම සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

2.3.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ලැබිය යුතු ගනුදෙනුකරු ගිණුම් ශේෂය රු.1,073,170,531 ක මුදලක් මහනුවර මූලස්ථාන කාර්යාලයේ අංක D 1512 දරන ව්‍යාපෘතියේ බැර ශේෂයට හිලව් කිරීම හේතුවෙන් රු.63,942,627 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) කාර්යාංශය විසින් භාරගන්නා ලද මාර්ග ඉදි කිරීම් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා 2012 වර්ෂයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රු.මිලියන 3,601 ක් වටිනා යන්ත්‍රෝපකරණ හා උපකරණ කාර්යාංශයට ලබා දී තිබුණි. කෙසේ වුවද කාර්යාංශයට ලැබිය යුතු කොන්ත්‍රාත් ගෙවීම්වලින් රු.මිලියන 250 ක් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් අයකර ගෙන තිබුණි. තවද එම වත්කම්වල කිසිදු වෘත්තීමය වටිනාකමක් ලබා ගැනීමෙන් තොරව සහ රු.මිලියන 3,351 ක ප්‍රදාන කොටස සැලකිල්ලට ගැනීමෙන් තොරව කාර්යාංශය විසින් එය රු.මිලියන 250 ක් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඇ) 2013 වර්ෂයේ කොන්ත්‍රාත් ආදායම නිශ්චය කිරීමේදී අංක 1481 හා 1496 දරන ඉදිකිරීම් නිම කරන ලද ව්‍යාපෘති දෙකක ගලපන ලද කොන්ත්‍රාත් මුදල ගිණුම්ගත කර නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ඉදි කිරීම් ආදායම රු.658,567 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) උපදේශක ගාස්තුවලට අදාළව වැඩ පූර්ව අත්තිකාරම් ශේෂයෙහි ඇතුළත් බදු කොටස වෙනම ගිණුම්ගත කර නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගෙවිය යුතු එකතු කළ අගය මත බදු (VAT) හා ජාතිය ගොඩනැගීමේ බදු (NBT) පිළිවෙලින් රු.2,346,603 කින්, රු.1,091,208 කින් අඩුවෙන් සහ වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් රු.3,437,811 කින් වැඩියෙන් දක්වා තිබුණි.



- (ඉ) 2013 වර්ෂයේදී නිකුත් කරන ලද C 990, 991, 993 හා 921 දරන ව්‍යාපෘතිවලට අදාළ ඉන්වොයිසි 4 ක් ගිණුම්ගත කර නොතිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ණයගැති ශේෂය හා කොන්ත්‍රාත් ආදායම රු.9,384,637 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඊ) සේවාදායක සහතික කරන ලද බිල්පත්‍ර අනුව, අංක 1597 දරන ව්‍යාපෘතියේ රඳවා ගැනීම් ශේෂය රු.6,011,979 ක් විය. එසේ වුවද මූල්‍ය ප්‍රකාශන අනුව එය රු.1,607,337 ක් ලෙස දක්වා තිබුණි. එබැවින් 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රඳවා ගැනීම් ශේෂය හා ගනුදෙනුකරු ගිණුමෙන් ලැබිය යුතු ශේෂය රු.4,409,642 කින් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) 2013 වර්ෂයේදී ලද රු.5,276,430 ක් වටිනා භාණ්ඩ සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණි.
- (ඌ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රු.18,972,443 ක් වූ මුදල් හා මුදල් සමාන ශේෂයෙහි රු.1,399,843 ක් වූ තැන්පතු අත්තිකාරම්වලද ඇතුළත් කර තිබුණි.
- (ඍ) මූල්‍ය ප්‍රකාශන අනුව, 2013 දෙසැම්බර් 31 දිනට බදුල්ල මූලස්ථාන කාර්යාලයේ ව්‍යාපෘති 9 කට අදාළව ලැබිය යුතු රඳවා ගැනීම් මුදල් ශේෂ එකතුව රු.9,217,282 ක් විය. කෙසේ වුවද සහතික කරන ලද බිල්පත්‍ර අනුව, එය රු.245,266,449 ක් විය. එබැවින් 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ලැබිය යුතු රඳවා ගැනීම් මුදල් ශේෂය රු.236,049,167 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඎ) ව්‍යාපෘති 6 කට අදාළව වර්ෂය අවසානයේ ණයගැති ශේෂ නිශ්චය කිරීමේදී ගෙවීම් සහතිකවල/ සහතික කරන ලද බිල්පත්‍රවල දැක්වෙන ශේෂ කාර්යාංශය විසින් නොසලකා හැර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ණයගැති ශේෂ රු.20,766,409 ක් වූ ශුද්ධ මුදලකින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඏ) 2013 වර්ෂය අවසානය දක්වා බැංකුවට ඉදිරිපත් නොකරන ලද 2012 වර්ෂයේ නිකුත් කරන ලද චෙක්පත් දෙකකට අදාළව එකතුව රු.321,793 ක මුදල ගැලපීම් කිරීමෙන් තොරව ගිණුම්වල පැවතුණි. එබැවින් මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන මුදල් ශේෂ සහ වෙළඳ හා වෙනත් ගෙවිය යුතු ශේෂ සමාන මුදලකින් අඩුවෙන් දක්වා තිබුණි.



- (ඕ) 2013 වර්ෂය සඳහා කාර්යාංශයේ උපදේශක අංශය විසින් ඉදි කිරීම් අංශයට අය කරන ලද රු.85,374,137 ක් වූ ගාස්තු ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඉවත් කර නොතිබූ අතර, එබැවින් 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන උපදේශක ගාස්තු හා ඉදි කිරීම් පිරිවැය රු.85,374,137 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ක) 2013 දෙසැම්බර් 31 දිනට අංක 1397 හා 1540 දරන ව්‍යාපෘතිවලට අදාළව කිසිදු කොන්ත්‍රාත් විවලනයක් නොතිබුණි. කෙසේ වුවද එම ව්‍යාපෘතිවල 2013 වර්ෂය සඳහා නිම කිරීම් ප්‍රතිශත ක්‍රමය පදනම්ව ලාභය ගණනය කිරීමේදී රු.10,980,249 ක අසම්භාව්‍ය ප්‍රතිපාදනයක් ගිණුම්වල සිදු කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ආදායම රු.4,888,575 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ග) කටුබැද්ද මූලස්ථාන කාර්යාලයට අදාළව මූල්‍ය ප්‍රකාශනවල ජංගම වත්කම් යටතේ දැක්වෙන ලැබිය යුතු වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් හා රඳවා ගැනීම් මුදල් ශේෂයන්, අදාළ ව්‍යාපෘතිවල සහතික කරන ලද බිල්පත්‍ර ශේෂයන් නොගැනීම හේතුවෙන් රු.30,707,363 කින් හා රු.240,482 කින් පිළිවෙලින් වැඩියෙන් හා අඩුවෙන් දක්වා තිබුණි.
- (ජ) සම්මත තාක්ෂණික කමිටුව විසින් ලබා දෙන ලද අනුමැතිය අනුව, ව්‍යාපෘති අංක 1339 හි කොන්ත්‍රාත් මුදල රු.22,786,975 ක් වූ අතර මූල්‍ය ප්‍රකාශනවලට අනුව එය රු. 23,524,219 ක් විය. ඒ අනුව, ආදායම රු.737,244 කින් වැඩියෙන් දක්වා තිබුණි. තවද ආදායම හා රු.24,359,361 ක්වූ පිරිවැය සැසඳීමේදී 2013 වර්ෂය සඳහා එම ව්‍යාපෘතියෙන් කාර්යාංශයට වූ පාඩුව රු.1,572,786 ක් විය.
- (ච) සබරගමුව හා බත්තරමුල්ල මූලස්ථාන කාර්යාල හැර අනෙකුත් මූලස්ථාන කාර්යාලවල 2013 දෙසැම්බර් 31 දිනට වර්ෂ 5 කට වඩා හිඟ හිට පැවති එකතුව රු.400,024,049 ක් වූ වෙළඳ ණයගැතියන් හා ලැබිය යුතු රඳවා ගැනීම් මුදල් ශේෂයන් සඳහා හානිකරණ තක්සේරුවක් සිදු කර නොතිබුණි.



2.3.3 හඳුනා නොගත් වෙනස්කම්

සමාලෝචිත වර්ෂය සඳහා සමූහයේ හා කාර්යාංශයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයන්හි දැක්වෙන පහත සඳහන් විෂයයන් ලාභය ගණනය කිරීම සඳහා යොදා ගන්නා ලද සංඛ්‍යාවලින් වෙනස් වේ.

| විස්තරය | මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට | ආදායම් ප්‍රකාශනයට | වෙනස |
|--|--------------------------|-------------------|------------|
| | අනුව මුදල | අනුව මුදල | |
| | රු. | රු. | රු. |
| බොල් හා අඩමාන ණයගැතියන් | 270,826,569 | 314,363,617 | 43,537,048 |
| දේපල, පිරිසත හා උපකරණ අපහරණය මත පාඩුව | 1,319,392 | 18,907 | 1,300,485 |

2.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අංක D 542, 609, 210 සහ 566 දරන ව්‍යාපෘති සම්බන්ධයෙන් රු.3,213,047 ක් වූ ණයගැති ශේෂයන් 2013 දෙසැම්බර් 31 දිනට වර්ෂ 5 කට වැඩි කාලයක් හිඟ හිට පැවතුණි. කිසිදු අයකිරීම් ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව 2015 මාර්තු වන විටත් එම ශේෂ පැවති බව තවදුරටත් නිරීක්ෂණය විය.
- (ආ) 2013 දෙසැම්බර් 31 දිනට වර්ෂ 4 කට වැඩි කාලයක් කිසිදු අයකිරීම් ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව මූල්‍ය ප්‍රකාශනවල රු.415,769,642 ක හිඟ ණයගැති ශේෂයක් පැවතුණි.
- (ඇ) බදුල්ල හා උතුරු මැද මූලස්ථාන කාර්යාල විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 16 ක් 2013 දෙසැම්බර් 31 දිනට සම්පූර්ණයෙන් නිම කර තිබුණද ගනුදෙනුකරු ගිණුම්වලින් ලැබිය යුතු හා එම ගිණුම්වලට ගෙවිය යුතු පිළිවෙලින් රු.68,229,420 ක් හා රු.12,306,686 ක් වූ ශේෂ නිරවුල් කිරීමෙන් තොරව 2013 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල එම ව්‍යාපෘති යටතේ දක්වා තිබුණි.



2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

| නීති, රීති ආදියට යොමුව | අනුකූල නොවීම |
|--|---|
| (අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 14(1) වගන්තිය | සමාලෝචිත වර්ෂය සඳහා කෙටුම්පත් වාර්ෂික වාර්තාවේ පිටපතක් මූල්‍ය ප්‍රකාශන සමඟ විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර නොතිබුණි. |
| (ආ) 1994 ජුනි 04 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වක්‍රලේඛය | රඳවා ගැනීම් දීමනා, පුද්ගලික දීමනා හා වෘත්තීය දීමනා ආදී විවිධ දීමනා කාර්යාංශය විසින් මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව ස්ථිර හා කොන්ත්‍රාත් පදනම මත සේවකයන් සඳහා ගෙවා තිබුණි. 2013 වර්ෂයේදී එසේ ගෙවන ලද මුළු මුදල රු.26,323,659 ක් විය. |

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා කාර්යාංශයේ හා සමූහයේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය පිළිවෙලින් රු.584,746,149 ක හා රු.610,013,445 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය පිළිවෙලින් රු.682,076,563 ක් හා රු.695,853,050 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ පිළිවෙලින් රු.97,330,414 ක හා රු.85,839,605 ක එනම් සියයට 14.27 ක හා සියයට 12.34 ක පිරිහීමක් දැක්වුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව 2013 වර්ෂයේ රු.90,945,307 කින් මෙහෙයුම් වියදම වැඩි වීම මෙම පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සේවකයන් 1,471 කින් සමන්විත එහි කාර්ය මණ්ඩලය හා රු.මිලියන 16,179 ක් වූ මුළු වත්කම් පදනම යොදා ගනිමින් කාර්යාංශය සමාලෝචිත වර්ෂය තුළදී රු.මිලියන 584 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් උපයා තිබුණි. එබැවින් ලාභය කාර්යාංශයේ මුළු වත්කම්වලින් සියයට 3.6 කින් නියෝජනය විය.
- (ආ) අංශ අනුව කාර්යාංශයේ ලාභය විශ්ලේෂණය කිරීමේදී, ඉදි කිරීම් අංශය හා උපදේශක අංශය පිළිවෙලින් සියයට 118.6 ක හා සියයට 55.5 ක ලාභාන්තිකයකින් නියෝජනය වූ අතර වෙනත් ප්‍රභවයන්ගෙන් සියයට 74.1 ක සෘණ ලාභාන්තිකයක් නියෝජනය විය. ශ්‍රීලංගීප්‍ර 11 ප්‍රකාරව ලාභය ගණනය කිරීම සඳහා පිරිවැය හඳුනා ගැනීම අදාළ කර නොගැනීම හේතුවෙන් ඉදිකිරීම් අංශවල ලාභයේ අසාමාන්‍ය වැඩිවීමක් පැන නැගී තිබුණු අතර එයින් අදහස් වන්නේ අදාළ ඉදි කිරීම් ව්‍යාපෘති සඳහා ක්ෂය, කාර්ය මණ්ඩල පිරිවැය, අතිකාල, කාර්ය මණ්ඩලය සඳහා දිරි දීමනා හා ප්‍රධාන කාර්යාල ගාස්තු ආදී වක්‍ර වියදම් අන්තර්ග්‍රහණය නොකිරීමයි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ලාභ ආන්තිකය හා ශුද්ධ ලාභ ආන්තිකය පිළිවෙලින් සියයට 2.56 ක් හා සියයට 2.17 ක් වූ අතර, ඉකුත් වර්ෂයට සාපේක්ෂව එම ලාභාන්තික පිළිවෙලින් සියයට 1.29 කින් හා සියයට 0.86 කින් අඩු වී තිබුණි.

3.3 කාර්ය සාධන සමාලෝචනය

කාර්යාංශයේ උපදේශක අංශය, සියලු වර්ගයේ ඉංජිනේරු උපදේශකත්වයන්ගෙන් ජාතියට සේවය සැලසීම සඳහා අවශ්‍ය සියලු භෞතික හා මානව සම්පත්වලින් පරිපූර්ණ අංශයක් විය. කෙසේ වුවද කාර්යාංශය ස්ථාපිත කිරීමේ අරමුණුවලට පටහැනිව වර්තමානයේ එය උපදේශකත්වයට වඩා ඉදිකිරීම් වැඩ පිළිබඳ ප්‍රධාන අවධානයක් යොමු කර තිබුණි.



කාර්යාලයේ සභාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පහත පරිදි දක්වා තිබුණි.

“ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාලයට 1990 මුල් භාගයේ සිට ඉදි කිරීම් වැඩ සඳහා සම්බන්ධවීමට සිදු වූයේ මහවැලි යුගය අවසානයේදී එයට අයත් වූ උපදේශක සේවා නොමැති වීම හේතුවෙනි. කාර්යාලය සඳහා වඩාත් සමීප තේරීම වූයේ ඉදිකිරීම් වැඩ සඳහා සම්බන්ධ වීමයි. වෙනත් කිසිදු කොන්ත්‍රාත්කරුවකු විසින් සිදු කරන ඉදි කිරීම් වැඩ සඳහා කාර්යාලය සම්බන්ධ නොවන බව සඳහන් කිරීම වඩාත් වැදගත්වේ. කාර්යාලය එහි උපදේශක පළපුරුද්දෙහි ක්‍රම යොදා ගනිමින් ඉංජිනේරු-ප්‍රසම්පාදනය-ඉදි කිරීම ක්‍රමවේදය හඳුන්වා දී නවෝත්පාදනයක් ඇති කරන ලදී. කෙසේ වුවද ත්‍රස්තවාදී ක්‍රියා අවසන් මෙන් පසුව වාතාවරණය වැඩිදියුණු වීමත් සමඟ විශේෂයෙන් ඇති කරන ලද පරිපාලිත සමාගම වන සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගම සඳහා ඉදි කිරීම් වැඩ ලබා දීම මඟින් කාර්යාලය උපදේශක සේවා සඳහා නැවත ක්‍රමයෙන් යොමු වේ.”

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව කාර්යාලයේ සේවකයන් සඳහා දිරිදීමනා යෝජනා ක්‍රම හා දිරිදීමනා ගෙවීම් ගණනාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර තිබුණි. 2013 වර්ෂයේදී ගෙවන ලද එවැනි මුළු දිරිදීමනා ප්‍රමාණය රු.100,140,316 ක් විය.
- (ආ) සමාගම පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූ තරඟකාරී ලංසු ක්‍රමය මඟින් කොන්ත්‍රාත් ලබා ගැනීමට ඉඩ දීමෙන් තොරව කාර්යාලය විසින් භාරගන්නා ලද මාර්ග ව්‍යාපෘතිවලින් සියයට 90 ක ප්‍රමාණයක් සීමිත මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමට උප කොන්ත්‍රාත් දී තිබුණි.



ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අයත් මානව, භෞතික හා වෙනත් සම්පත් යොදා ගැනීම මඟින් සමාගම විසින් ඉහත කාර්යයන් සිදු කර තිබූ බව වැඩිදුරටත් නිරීක්ෂණය විය. උදාහරණයක් ලෙස ආයතන දෙකෙහිම ප්‍රමාණ පත්‍ර, ඇස්තමේන්තු හා ඉන්වොයිසි පිළියෙල කිරීම කාර්යාංශයේ එකම කාර්ය මණ්ඩලය විසින් සිදු කර තිබුණි.

4.2 හඳුනාගන්නා ලද පාඩු

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කොන්ත්‍රාත් පරිපාලනයේ දුර්වල කාර්ය සාධනය හේතුවෙන් භාරගන්නා ලද ඉදි කිරීම් කොන්ත්‍රාත්තු 24 කට අදාළව සමාලෝචිත වර්ෂය තුළ කාර්යාංශය රු.60,369,218 ක පාඩුවක් දරා තිබුණි.
- (ආ) සම්මත තාක්ෂණික කමිටුව විසින් අනුමත කරන ලද අංක 1353 දරන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදල රු.27,112,744 ක් විය. එහෙත් එම ව්‍යාපෘතිය සඳහා දරන ලද තර්ජන පිරිවැය රු.37,523,409 ක් විය. එබැවින් එම ව්‍යාපෘතිය සඳහා කාර්යාංශය විසින් දරන ලද පාඩුව රු.10,410,665 ක් විය.

4.3 මානව සම්පත් කළමනාකරණය

2013 දෙසැම්බර් 31 දිනට කාර්යාංශයේ අනුමත හා තර්ජන සේවක සංඛ්‍යාව පිළිවෙලින් 1,132 ක් හා 1,471 ක් විය. සියලුම සේවක වර්ගයන්ගේ අනුමත සේවක සංඛ්‍යාව 339 කින් ඉක්මවා බඳවා ගැනීම් කර තිබූ බැවින් විධිමත් සේවක සංඛ්‍යා කළමනාකරණයක් නිරීක්ෂණය නොවීය.

5. අයවැය ලේඛනමය පාලනය

අයවැය හා තර්ජන සංඛ්‍යා අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනමය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.




6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු කාර්යාලයේ සභාපතිගේ අවධානයට වරින්වර යොමු කරනලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) වත්කම් කළමනාකරණය
- (ආ) ඉන්වෙන්ට්‍රි පාලනය හා තොග කළමනාකරණය
- (ඇ) ඉදි කිරීම් ද්‍රව්‍ය ප්‍රසම්පාදනය
- (ඈ) අරමුදල් කළමනාකරණය
- (ඉ) කොන්ත්‍රාත් ආදායම ඉන්වොයිස් කිරීම
- (ඊ) ණයගැතියෝ හා ලැබිය යුතු මුදල් පිළිබඳ පාලනය
- (උ) ණයහිමියෝ, අත්තිකාරම් හා ගෙවිය යුතු මුදල් පිළිබඳ පාලනය
- (ඌ) කාර්ය සාධනය ඇගයීම
- (එ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ඵ) ආයෝජන හා පරිපාලන පිළිබඳ පාලනය
- (ඹ) මානව සම්පත් කළමනාකරණය

ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න
වැඩබලන විගණකාධිපති

මඉලකා හි පසුබිම


 ධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (මඉලකා) ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා බහු-විෂය ඉංජිනේරු උපදේශන සේවා සැපයීම සඳහා 1973 අප්‍රේල් මස 12 වැනි දින පිහිටුවන ලදී. එය 1957 අංක 49 දරන රාජ්‍ය කර්මාන්ත සංස්ථා පනත යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි.

ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන ව්‍යාපෘති සම්භරක ප්‍රමුඛස්ථානය ගත් කාර්යාංශය ශ්‍රී ලංකාවේ විවිධ ඉංජිනේරුමය විෂයයන්වල පුළුල් පරාසයක ප්‍රවීණතාවක් සහිත ප්‍රධාන උපදේශන ආයතනය වේ. මහවැලි ව්‍යාපෘතිය (ශ්‍රී ලංකාවේ විශාලතම ගංගාවේ ජල ගැලීම සංවර්ධනය කිරීම) ක්‍රියාවට නැංවීමේ එක් ප්‍රධාන ආයතනයක් ලෙස මඉලකා ක්‍රියා කරන ලදී. රුපියල් බිලියන ගණනක මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී කාර්යාංශය අන්තර්ජාතික උපදේශකයින් කිහිප දෙනෙකු සමඟ සහයෝගීව කටයුතු කරන ලද අතර මෙම සහයෝගීතා තුළින් ශක්තිමත් ඉංජිනේරුමය නිපුණත්වයන් සහ ප්‍රවීණතාවන් වැඩිදියුණු කරගෙන ඇත. ප්‍රධාන ජල විදුලි සහ වාරිමාර්ග ව්‍යාපෘති ආශ්‍රිත ව්‍යාපෘති හා සම්බන්ධ සියළු යටිතලව්‍යුහ (ප්‍රවේශ මාර්ග, පාලම්, ගොඩනැගිලි සහ ජල සැපයුම්) සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා කාර්යාංශය වගකිවයුතු විය. සමාජ ආර්ථික අංශ (නැවත පදිංචි කිරීම, ප්‍රජා සංවර්ධන) සහ පාරිසරික අධ්‍යයන මෙම ප්‍රධාන ව්‍යාපෘති වල ඒකාබද්ධ කොටසක් විය.



මඉලකා - සංඡිප්තව

ඉංජිනේරු උපදේශන සේවා සැපයීම සඳහා 1973 අප්‍රේල් මස 12 වැනි දින පිහිටුවන ලදී. ප්‍රධාන යටිතල ව්‍යුහ සංවර්ධන ව්‍යාපෘති සඳහා දායකත්වය දක්වා ඇත. වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, රන්ටැණේ, මාදුරුමය, කැනියොන්, බෝවතැන්න, සමනල වැව, කුකුළේ ගඟ සහ කොත්මලේ වැනි ව්‍යාපෘති සඳහා දායකත්වය දක්වා ඇත.

එහි ආරම්භයේ සිට ස්වයං මූල්‍ය වන අතර සාර්ථකව ක්‍රියාකාරී වී ඇත. රජයේ ආදායම් සඳහා දායකත්වය ලබා දී ඇත.

450කය වඩ වැඩි ඉංජිනේරුවරුන්, 50කට වඩා වැඩි ගෘහ නිර්මාණ ශිල්පීන් සහ 500 කට වඩා වැඩි තාක්ෂණික නිලධාරීන්ගෙන් සමන්විත වන පුහුණු, පළපුරුදු සහ ඉහළ අභිප්‍රේරණයක් සහිත ශ්‍රම බලකායක් සතු වේ.

1995 දී ඉදිකිරීම් අංශයට (EPC) ව්‍යාප්ත වන ලදී. ගොඩනැගිලි, මහාමාර්ග, නිදහස් වෙළඳ කලාප, ආර්ථික මධ්‍යස්ථාන, රෝහල්, කර්මාන්ත උද්‍යාන ආදිය ඉදිකිරීමෙහි නිරතවන ලදී.

දිගන, අනුරාධපුර, ගාල්ල, රත්නපුර, බදුල්ල, කන්තලේ, අම්පාර, ජාවත්ත, බත්තරමුල්ල, ගම්පහ, මහරගම සහ කිලිනොච්චි යන ප්‍රාදේශීය කාර්යාල 12 තුළින් දිවයින පුරා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ.

- යුද්ධයෙන් පසු සංවර්ධන කාර්යයන් සඳහා රජයේ සහායකයා විය
- උතුරු වසන්තය
 - උතුරු මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය
 - නැගෙනහිර නවෝදය
 - ගැටුම්වලින් බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි හදිසි ව්‍යාපෘතිය (CARE)

මාලදිවයින, ඉන්දියාව, එක්සත් රාජධානිය, ටැන්සානියාව, රුවන්ඩාව, නැගෙනහිර අප්‍රිකානු කලාපය වැනි අන්තර්ජාතික වෙළඳපොළ සඳහා 2007 වර්ෂයේ සිට යොමු විය.

හිතකර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලද රජය සතු සාර්ථක ව්‍යවසායන් (SOE) 20 අතරට ලැයිස්තුගත වී ඇත. 2005 වර්ෂයේ සිට මඉලකා පිරිවැටුමෙහි සහ වෙළඳපොළ කොටස්කාරීත්වයෙහි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. LMD සභරාව, රජය සතු ව්‍යවසාය සහ පෞද්ගලික සමාගම්වල කාලීන ව්‍යාපාර තොරතුරු, කළමනාකරණ අදහස් සහ කාර්ය සාධනය පිළිබඳ තොරතුරු ප්‍රභවයක්ව පවතින ප්‍රමුඛ ව්‍යාපාර සභරාවකි. මූල්‍ය හා භෞතික කාර්ය සාධනය පදනම් කර ගනිමින් LMD සභරාව විසින් රජය සතු සාර්ථක ව්‍යවසායන් 20ක් වාර්ෂිකව ලැයිස්තුගත කරනු ලැබේ. 2011/12 න් අවසන් වූ වර්ෂය සඳහා මඉලකා හොඳම රජය සතු ව්‍යවසායන් 20 අතරින් 12 වැනි ස්ථානයට ලැයිස්තුගත කර ඇත.

2011 වර්ෂයේදී පූර්ණ අයිතිය සතු පරිපාලිත සමාගමක් වන මඉසේස (මධ්‍යම ඉංජිනේරු සේවා

(පෞද්.) සමාගම) පිහිටුවමින් මඉලකා ඔවුන්ගේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නවකරණය කරන ලදී. වර්තමානයේදී මඉසේස මඉලකා හි ඉදිකිරීම් අංශය ලෙස ක්‍රියාත්මක වේ.

2013 වර්ෂයේ විශේෂතා

2013 වර්ෂයේ අත්පත් කරගන්නා ලද කැපී පෙනෙන ජයග්‍රහණ

ඉංජිනේරු සේවා වල කැපීපෙනෙන ජයග්‍රහණ සඳහා වන ගෞරවනීය ඉංජිනේරු විශිෂ්ටතා සම්මානය - 2013 මඉළකා විසින් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරුවරුන්ගේ ප්‍රමුඛ වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් පිරිනමනු ලබන මෙම වාර්ෂික ඉංජිනේරු විශිෂ්ටතා සම්මානය මඟින් ජාතික ඉංජිනේරු ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයින් සහ ආයතන හඳුනාගැනීමට ලක් කරයි.



2013 සැප්තැම්බර් මස 24 වැනි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලයේ සාමාන්‍යාධිකාරී ඉංජි. කේ.එල්.එස්. සහබන්දු මහතා විසින් ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බාසිල් රාජපක්ෂ මාතිනමා අතින් සම්මානය

ඉදිකිරීම් ව්‍යාපෘති

➤ කොළඹ 07, පිහිටි කාර්යාලයේ මූලස්ථාන සංකීර්ණයෙහි මඉළකා මූලස්ථාන-අදියර II ‘මහවැලි මහළ’ සැලසුම් කිරීමේදී සහ ඉදිකිරීමේදී සාක්ෂාත් කර ගන්නා ලද එහි කැපීපෙනෙන ජයග්‍රහණ සඳහා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය ගෞරවනීය හරිත ඉදිකිරීම් විශිෂ්ටතා සම්මානය - 2013 දිනා ගන්නා ලදී.



මඉළකා ප්‍රධාන කාර්යාලය- අදියර II



- CHOGM 2013 සඳහා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයෙහි නව පහසුකම් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ පැවති අධ්‍යක්ෂවරුන්ගේ ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම සිදු කරන ලදී.

මුළු පිරිවැය රු.මිලියන 185ක් වූ මෙම ව්‍යාපෘතිය මාස දෙකක කාලයක් තුළදී සාර්ථකව නිම කරන ලදී.

- මහ බැංකුව සඳහා යෝජිත බහු මහල් බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය- රාජගිරිය

රු.මිලියන 145ක් වටිනා මෙම ව්‍යාපෘතිය, පෞද්ගලික අංශය සමඟ තරඟකාරී ලංසු මඟින් ලබා ගැනීමට හැකි විය.



මහ බැංකුව සඳහා බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය - රාජගිරිය

- කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පූර්ව-සායනික දෙපාර්තමේන්තුව, පුස්තකාලය, ආපන ශාලාව සහ ඉගැන්වීමේ පහසුකම්, අදියර II - කාර්යයන් 1 වන මහල තට්ටුව මට්ටම දක්වා (සම්මන්ත්‍රණ ශාලාව හැර)

රු.මිලියන 810ක් වටිනා මෙම ව්‍යාපෘතිය, පෞද්ගලික අංශය සමඟ තරඟකාරී ලංසු මඟින් ලබා ගැනීමට හැකි විය.

- හම්බන්තොට රෝහල ඉදිකිරීම

මෙම ව්‍යාපෘතිය, පෞද්ගලික අංශය සමඟ තරඟකාරී ලංසු මඟින් සාර්ථකව ලබා ගැනීමට හැකි වූ අතර හම්බන්තොට ඉදිවන මහල් 10ක මෙම රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. මුළු කොන්ත්‍රාත් මුදල රු.මිලියන 1,399කි.



හම්බන්තොට දිස්ත්‍රික් රෝහල ඉදිකිරීම

➤ සෙක්සිරිපාය අදියර II ව්‍යාපෘතිය සඳහා ‘ICTAD විශිෂ්ට උපදේශන සම්මානය’ ලබා ගැනීමට සමත් විය.

බත්තරමුල්ල පිහිටි සෙක්සිරිපාය අදියර II පරිපාලන සංකීර්ණය 2013 වර්ෂයේදී විශිෂ්ටතා සම්මානය දිනා ගන්නා ලදී.



ව්‍යාපෘති පිරිවැය: ශ්‍රී ලරු මිලියන 3,960

➤ උතුරු මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය

අනුරාධපුර සිට ඉහළට මහනුවර-යාපනය (A009) මාර්ගය ඇතුළුව දිවයිනෙහි උතුරු පළාතේ A සහ B කාණ්ඩයේ මාර්ග 11ක් පුනරුත්ථාපනය කිරීම මේ යටතේ සිදු කෙරේ. 2013 වර්ෂය අවසානය වන විට කොන්ත්‍රාත් පැකේජ 5ක් 100%ක භෞතික ප්‍රගතියක් වාර්තා කරන ලද අතර මෙය සැපයුම් කරන ලද නිම කිරීමේ ඉලක්කය (80%) වැඩි ප්‍රමාණයකින් අභිබවා යෑමකි. ව්‍යාපෘතියේ අනිකුත් මාර්ග අළුත්වැඩියා කටයුතුද ඉතා හොඳින් සිදු වෙමින් පවතී.



මහනුවර -යාපනය (A009) මාර්ගය

2013 වර්ෂය අවසානය වනවිට ඒන රජයේ ආධාර ලැබූ උතුරු පළාත් මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියෙහි සැලසුම්ගත ඉලක්කය වන 86% අභිබවා යමින් 91.5%ක සම්පූර්ණ කර ඇත.

➤ උතුරු දුම්රිය මාර්ග නැවත ඉදිකිරීම

- a) මැදවව්විය - මඩු පාර දුම්රිය මාර්ගය - 2013.05.14 දින නිම කර ඇත.
- b) ඕමන්ත- පලාලි දුම්රිය මාර්ගය - 100%ක් නිම කර ඇත.
- c) පලාලි - කන්කසන්තුරය දුම්රිය මාර්ගය - 60% ක් නිම කර ඇත. 2014 අප්‍රේල් මාසයට පෙර යාපනය දක්වා වන දුම්රිය මාර්ගය නිම කරනු ඇත.
- d) මඩු - තලෙයිමන්තාරම දුම්රිය මාර්ගය - 75% නිම කර ඇත.
- e) සංඥා සහ විදුලි සන්දේශ ව්‍යාපෘතිය - 75% නිම කර ඇත

අවසානය වන විට ඉහත ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද මුළු ඉදිකිරීම්වල වටිනාකම රු.බිලියන 64කි.



මීමන්ත- පලාලි දුම්රිය මාර්ගය

මැදවව්විය - මඩු පාර දුම්රිය මාර්ගය

මඩු - තලෙයිමන්තාරම දුම්රිය මාර්ගය

2013 වර්ෂයේදී සාපර්කව සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති

ඉදිකිරීම් ව්‍යාපෘති

➤ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා කායරාලයක් සහ පරීක්ෂණාගාර සංකීර්ණයක් සැලසුම් කිරීම සහ ඉදිකිරීම - බත්තරමුල්ල
මෙම ව්‍යාපෘතියේ මුළු කොන්ත්‍රාත් වටිනාකම රු.මිලියන 1043කි.

➤ සබරගමුව විශ්වවිද්‍යාලය, බෙලිහුල් ඔය
රු.මිලියන 633ක මුළු පිරිවැයකින් ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා ගොඩනැගිල්ලක්, භූවිද්‍යා ගොඩනැගිල්ලක්, ශිෂ්‍ය නේවාසිකාගාර සහ ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සාපර්කව නිම කර ඇත.



සබරගමුව විශ්වවිද්‍යාලය



බත්තරමුල්ල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා කායරාල සහ පරීක්ෂණාගාර සංකීර්ණය

උපදේශන ව්‍යාපෘති


කොළඹ 7, තුරඟ තරඟ පිටියේ ප්‍රධාන ආසන පෙළ සහ මණ්ඩපය අළුත්වැඩියා කිරීම.




මඉලකා මූල්‍ය කාර්ය සාධනය

එහි ආරම්භයේ සිට මඉලකා ශ්‍රී ලංකාවේ විශාලතම ඉංජිනේරු උපදේශන ආයතනය වීම සඳහා වර්ධනය වී සහ පුළුල් වී ඇත. 1994 වන තුරු එහි පිරිවැටුමෙන් 80%කට පමණ ආයතනිකව දැක්වූ සැලකිල්ලක් දක්වන ලද ප්‍රධාන ක්ෂේත්‍රය වූයේ ඉංජිනේරු උපදේශනයයි. කෙසේ වෙතත්, ඉදිකිරීම් අංශය (EPC අංශය) ආරම්භ වීමෙන් පසුව පසුගිය වර්ෂ කිහිපයේදී පිරිවැටුමෙහි ඉක්මන් වර්ධනයක් නිරීක්ෂණය විය. වර්තමානයේදී EPC මගින් පිරිවැටුමට දක්වන ආයතනිකව 95% ක මට්ටමකට ලඟා වී ඇති අතර මෙහෙයුම්, උපදේශන අංශයේ මට්ටම දක්වා පුළුල් වී ඇත. .

අදායම් වෙනස්වීම



ලාභය වෙනස්වීම



CECB Worldwide Projects



CECB Regional & Project Offices

- Base Offices
- Project Offices



විශේෂිත ක්ෂේත්‍ර සහ සේවාවන්


- ගොඩනැගිලි සේවාවන්
- රෝහල් සංවර්ධනය
- ගෘහනිර්මාණාත්මක සේවාවන්
- ව්‍යුහාත්මක සැලසුම්
- ප්‍රමාණ සමීක්ෂණ
- මාර්ග සහ පාලම්
- දුම්රිය කාර්යයන්
- වරාය/වෙරළ කාර්යයන්
- ගුවන්තොටුපළ සංවර්ධන
- ජල සම්පාදන සහ ජලාපවහන
- ජල විදුලි සහ බලශක්ති
- විදුලිබල සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම
- ජල සම්පත් සංවර්ධනය
- තාක්ෂණ විගණන/වෙලි ආරක්ෂණ
- විදුලි හා යාන්ත්‍රික කාර්යයන්
- ඉඩම් මැනීම්
- තොරතුරු තාක්ෂණ (IT)
- පාරිසරික අධ්‍යයන
- ව්‍යාපෘති කළමනාකරණ
- භූ-තාක්ෂණික විමර්ශන සහ පරීක්ෂණාගාර සේවා

මානව සම්පත්

පුළුල් පරාසයක ඉංජිනේරුමය උපදේශන, ඉදිකිරීම් සහ වෙනත් සම්බන්ධිත සේවාවන් ලබා දීම සඳහා පහත දක්වා ඇති විවිධ විෂය ක්ෂේත්‍රයන් නියෝජනය කරනු ලබන බහු-විෂය වෘත්තිකයින් සහ තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත වන ශක්තිමත් මානව සම්පත් පදනමක් මඉළකා සතුව පවතී:

- සිවිල් ඉංජිනේරු
- විදුලි ඉංජිනේරු
- යාන්ත්‍රික ඉංජිනේරු
- ගෘහ නිර්මාණ ශිල්පීන්
- ප්‍රමාණසමීක්ෂකයින්
- IT විශේෂඥයින්
- මූල්‍ය විශේෂඥයින්
- තාක්ෂණික සහකාරවරුන්
- Cad සැලසුම්කරුවන්

සේවක තොරතුරු



කාර්යාංශය, රාජ්‍ය අංශය බහුවිෂය ඉංජිනේරු ශිල්පයෙහි වෙනස් කිරීමේ සාධකයක් බවට පත් බව පැහැදිලි වන බව අතර රජය වෙනුවෙන් ඕනෑම ආපදා අවස්ථාවකට රජය වෙනුවෙන් ඉතා කඩිනමින් මුහුණ දීමේ හැකියාව සහ ධාරිතාවය සහිත රාජ්‍ය අංශ ආයතනයක් ලෙස සන්නාම ලබා ඇත. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම්, විවිධ ඉංජිනේරුමය විෂය ක්ෂේත්‍ර නියෝජනය කරමින් බහු-විෂය වෘත්තිකයින් සහ තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත ශක්තිමත් මානව සම්පත් පදනමක් සහිත එකම රාජ්‍ය අංශ ඉංජිනේරු ආයතනය වේ. ආයතනයක් ලෙස අපගේ ආයතනය ඉංජිනේරු ශිල්පය අභිබවා සිතීමට පුහුණු කරන ලද්දක් වන බව සඳහන් කළ යුතු වන අතර ආයතනයක් ලෙස මඉළකා සේවාව සඳහා කැපවූ ප්‍රතිඵල ඉලක්ක කරගත් කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ලැබේ. කණ්ඩායම නම් වශයෙන් තාක්ෂණික/ඉංජිනේරු කාර්ය මණ්ඩලය සහ තාක්ෂණික නොවන කාර්ය මණ්ඩලය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. ඔවුන්ට අදාළ ක්ෂේත්‍රයන්හි පුළුල් පරාසයක පළපුරුද්දක් සහ දක්ෂතා සහිත තාක්ෂණ සහාය, තාක්ෂණ සහ ලේඛන කටයුතු පිළිබඳ කාර්ය මණ්ඩලයකින්, කාර්ය මණ්ඩලය සඳහා සහාය ලබා දේ.

අපගේ උපාය මාර්ගය:

ඔවුන්ගේ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා මඉළකා ට සහාය දැක්වීම සහ කාර්ය නවරණය කිරීම



අප ආරම්භ කළ හේතුව:

රජයේ ප්‍රතිපත්තිය අනුව යමින්, මොණරාගල, බදුල්ල, මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි මාර්ග පද්ධති හදිසි පදනමින් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘති භාරගැනීම මඉළකා සිදු කළ යුතුය. මාර්ග නැවත සැකසීමේ කාර්යයන් කඩිනම් කිරීම සඳහා භාවිතා කිරීමට රු.බිලියන 4.6ක් වටිනා යන්ත්‍රසූත්‍ර සහ උපකරණ රජය විසින් මඉළකාට මේ වන විටත් ලබා දී ඇත. කාර්යයන් නවකරණය කිරීම සහ කඩිනම් කිරීම සඳහා මෙම කාර්යයන් මඉළකා විසින් මඉසේස ට භාර දී ඇත. පිරියත සහ යන්ත්‍රෝපකරණවල සමස්ත මෙහෙයුම් මඉසේස විසින් භාරගෙන ඇත.

අපගේ පදනම:

මඉළකා හි පූර්ණ අයිතිය සතු අනුබද්ධිත ආයතනයක් වන මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්.) සමාගම (මඉසේස) 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ 2003 දෙසැම්බර් මස 16 වැනි දින සීමිත සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අතර 2011 වර්ෂයේදී මෙහෙයුම් ආරම්භ කර ඇත.

අවධානය යොමු කරන ප්‍රධාන අරමුණු:

- ශ්‍රී ලංකාව තුළ හෝ අන් තැනක තනිව හෝ හවුල් ව්‍යාපාරයක සාමාජිකයෙකු ලෙස හෝ සමූහයක සාමාජිකයෙකු ලෙස සිවිල්, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි සහ ඒ හා සම්බන්ධ හෝ ඒ හා අනුබද්ධිත හෝ අනුෂංගික සියළු ආකාරයේ ඉදිකිරීම්-සැලසුම්, ටර්නකී සහ වෙනත් ආකාරයේ ඉදිකිරීම් කාර්යයන් භාර ගැනීම ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපාර සිදු කිරීම.
- ශ්‍රී ලංකාව තුළ හෝ අන් තැනක තනිව හෝ හවුල් ව්‍යාපාරයක සාමාජිකයෙකු ලෙස හෝ සමූහයක සාමාජිකයෙකු ලෙස සිවිල්, විදුලි සහ යාන්ත්‍රික, තොරතුරු තාක්ෂණ සහ පාරිසරික ඉංජිනේරුවන් ලෙස ව්‍යාපාර සිදු කිරීම සහ එවැනි ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි සැලසුම්, නිර්මාණ, ඉදිකිරීම් අධීක්ෂණ සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සහ ඒ හා සම්බන්ධ හෝ ඒ හා අනුබද්ධිත හෝ අනුෂංගික සියළු ආකාරයේ කොන්ත්‍රාත් භාර ගැනීම සහ ක්‍රියාත්මක කිරීම.
- ශ්‍රී ලංකාව තුළ හෝ අන් තැනක තනිව හෝ හවුල් ව්‍යාපාරයක සාමාජිකයෙකු ලෙස හෝ සමූහයක සාමාජිකයෙකු ලෙස සිවිල්, විදුලි සහ යාන්ත්‍රික, තොරතුරු තාක්ෂණ සහ පාරිසරික ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි සහ යටිතල ව්‍යුහ සංවර්ධන සහ සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයන්හි සහ ඒ හා සම්බන්ධ හෝ ඒ හා අනුබද්ධිත හෝ අනුෂංගික සියළු ආකාරයේ ව්‍යාපෘති කළමනාකරණ භාර ගැනීම සහ ක්‍රියාත්මක කිරීම.

මඉසේස හි අධ්‍යක්ෂ මණ්ඩලය:



ඉංජි.නිහාල් රූපසිංහ මහතා
 BSc. (Hons), PG Dip. (Hy-dro power) Norway, C. Eng., MIE (SL), MICE (London),
 බලයලත් මැනුම්කරු, මඉසේස හි කළමනාකාර අධ්‍යක්ෂ.



එම්.ඒ.පී. ගේමවන්දු මහතා
 F.I.E.D. (SL), M.I.E.E., M.I. Prod. E, මඉසේස හි අධ්‍යක්ෂ.



එස්.එම්.එන්.එල්. සේනානායක මහතා
 Bsc.Dip. Mgt.,FCA, අංක 103 1/3, ද මෙල් මාවත, වන්තනම් විදිය, කොළඹ 01 හි ටියුඩර්
 වි.පෙරේරා (වරලත් ගණකාධිකාරීවරුන්) සමාගමෙහි වරලත් ගණකාධිකාරීවරයෙකි., මඉසේස හි
 අධ්‍යක්ෂ.



ඉංජි. එස්.එස්. එදිරිවීර මහතා
 BSc. Eng MIE (SL), C. Eng. මඉසේස හි විධායක අධ්‍යක්ෂ



ඉංජි. කේ.එල්.එස්. සහබන්දු මහතා
 BSc.Eng.(Hons), MSc.Eng, PGDip.(Hyd). Msc. (Struct. Eng.), C.Eng (Econ),
 MIE(SL),MICE(London), M Cons E(SL), MSSE (SL), මඉසේස හි අධ්‍යක්ෂ



ඉංජි.බී.ඩබ්.එන්. රූපසිංහ මහතා
 BSc.Eng., MSc.Eng, PGDip.,(Econ),MA(ECON), MIE(SL),MIEE,M Cons E(SL)
 මඉසේස හි අධ්‍යක්ෂ



ඉංජි.ජී.ඩී.ඒ. පියතිලක මහතා
 Bsc. Eng., PG Dip. (Const. Mgt.), PG Dip. (Norway), C. Eng., MIE (SL), MASCE,
 මඉසේස හි අධ්‍යක්ෂ.